



Ceylon Government Gazette

Published by Authority.

No. 4,902—FRIDAY, JANUARY 4, 1889.

CONTENTS.

PAGE		PAGE		PAGE
—	Minutes by the Governor ...	—	Land Resumption Notices...	—
1	Proclamations by the Governor ...	9	Miscellaneous Notices ...	40
3	Appointments, &c., by the Governor ...	—	Notices calling for Tenders ...	43
—	Government Notifications...	10	Sales of Unserviceable Articles ...	—
—	Draft Ordinances ...	25	Road Committee Notices ...	46
—	Passed Ordinances ...	—	Municipal Council Notices ...	46
—	Notices to Mariners ...	27	Local Board Notices ...	—
4	Revenue Notices ...	—	Notices of Insolvency ...	49
—	Land Sales:—	30	Notices of Fiscals' Sales ...	49
5	Western Province ...	34	Unofficial Announcements ...	50
	Land Sales— <i>contd.</i>			
	Central Province ...			
	Northern Province ...			
	Southern Province ...			
	Eastern Province ...			
	North-Western Province ...			
	North-Central Province ...			
	Province of Uva ...			
	Notices under Forest Ordinance ...			
	Land Acquisition Notices ...			

SUPPLEMENTS.

Police Weekly Circular No. 804.

PROCLAMATIONS BY THE GOVERNOR.

In the Name of Her Majesty VICTORIA, of the United Kingdom of Great Britain and Ireland Queen, Defender of the Faith.

PROCLAMATION.

By His Excellency the Honourable ARTHUR HAMILTON GORDON, Knight Grand Cross of the Most Distinguished Order of Saint Michael and Saint George, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

ARTHUR GORDON.

WHEREAS by two Proclamations dated respectively the 6th day of September, 1873, and the 1st day of February, 1886, the Island of Ceylon and its dependencies were, as regards the collection of the revenue and the extent of the authority of the several Government Agents, divided into eight Provinces, one of which was named the Western Province:

And whereas it is expedient to divide the said Western Province of this Island for revenue and administrative purposes into two distinct Provinces, the one to be called as heretofore the Western Province and the other the Province of Sabargamuwa:

It is hereby proclaimed that the Western Province shall henceforth consist only of the Municipality of Colombo and the following koralés: Héwágam koralé, Alutkúru koralé south, Siyané koralé, Salpiti koralé, that portion of Kuruwiñi koralé which was added to the Héwágam koralé by notification dated the 18th September, 1881, Alutkúru koralé north, Hápiñgam koralé, Rayigam koralé, Pasdun koralé, the Walalláwiñi koralé, the Pánaduré Toñamuné, and the Kalutara Toñamuné.

And it is further proclaimed that for the purposes aforesaid the Province of Sabaragamuwa shall consist of the koralés other than those afore-mentioned which have heretofore formed part of the Western Province, and which are defined in the map hereunto annexed,* and bearing date this 29th day of December, 1888.

Given at Colombo, in the said Island of Ceylon, this First day of January, in the year of our Lord One thousand Eight hundred and Eighty-nine.

By His Excellency's command,

GOD SAVE THE QUEEN!

E. NOEL WALKER,
Colonial Secretary.

* Not printed.

IN the Name of Her Majesty VICTORIA, of the United Kingdom of Great Britain and Ireland Queen, Defender of the Faith.

PROCLAMATION.

By His Excellency the Honourable ARTHUR HAMILTON GORDON, Knight Grand Cross of the Most Distinguished Order of Saint Michael and Saint George, Governor and Commander-in-Chief in and over the Island of Ceylon, with the Dependencies thereof.

ARTHUR GORDON.

WHEREAS by a Proclamation dated the 1st October, 1859, a police force was established in the town of Kurunégala, in the North-Western Province, within the limits in the said Proclamation mentioned and defined:

And whereas by the 34th section of "The Police Ordinance, 1865," it is enacted that for the purpose of creating a fund from which the expenses of the police payable by each town not created a Municipality are to be defrayed, a tax shall be payable on the Thirty-first day of March, on the Thirtieth day of June, on the Thirtieth day of September, and on the Thirty-first day of December in every year, for the quarter ending on the said days respectively, on all houses and buildings of every description, and on all lands and tenements whatsoever within every such town, to an amount equal to such percentage on the *bonâ fide* annual value of such houses, buildings, lands, and tenements as the Governor, with the advice and consent of the Executive Council, shall by Proclamation from time to time appoint, except in cases where such amount shall fall below the sum of sixpence per quarter, in all which excepted cases sixpence per quarter shall be assessed and payable: Provided that such tax shall not, in the aggregate, exceed the sum necessary for the maintenance of the force in such town, except as aforesaid, and which sum it shall be lawful for the Governor, with the advice and consent of the Executive Council, from time to time to determine and appoint:

And whereas the town of Kurunégala has not been created a Municipality:

And whereas the Governor, with the advice and consent of the Executive Council, has determined and appointed that the sum necessary for the maintenance of the police force in the said town of Kurunégala is Rs. 3,296.52:

And whereas it is expedient that five and a half percentage on the *bonâ fide* annual value of all houses and buildings of every description, and of all lands and tenements within the said town of Kurunégala, the limits whereof were re-defined by Proclamation bearing date the 1st October, 1859, should be the percentage which the said amount of tax payable under the 34th section of the said Ordinance should equal for the purposes of the said Ordinance:

And whereas it is expedient to revoke the Proclamation of the 12th May, 1881:

Now therefore We, the said Governor, with the advice and consent of the Executive Council, do hereby cancel and revoke the Proclamation of the 12th May, 1881, and do hereby further proclaim and appoint that from and after the 1st day of January, 1889, five and a half percentage on the *bonâ fide* annual value of all houses and buildings of every description, and of all lands and tenements whatsoever within the town of Kurunégala, the limits whereof have been re-defined by the said Proclamation of the 1st October, 1859, shall be the percentage which the said amount of tax payable under the said 34th section of the said Ordinance shall equal for the purposes of the said Ordinance.

Given at Colombo, in the said Island of Ceylon, this Thirty-first day of December, in the year of our Lord One thousand Eight hundred and Eighty-eight.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

GOD SAVE THE QUEEN!

APPOINTMENTS, &c., BY THE GOVERNOR.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint Mr. H. R. FREEMAN to act as Office Assistant at Galle to the Government Agent of the Southern Province.

By His Excellency's command,
E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, December 28, 1888.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased to appoint Mr. W. G. SELWYN to be Secretary of the Central Irrigation Board.

By His Excellency's command,
E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, January 2, 1889.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased, by virtue of the powers conferred on him by section 6 of the Ordinance No. 11 of 1878, intituled "An Ordinance to make better provision for the due collection of the Tax, Duty, or Share due to Government upon Grain grown in this Island," to appoint Mr. Æ. A. KING to be Grain Commissioner

for the Pasdun koralé, of the Kalutara district, with effect from the 1st instant.

By His Excellency's command,
E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, December 26, 1888.

HIS EXCELLENCY THE GOVERNOR has been pleased, by virtue of the powers conferred on him by section 6 of the Ordinance No. 11 of 1878, intituled "An Ordinance to make better provision for the due collection of the Tax, Duty, or Share due to Government upon Grain grown in this Island," to appoint Mr. C. J. R. LE MESURIER to be a Grain Commissioner for the division of Uda Héwáheta, in the Central Province.

By His Excellency's command,
E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, December 31, 1888.

IT is hereby notified that the following persons have been elected to serve as Unofficial Members of the Local Board of Health and Improvement of Ratnapura, for two years from January 1, 1889, to December 31, 1890, viz.:—Messrs. D. J. JAYATILAKA, JURIN DE ZILVA, and D. J. ABAYARATNA.

By His Excellency's command,
E. NOEL WALKER,
Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, December 28, 1888.

GOVERNMENT NOTIFICATIONS.

IT is hereby notified that Sir EDWARD NOEL WALKER, K.C.M.G., will take the usual Oaths as Officer Administering the Government, at the Council Chamber at 4 P.M. on the 5th instant.

Colonial Secretary's Office,
Colombo, January 3, 1889.

By Order,
A. R. DAWSON,
Principal Assistant Colonial Secretary.

IT is hereby notified that Saturday, the 12th instant, the Tamil Thai Pongal day, will be observed both as a Bank and a Public Holiday, under the Ordinance No. 4 of 1886.

Colonial Secretary's Office,
Colombo, January 2, 1889.

By His Excellency's command,
E. NOEL WALKER,
Colonial Secretary.

IT is hereby notified that the Local Board of Health of the town of Nuwara Eliya has, with the sanction of **HIS EXCELLENCY THE GOVERNOR** and the Executive Council, in terms of section 27 of "The Local Board of Health and Improvement Ordinance, 1876," made and assessed for the year 1889 a rate of two and one half per centum on the annual value over and above the sum necessary for the maintenance of the police for the said town, of all houses and buildings of every description, and of all lands and tenements whatsoever within the limits of the said town of Nuwara Eliya, as defined by and for the purposes of the said Ordinance.

Colonial Secretary's Office,
Colombo, January 1, 1889.

By His Excellency's command,
E. NOEL WALKER,
Colonial Secretary.

REVENUE NOTICES.

NOTICE is hereby given that on Friday, January 11, 1889, at 2 P.M., will be put up for resale at the Colombo Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Toll Rents of the Western Province from February 1 to December 31, 1889, the original purchasers of which may have failed on or before that date to enter into the necessary bond.

The purchasers at the resale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

- Bridge.—Kuruwita.
Ferries.—Bolgoda, Kurugammodara and Idangoda, Mutwal.
Canal.—Lock-gate, St. Sebastian.
Roads.—Fanadure to Nambapana, Kelaniya to Henaratgoda, Negombo to Giriulla between the 4th and 6th and 8th and 9th mileposts, Negombo to Giriulla between the 16th and 18th mileposts.

ALFRED CLARKE, for Government Agent.

Government Agent's Office, Colombo, December 31, 1888.

පාරේ සැතැන්ම 4රේ සහ 6යේද, 8වේ සහ 9යේද, 16යේ සහ 18වේ කනු අතරේ පාරේ රේන්දද.

ඇල්ෆ්‍රඩ් ක්ලාර්ක්, ආණ්ඩුවේ ඒජන්තතැන වෙනුවට.

ව්ෂී 1888 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින කොලඹ කවිචේරියේදීය.

NOTICE is hereby given that on Friday, January 11 1889, at 2 P.M., will be put up for resale at the Colombo Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Arrack Rents of the Western Province from February 1 to June 30, 1889, the original purchasers of which may have failed on or before that date to pay the instalments for the month of December, 1888.

The purchasers at the resale will be required to deposit one-tenth of the purchase amount on the day of sale.

- Arrack Rents.—Colombo, Negombo, Kalutara, Three Korales, Sabaragamuwa, Four Korales.

ALFRED CLARKE, for Government Agent.

Government Agent's Office, Colombo, December 31, 1888.

ව්ෂී 1889 ක්වු පෙබ්‍රවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන් කරන ලද බස්නාහිර දිසාවේ කොසියම් පාලම් රේන්දයක් නමුත් පලමු ගැනුම්කාරයෝ විසින්, ව්ෂී 1889 ක්වු ජනවාරි මස 11 වෙනි දිනදී නොහොත් ඊට ප්‍රථම දිනකදී ඕනෑකරන්නාවූ ඇපමස්පුවට නොබැඳුනෝහිත් ඔහුන්ගේ අලාබේට වෙනුව, ව්ෂී 1889 ක්වු ජනවාරි මස 11 වෙනි සිකුරුදු දවල් 2නේ කනිසමට කොලඹ කවිචේරියේදී නැවත විකුණන බව මෙසින් දන්වනුය.

ගැනුම්කාරයෝ විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිණීම දවසේදී මෙහි තබන්නට ඕනෑය.

- කුරුවිට පාලම් රේන්දයද.
බොල්ගොඩද, කුරුගම මෝදරද, ඉඩන්ගොඩ සහ මෝදර නොවුපල් රේන්දද.
සත්තබස්කියමේ ඇල රේන්දයද.
පානදුරේ සිට නම්බාපානටද, කැලනියේ සිට හෙතරන්ගොඩටද, මිහමුවේ සිට ගිරිඋල්ලට යන

ව්ෂී 1889 ක්වු පෙබ්‍රවාරි මස 1 වෙනි දින පටන් ජූනි මස 30 වෙනි දින දක්වා බස්නාහිර දිසාවේ මෙහි පහත සඳහන් කරන ලද අරක්කු රේන්ද පලමු ගැනුම්කාරයෝ විසින් ව්ෂී 1888 ක්වු දෙසැම්බර් මාසේ මාස් මුදල ගෙවන්නට යුතුවූ දිනේදී නොහොත් ඊට ප්‍රථම දිනකදී නොගෙවී වෙන් ඔහුන්ගේ අලාබේට වෙනුව එකී රේන්ද ව්ෂී 1889 ක්වු ජනවාරි මස 11 වෙනි සිකුරුදු දවල් 2නේ කනිසමට කොලඹ කවිචේරියේදී නැවත විකුණන බව මෙසින් දන්වනුය.

නැවත විකිණීමේදී ගැනුම්කාරයන් විසින් ගත් මුදලෙන් දහයෙන් කොටසක් විකිණීම දවසේදී මෙහි තබන්නට ඕනෑය.

- කොලඹද, මිහමුවේද, කළුතරද, කෝරලයෙන් ද, සබරගොමුවේ සහ හතරකෝරලෙන් අරක්කු රේන්දද.
ඇල්ෆ්‍රඩ් ක්ලාර්ක්, ආණ්ඩුවේ ඒජන්තතැන වෙනුවට.
ව්ෂී 1888 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින කොලඹ කවිචේරියේදීය.

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,212, w. P. Colonial Secretary's Office, Colombo, December 19, 1888.

At 11 A.M. on Tuesday, February 5, 1889, the Hon. the Government Agent for the Western Province will put for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Table with columns: Lot, Name of Land, Village, Extent (A. R. P.). Includes entries for Preliminary plan 8,059, 5,196, 4,934, 5,255, 8,801, 8,885, 8,810, 8,880, 8,777, 4,973, and 4,981.

Table with columns: Lot, Name of Land, Village, Extent (A. R. P.). Includes entries for Preliminary plan 7,138, 2903, 295, 2004, 2005, 2010, 2012, 1968, 1969, 1971.

Preliminary plan 5,041. Situation.—Udugaha pattu of Hewagam korale. 4033 Delgahalanda Pelpola 1 3 11. Upset price.—Rs. 10 per acre. Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency's command, E. NOEL WALKER, Colonial Secretary.

විෂි 1888 ක්වු දෙසැම්බර් මස 19 වෙනි දින කොළඹ මහජනකරණ කාර්යාලයේ විකිණීමට පත්වන ලද්දේ වේ.

විකුණාමාරු කිරීමට පත්වන මෙහි පහත සඳහන්වන ආණ්ඩුවකරණ කමිටු ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1889 ක්වු පෙබ්‍රවාරි මස 5 වෙනි දින වන දින වන දින 11ට කොළඹ කවුච්චේදී වෙන්දේසි කර විකුණනු ලැබේ. සිතියම 8,059.

Table with columns: Lot, Name of Land, Village, Extent (A. R. P.). Includes entry for G 446.

විකුණාමාරු කිරීමට පත්වන මෙහි පහත සඳහන්වන ආණ්ඩුවකරණ කමිටු ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1889 ක්වු පෙබ්‍රවාරි මස 5 වෙනි දින වන දින 11ට කොළඹ කවුච්චේදී වෙන්දේසි කර විකුණනු ලැබේ. සිතියම 5,196.

Table with columns: Lot, Name of Land, Village, Extent (A. R. P.). Includes entries for A 170, O 170, S 170, N 170.

විකුණාමාරු කිරීමට පත්වන මෙහි පහත සඳහන්වන ආණ්ඩුවකරණ කමිටු ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂි 1889 ක්වු පෙබ්‍රවාරි මස 5 වෙනි දින වන දින 11ට කොළඹ කවුච්චේදී වෙන්දේසි කර විකුණනු ලැබේ. සිතියම 5,255.

Table with columns: Lot, Name of Land, Village, Extent (A. R. P.). Includes entries for 7446, Y 507, 7450.

සියයම 8,810.

නො.	ගම.	ඉඩම.	මහන.
			අ. රු. ප.
7325	දැඩියොවු	ගොරකඇලබොඩ	0 1 39
7326	එම	කුරුන්දගහකුඹුර	0 1 19
මේ බිම්කොට්ඨාස තිබෙන්නේ සේවගම්කෝරලේ පල්ලේපත්තුවේය.			
සියයම 8,880.			
7444	නුන්ගොවු	මකුළුගහකුඹුර	1 0 5
7445	එම	මිදෙල්ලවැටිය	2 0 0
මේ බිම්කොට්ඨාස තිබෙන්නේ සියනැකෝරලේ අදිකාරිපත්තුවේය.			
සියයම 8,777.			
7266	ගෙසියන්තුවු	දුනුමඩලගහවන	2 1 0
I 502	එම	එම	0 2 12
7267	එම	කටුකුරුන්දගහලඤ	6 2 15
J 502	එම	ගොරකගහවන	0 1 24
7268	එම	කටුකුරුන්දගහලඤ	32 2 1
K 502	එම	ගොරකගහවන	0 2 31
L 502	ගෙසියන්තුවු	මිල්ලගහවන	0 1 11
M 502	එම	එම	0 1 14
N 502	එම	ගමසේවත්ත	0 2 16
O 502	එම	අළුබෝගහවත්ත	0 1 6
P 502	එම	කෝන්ගහවත්ත	0 1 31
Q 502	එම	ගල්ලිත්දවත්ත	0 2 29
7269	එම	කටුකුරුන්දගහලඤ	7 3 25
R 502	එම	අසියවත්ත	0 0 35
S 502	එම	එම	0 1 1
T 502	එම	එම	0 1 17
මේ බිම්කොට්ඨාස තිබෙන්නේ සියනැකෝරලේ අදිකාරිපත්තුවේය.			
සියයම 4,973.			
V 178	ඉඹුල්ගොඩ	මිල්ලගහවත්ත	0 2 20
X 178	එම	එම	1 0 26
සියයම 4,981.			
L 179	එම	දුන්ගල්පිටියලඤනොගොත්පැත්මදලඤ	0 1 21

නො.	ගම.	ඉඩම.	මහන.
			අ. රු. ප.
M 179	ඉඹුල්ගොඩ	එම දෙතිසලන්ද	0 1 14
N 179	එම	දුන්ගල්පිටියලඤ	0 2 19
O 179	එම	එම	0 1 26
මේ බිම්කොට්ඨාස තිබෙන්නේ සියනැකෝරලේ පල්ලේපත්තුවේය.			
සියයම 7,138.			
2003	වැලිකන්ත	දවටගහවනකහකොස්ගහලඤ	14 0 0
U 295	එම	උඩුමුල්ලගොත්තදවටගහවන	3 1 36
2004	එම	දවටගහලන්ද	0 3 17
2005	එම	උඩුමුල්ලලන්ද	2 1 2
2010	එම	හිත්ගහලන්ද	10 3 0
2012	එම	ගොත්තගහමදිට්ටිලන්ද	36 0 28
1968	එම	මිල්ලගහලන්ද	29 2 26
1969	එම	වෙනිවැලකොල	0 3 5
1971	එම	—	1 2 8
මේ බිම්කොට්ඨාස තිබෙන්නේ සේවගම්කෝරලේ උඩුගහපත්තුවේය.			
සියයම 5,041.			
4033	පැල්පොල	දෙල්ගහලඤ	1 3 11
මේ බිම්කොට්ඨාස තිබෙන්නේ සේවගම්කෝරලේ උඩුගහපත්තුවේය.			
මිලකරතිබෙන්නේ අක්කරයක් රුපියල් 10 බැගින්.			
මේ ඉඩමගැණ වැඩිදුර කාරණා වංසාධිපති සර්වේ ජනරාල් උත්තාන්සේගෙහි විනිශ්චිත කොන්දේ සිය ගැණ කාරණා බස්නාගුරුදියාවේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගෙහි දැනගත්ව පුළුවන.			
උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,			
ජ. නොඑල්. වාසර්, මහසෙනෙසානායක මහත.			

No. 1,213, W. P.

Colonial Secretary's Office,
Colombo, January 3, 1889.

AT 11 A.M. on Tuesday, February 19, 1889, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Preliminary plan 8,906. Situation—Gangaboda pattu of Siyane korale.

Lot.	Name of Land.	Description.	Village.	Extent.
				A. R. P.
R 513	Halpankanda	Chena	Samanabedda	3 0 24
Preliminary plan 8,898. Situation—Gangaboda pattu of Siyane korale.				
M 312	Nugagahalanda	Young cocoanuts	Indola	0 2 32
N 312	Do.	do.	do.	3 3 30
O 312	Do.	do.	do.	1 2 14
P 312	Do.	do.	do.	0 2 0
Q 312	Hellambagahawatta	Old garden	do.	21 1 38
Preliminary plan 8,899. Situation—Gangaboda pattu of Siyane korale.				
B 512	Gorakagahalanda	Chena	Parakadamulla	0 3 20
S 512	Do.	Young cocoanuts	do.	1 0 16
T 512	Godellalanda	Jungle	do.	4 1 38
U 512	Pottillagahalanda	Cocoanuts	do.	2 0 9
V 512	Godellalanda	Chena	do.	0 1 4
W 512	Do.	do.	do.	1 1 16
X 512	Kongahawatta	Two young cocoanut trees	do.	0 0 31
Y 512	Godellalanda	do.	do.	0 3 4
Z 512	Galabodawatta	do.	do.	1 0 37
A 513	Do.	do.	do.	3 0 37
Preliminary plan 8,901. Situation—Gangaboda pattu of Siyane korale.				
7465	Millagahawatta	Young cocoanuts	Keragala	3 3 35
7466	Do.	do.	do.	9 3 0
7467	Do.	do.	do.	3 0 20
7468	Delgahawatta	do.	Putupagala	1 3 0

Lot.	Name of Land.	Description.	Village.	Extent.		
				A.	R.	P.
O 513	Preliminary plan 8,904. Nugagahalanda	Situation—Gangaboda pattu of Siyane korale. Some old cocoanut trees	Dampe	8	2	5
N 511	Preliminary plan 8,893. Dawatagahalanda	Situation—Gangaboda pattu of Siyane korale A few young cocoanuts	Peluhella	2	3	28
O 511	Do.	do.	do.	0	2	24
P 511	Do.	Old cocoanuts	do.	0	0	25
Q 511	Do.	Cinnamon	do.	0	0	32
R 511	Do.	Young and old cocoanut-trees	do.	0	0	35
S 511	Preliminary plan 8,895. Telkekunawatta	Situation—Gangaboda pattu of Siyane korale. Chena	Dampe	0	2	22
T 511	Do.	Chena and young cocoanuts	do.	0	2	34
U 511	Telkekunamukalana	Young cocoanuts	Peluhella	1	0	28
8692	Preliminary plan 6,250. Kaduwelakanatta	Situation—Palle pattu of Hewagam korale. —	Kotalawala	1	3	15
8693	Do.	—	do.	0	0	37
7387	Preliminary plan 8,837. Gorakagahalanda	Situation—Meda pattu of Hewagam korale. Chena, partly	Wataraka	3	1	31
7400	Preliminary plan 8,851. Millagahalanda	Situation—Ragam pattu of Alutkuru korale south. Crown jungle	Bollate	7	0	15
7361	Preliminary plan 8,827. Delgahalanda	Situation—Ragam pattu of Alutkuru korale south. Jungle	Battuwaitta	2	1	10
7362	Do.	do.	do.	5	1	24
7363	Kosgahalanda or Millagahalanda	do. and a few cocoanut trees	do.	3	1	35
7364	Millagahalanda	do.	do.	6	0	26
F 502	Preliminary plan 8,774. Duwekumbura	Situation—Adikari pattu of Siyane korale and Ragam pattu of Alutkuru korale south. Garden and land suitable for paddy	Pinnameda	0	1	19
G 502	Delgahawatta	Arecanut and two jak trees	Gongitota	0	0	10
H 502	Ketakegahawatta	Arecanuts	do.	0	0	4
7261	—	Crown jungle	Tuduwegedara and Horape	5	0	10

Upset price,—Rs. 10 an acre.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province, Colombo.

By His Excellency's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,213; W. P.

විෂි 1889 ක්වු ජනවාරි මස 3 වෙනි දින කොළඹ
මහසෙනෙවරියේ උන්තාන්සේසේ කන්තෝරුවේදී.

සේනාධිරාජ්‍යාචේ වාසාධිපති ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්සේ විසින් මෙහිපසත සඳහන්වන ආණ්ඩුවසන් තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1889 ක්වු පෙබ්වාරිමස 19 වෙනිදිනවු අගහරුවාදු දවල් 11ට කොළඹ කව්වේරියේදී වෙන්දේසිකර විකුනන්ට යෙදෙනවාදා.

සිතියම 8,906.

කො.	ගම.	ඉඩම.	අන්දම.	මහත.
				අ. රු. ප.
R 153	සමනබැද්ද	හාල්පත්කන්ද	හේන	3 0 24
M 312	ඉන්දෙල	නුගහගලන්ද	පැලපොල්	0 2 32
N 312	එම	එම	එම	3 3 30
O 312	එම	එම	එම	1 2 14
P 312	එම	එම	එම	0 2 0
Q 312	එම	හැලඹගහවත්ත	සරණ පොල්වත්ත	21 1 38
R 512	පරකඩමුල්ල	ගොරකගහලන්ද	හේන	0 3 20
S 512	එම	එම	පැලපොල්	1 0 16
T 512	එම	ගොඩැල්ලන්ද	කැලේ	4 1 38
U 512	එම	කොට්ටේලගහලන්ද	පොල්	2 0 9
V 512	එම	ගොඩැල්ලන්ද	හේන	0 1 4
W 512	එම	එම	එම	1 1 16
X 512	එම	කෝන්ගහවත්ත	පැලපොල්ගස් දෙකක්	0 0 31
Y 512	එම	ගොඩැල්ලන්ද	එම	0 3 4
Z 512	එම	හල්බොඩවත්ත	එම	1 0 37
A 513	එම	එම	එම	3 0 37
7465	කුරගල	මිල්ලගහවත්ත	පැලපොල්	3 3 35
7466	එම	එම	එම	9 3 0
7467	එම	එම	එම	3 0 20
7468	පුටුපාගල	දෙල්ගහවත්ත	එම	1 3 0

සිතියම 8,901.

නො.	ගම.	ඉඩම.	අකුම.	මහන. අ. රු. ප.
			සිතියම 8,904.	
O 513	දුම්රේ	නුගගහලඤ	සමගර පරණපොල්ගස්	8 2 5
			සිතියම 8,893.	
N 511	පැලහැල	දවටගහලඤ	පැලපොල්විකක්	2 3 28
O 511	එම	දවටගහලඤ	පැලපොල්විකක්	0 2 25
P 511	එම	එම	පරනපොල්	0 0 25
Q 511	එම	එම	කුරුඳු	0 0 32
R 511	එම	එම	පැල සහ පරන පොල්ගස්	0 0 35
			සිතියම 8,895.	
S 511	දුම්රේ	තෙල්කැකුනවත්ත	හේන	0 2 22
T 511	එම	එම	හේන සහ පැලපොල්	0 2 34
U 511	පැලහැල	තෙල්කැකුනමුකලාන	පැලපොල්	1 0 28

මේ බිම්කොට්ඨාස තිබෙන්නේ සියනැකෝරලේ ගඟබොඩපත්තුවේය.

සිතියම 6,250.

8692	කොහලාවල	කඩුවෙලකනත්ත	—	1 3 15
8693	එම	එම	—	0 0 37

මේ බිම්කොට්ඨාස තිබෙන්නේ හේවාගමකෝරලේ පල්ලේපත්තුවේය.

සිතියම 8,837.

7387	වටරැක	ගොරකගහලඤ	පන්ගුවක් හේන	3 1 31
------	-------	----------	--------------	--------

මේ බිම්කොටස තිබෙන්නේ හේවාගමකෝරලේ මැදපත්තුවේය.

සිතියම 8,851.

7400	බොල්ලතේ	මීල්ලගහලඤ	ආණ්ඩුවේ කැලේ	7 0 15
			සිතියම 8,827.	
7361	බඩුවක	දෙල්ගහලඤ	කැලේ	2 1 10
7362	එම	එම	එම	5 1 24
7363	එම	කොස්ගහලඤ නොහොත් මීල්ල	කැලේ සහ පොල්ගස්විකක්	3 1 35
7364	එම	ගහලඤ මීල්ලගහලඤ	එම	6 0 26

මේ බිම්කොට්ඨාස තිබෙන්නේ අළුත්කුරුකෝරලේ රුගම්පත්තුවේය.

සිතියම 8,774.

F 502	පිත්තමැද	දුවකුඹුර	වත්ත සහ වි වැපිරීමටහොදබිම	0 1 19
Q 502	ගොන්ගිකොට	දෙල්ගහ වහන	පුවක් සහ කොස්ගස් දෙකක්	0 0 10
H 302	එම	කැටකැලගහවත්ත	පුවක්	0 0 4

7261	තුඩුවේගෙදර සහ හෙරපේ		ආණ්ඩුවේ කැලේ	5 0 10
------	---------------------	--	--------------	--------

මේ බිම්කොට්ඨාස තිබෙන්නේ සියනැකෝරලේ අදිකාරිපත්තුවේ සහ අළුත්කුරුකෝරලේ රුගම් පත්තුවේය.

මිලකරතිබෙන්නේ අක්කරයක් රුපියල් 10ය බැගින්.

මෙම ඉඩම්ගැන වැඩිදුරකාරණ වංසාධිපති සර්වේසර් ජනරාල් උන්නාන්සේගෙඤ විකිනීමේකොන්දේ සියලුක කාරකා බස්තාගිරිදිසාවේ වංසාධිපති ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙඤ දැනගන්ටපුඵවන.

උතුමානත්වගත්සේගේ ආඥාවලෙස,

ඊ. නොඑල් වාකර්,
මහසෙනෙකාරිස් මමහ.

LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,135, c. p.

Colonial Secretary's Office,
Colombo, December 31, 1888.

ON Wednesday, February 13, 1889, at 12 o'clock noon, the Assistant Government Agent, Matale, will put up to auction, at his office in Matale, the under-mentioned portion of Crown Land, on the terms authorised by Government.

An allotment of land situated in the Gurubebila division of the Matale east district of the Central Province, adjoining and on the west of the road leading from Kayikawala to Kumbaloluwa, and about half a mile east of Owala estate.

Preliminary plan 3,927.

Lot.	Village.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
10677	Gurubebila	Kekirihena	Tenne Ratemahatmaya, of Matale east	Old chena	1 1 24

Upset price,—Rs. 10 per acre.

Further information respecting this land may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,135, c. p.

වර්ෂ 1888 ක්වූ දෙසැම්බර් මස 31 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

මධ්‍යමදිසාවේ මාතලේ උප ඒජන්ත උන්නාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1889 ක්වූ පෙබරවාරි මස 13 වෙනි මුද්දන දවල් 12ට මාතලේ කවචේරිසේදී වෙන්දේසිකර විකුනනට යෙදෙනවාදීය.

මධ්‍යමදිසාවේ මාතලේ, මාතලේ නැගෙනහිර පලාතේ ගුරුබැවිලේ කසිකාවලහිට කුඹල්මඵවට යන පාරට යාව සහ ඊට බස්නාඉරින් සහ මිචල වහනට හැනැක්ම බාගසක්පමන නැගෙනඉරින් පිහිටාතිබෙන භිම් කවචියකි.

සීතියම 3,927. ඉල්මකාරයා—මාතලේ නැගෙනඉරපලාතේ කුන්තෝරුවේමහත්මයා.

නො.	ගම.	ඉඩම.	අයුම	අ. රු. ප.
10677	ගුරුබැවිල	කැකිරිසේන	පරණසේන	1 1 24

අක්කරයක් රුපියල් 10 බැගින් මිලකර තිබේ.

මෙම ඉඩමගැණ වැඩිදුර කාරණ වංශාධිපති සර්වේසර් ජනරාල් උන්නාන්සේගෙන්ද විකිනීමේ කොන් දේසියගැණ කාරණ මධ්‍යමදිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගෙන්ද දැනගනට පුළුවන.

උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
ඊ. නොඑල් වාකර්,
මහසෙනෙවිවරයාගේ මමිහ.

No. 1,136, c. p.

Colonial Secretary's Office,
Colombo, December 31, 1888.

ON Wednesday, February 13, 1889, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Eleven allotments of land situated in the Gangapalata and Kulugamasiyapattu division of the Yatinuwara and Harispattu districts of the Central Province, adjoining and on the south-west of Mahatenne estate, and about two miles north-west of Peradeniya Botanical Gardens.

Preliminary plan 2,744.

Village—Pelema.

Name of Applicant—Rankotgedara Bodia.

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.
F 340	Nugahena	Old chena	3 1 18
F 340a	do.	do.	1 0 34
G 340	do.	do.	4 2 16
G 340a	do.	do.	0 1 22

Lot.	Name of Land.	Description.	Extent. A. R. P.
H 340	Edikodahena	Old chena	11 1 13
8480	Hapugollehena	do.	3 2 9
8481	do.	do.	3 3 11
8482	do.	do.	3 2 33
Q 340 1/2	Atikelawahena	do.	5 3 29
8483	Hapugollehena	do.	3 1 35

Village—Yatihellegala.

8484	Atikelawahena	do.	2 0 25
------	---------------	-----	--------

Upset price,—Rs. 10 per acre.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Kandy.

By His Excellency's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 1,136, C. P. ව්‍යවස්ථාපිත වෛද්‍ය විද්‍යා මහා විද්‍යාලයේ වෛද්‍ය උපාධ්‍යවරයන්ගේ කන්තෝරුවේදීය.

මධ්‍යමදිසාවේ ගෞරවනීයවූ ඒජන්ත උපාධ්‍යවරයන් විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුවසන් කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට ව්‍යවස්ථාපිතව පෙබ්‍රවාරි මස 13 වෙනි දින දවල් 12ට මහ නුවර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනු ලබන සේදුනු වා ආදිය.

මධ්‍යමදිසාවේ සවිනුවර සහ හාරිස්තන්තුවේ ගහ පලාත සහ කුළුගම්මත සියපත්තුවේ මානාකාරයෙන් වත්තට යාම ඊට නිරතවී සිටින සහ පේරාදෙණියේ මල් වත්තට ගැනුණු දෙකක් පමණ වසඹදිගින් පිහිටා තිබෙන බිම්කට්ටි එකොලහක්.

සිතියම 2,744. ගම—පැලව.

ඉල්ලුම්කාරයා—රත්නවෙලුරේ බෝදියා.

නො.	ඉඩම.	අන්දම.	අ. රු. ප.
F 340	නුගහේන	පරණහේන	3 1 18
F 340a	එම	එම	1 0 34

නො.	ඉඩම.	අන්දම.	අ. රු. ප.
G 340	නුගහේන	පරණහේන	4 2 16
G 340a	එම	එම	0 1 22
H 340	එදිකොඩිහේන	එම	11 1 13
8480	හපුගොල්ලේහේන	එම	3 2 9
8481	එම	එම	3 3 11
8482	එම	එම	3 2 33
Q 340 1/2	අටිකෙලවාහේන	එම	5 3 29
8483	හපුගොල්ලේහේන	එම	3 1 35

ගම—සවිගෙලගල.
8484 අටිකෙලවාහේන එම 2 0 25
අක්කරයක් රූපියල් දහසබැගින් මිලකර තිබේ.

මෙම ඉඩම්ගැණ වැඩිදුරකාරණ වංශාබිපති සර්වේ යර් ජනරාල් උපාධ්‍යවරයන්ගෙන් විකිණීමේ කොන්දේ සිය ගැණ කරණ මධ්‍යමදිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උපාධ්‍යවරයන්ගෙන්ද දැනගන්නට පුළුවන.

උතුරු මානවත්වන සේගේ ආඥාවලෙස,
ජ. නොඑල් වාකර්,
මහසෙකුකාරිය මමත.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 649, S. P.

Colonial Secretary's Office,
Colombo, December 21, 1888.

ON Tuesday, February 19, 1889, at 12 o'clock noon, and the following days, the Government Agent for the Southern Province will put up for sale or settlement, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Sixty-seven allotments of land situated in the Wellaboda pattu division of the Galle district of the Southern Province.

Preliminary plan 1,744.—Situation Patuwata.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
I 109	Owilana	W. Bastian and others	Swamp	0	1	36
J 109	Ella-addaraowita	K. Babappu	Cocoanuts	0	1	14
K 109	Henatotawatta-addaraowita	W. Luwis and others	do.	0	3	9
L 109	Uduhenatotawatta	W. Luwishami	do.	1	2	25
M 109	Do.	W. Abram	Owita	0	0	17
N 109	Ratmehera	W. Bastian	do.	0	3	31
O 109	Henatotawatta	P. Babappu	Cocoanuts	0	2	9
P 109	Henatotawatta-addaraowilana	G. Bastian and others	do.	0	0	29
Q 109	Henatotawatta-addara	W. Babban	Kumbura	0	0	21
R 109	Ratmehera	J. Sinna and others	Owita	0	3	30
S 109	Owilana	W. Denishami	Swamp	0	2	27
T 109	Do.	W. Eddoris	do.	7	2	1
U 109	Pettagalbedda	W. Adonis and others	Chena	3	2	31
V 109	Harkoddadeniyaowita	W. Adonis	Owita	0	1	13
W 109	Do.	W. Emmishami	do.	0	2	19
X 109	Do.	W. Juwan and others	Deniya	0	1	30
Y 109	Pettigalawatta	M. Malhis and others	Cocoanuts	0	2	10
Z 109	Do.	do.	do.	0	1	13
A 110	Do.	do.	Chena	0	2	30
B 110	Do.	do.	Owita	0	0	10
C 110	Do.	do.	Kumbura	0	0	17
D 110	Pettigalabedda	P. L. Bastian	Chena	0	2	29
Applicant—G. Samiel Appu.						
E 110	Do.	W. Hendris De Silva	do.	5	1	27
F 110	Pettigala-addaraowita	do.	Cocoanuts	1	2	4
G 110	Do.	do.	Owita	0	1	26
H 110	Gorakagasbokka or Pettigalbedda	W. Guruwa	Chena	3	3	7
I 110	Do.	do.	Cocoanuts	0	3	29
J 110	Do.	R. Subban	do.	0	0	23
K 110	Pettigalbedda	W. Issan	do.	1	0	8
L 110	Do.	do.	do.	0	1	22
M 110	Indigahabumbura	A. M. Bastian	Kumbura	0	2	15
Situation—Katukoliha.						
N 110	Notarisgewatta-addara	—	do.	0	1	25

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.	
				A.	R. P.
O 110	Galagawakumbura	R. K. Babanappu	Kumbura	0	0 39
		Situation—Patuwata.			
P 110	Gorakagahabokka	—	do.	1	1 0
Q 110	Gorakagahabokkawatta	W. M. Denishami	Cocoanuts	1	2 20
R 110	Henatotawatta-addarawela	K. Siman and others	Kumbura	1	3 7
S 110	Do.	do.	do.	1	3 34
T 110	Hentotawatta	K. Siman & others	Cocoanuts	0	0 30
U 110	Koowellawattabedda	W. Abram & others (applied for by P. H. Uduappu)	Chena	3	2 14
V 110	Kudahenatotawatta	do.	do.	1	1 27
W 110	Do.	do.	Cocoanuts	0	3 8
X 110	Do.	K. Lewis & others	do.	0	0 34
Y 110	Do.	Ellis & others	do.	0	0 15
Z 110	Kiralagahadeniya	W. Denishami & others	Kumbura	0	2 3
A 111	Do.	Lewis & others	do.	0	2 0
B 111	Delgahawattaowita	W. Denishami	Deniya	0	1 25
C 111	Obeddewatta	M. Janchi	Cocoanuts	0	1 33
D 111	Kongahawatta	R. K. Appubaba	do.	0	0 14
E 111	Pahalakongahawatta	V. Bastian & others	do.	0	0 11
F 111	Kahatagahawatta	A. P. L. De Silva	do.	0	0 18
G 111	Paranahenagodella	K. Babappu	Chena	6	0 36
H 111	Do.	do.	Cocoanuts	0	1 10
I 111	Ambagahaowita	K. W. Dandu	Owita	0	0 9
J 111	Wellabodapuwakwatta	S. D. S. W. Gunsekara	Coffee	0	2 0
K 111	Parahahenagodellawatta	K. Babappu & others	Cocoanuts	0	2 21
L 111	Parahenakanatta	K. Siman	Chena	1	3 22
M 111	Keraliyagahaudumulla	K. Babappu & others	Kumbura	0	1 36
N 111	Koombekanatta	W. M. Andris Appu & others	Chena	3	1 35
O 111	Meddegeudumulla	Babatchi	Kumbura	0	1 28
P 111	Helligahawatta	G. Denis & others	do.	0	2 34
Q 111	Do.	do.	Chena	0	2 38
R 111	Do.	do.	Cocoanuts	0	3 39
S 111	Do.	do.	Chena	0	2 4
T 111	Do.	D. A. De Silva	do.	0	2 4
U 111	Do.	G. Denis & others	Owita	0	0 21
		Situation—Katukoliha.			
V 111	Kaddediwelapunchiwatta	—	Cocoanuts	1	2 5
		Situation—Patuwata.			
3246	Pettigalbedda-addara	—	Kumbura	3	3 13

Upset price,—Rs. 10 per acre.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 649, s. p.

වර්ෂ 1888 ක්වූ දෙසැම්බර් මස 21 වෙනි දින කොළඹ මහසෙනසුනාරීන් උත්තරාන්තේස් කන්තෝරුවේදී.

මේ දිසාවේ දකුණුපලාතේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1889 ක්වූ පෙබරවාරි මස 19 වෙනි දිනට අහඹුරුවාද දවල් 12ට සහ ඒජන්ත දවස්වලදීත් භාල්ලේ කවිවෙරේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුම්කරදෙන්ට සෙදෙනවා ඇත.

භාච්චිසාවේ දකුණුපලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි සිතියම 1,744. පිහිටා තිබෙන්නේ—පටුවක.

නො.	ඉඩම.	අයිතිකම්කරුන්ගේ නම.	අත්දම.	මහත.
I 109	මිවිලාන	බබ්ලේ. බස්නියන් සහ තවත්	මඩවගුර	0 1 36
J 109	ඇල්ලද්දර මිව්ට	කේ. බබ්ලේ	පොල්ගස්	0 1 14
K 109	සේනකොට්ටක අද්දර මිව්ට	බබ්ලේ. එච්ස් සහ ඉවත්	එම	0 3 9
L 109	උඩුසේනකොට්ටක වක	බබ්ලේ. එච්ස් සහ මි	එම	1 2 25
M 109	එම	බබ්ලේ. අබරන්	මිව්ට	0 0 17
N 109	රත්මැහැර	බබ්ලේ. බස්නියන්	එම	0 3 31
O 109	සේනකොට්ටක	පී. බබ්ලේ	පොල්ගස්	0 2 9
P 109	සේන කොට්ටක අද්දර මිවිලාන	පී. බස්නියන් සහ තවත්	එම	0 0 29
Q 109	සේනකොට්ටක අද්දර	බබ්ලේ. බබ්ලේ	කුඹුර	0 0 21
R 109	රත්මැහැර	පී. සිසිල්කො, සහ තවත්	මිව්ට	0 3 30
S 109	මිවිලාන	බබ්ලේ. දිනේස්සාමි	මඩවගුර	0 2 27
T 109	—	බබ්ලේ. එච්චේස්	එම	7 2 1

කො.	ඉඩම.	අයිතිකම්කරුන්ගේ නම.	අකුම.	මහත.	
				අ. රු. ප.	අ. රු. ප.
U 109	පෙට්ටිගල බැද්ද	ඩබ්ලිවු. අප්පරිස් සහ තවත්	හේන	3	2 31
V 109	හක්ගොඩදෙනියේ ඔව්ට	ඩබ්ලිවු. අප්පරිස්	ඔව්ට	0	1 13
W 109	එම	ඩබ්ලිවු. එමානියාමි	එම	0	2 19
X 109	එම	ඩබ්ලිවු. ජුවන් සහ තවත්	දෙනිය	0	1 30
Y 109	පෙට්ටිගලවත්ත	ඇම්. මැල්ලිස් සහ තවත්	පොල්ගස්	0	2 10
Z 109	එම	එම	එම	0	1 13
A 110	පෙට්ටිගලවත්ත	ඇම්. මැල්ලිස් සහ තවත්	හේන	0	2 30
B 110	එම	එම	ඔව්ට	0	0 10
C 110	එම	එම	කුඹුර	0	0 17
D 110	පෙට්ටිගල බැද්ද	පී. ඇල්. බස්නියන්	හේන	0	2 29
E 110	එම	මේ ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැ.			
F 110	එම අද්දර ඔව්ට	ඩබ්ලිවු. හෙන්රිස් ද සිල්වා	එම	5	1 27
G 110	එම	මේ ඉඩම ඉල්ලුම්කාරයා—පී. සාමයෙල් අප්පු.			
H 110	ගොරකගස් බොක්ක නො	එම	පොල්ගස්	1	2 4
L 110	ගොරකගස් බොක්ක නො	ඩබ්ලිවු. ගුරුවා	ඔව්ට	0	1 26
J 110	—	එම	හේන	3	3 7
K 110	පෙට්ටිගල බැද්ද	ආර්. සුබන්	පොල්ගස්	0	3 29
L 110	එම	ඩබ්ලිවු. කුසන්	එම	0	0 23
M 110	ඉදිගහකුඹුර	එම	එම	1	0 8
N 110	නොකාරියගේ වහන අද්දර	ඒ. ඇම්. බස්නියන්	කුඹුර	0	1 22
O 110	ගලගොඩ කුඹුර	පිහිටා තිබෙන්නේ—කටුකොලියේ.			
P 110	ගොරකගස් බොක්ක	—	එම	0	1 25
Q 110	එම වත්ත	ආර්. කේ. බබන් අප්පු	එම	0	0 39
R 110	හේනකොට වත්ත අද්දරවෙල	පිහිටා තිබෙන්නේ—පටුවක.			
S 110	එම	—	එම	1	1 0
T 110	හේනකොට වත්ත	ඩබ්ලිවු. ඇම්. දිනේශාමි	පොල්ගස්	1	2 20
U 110	කොටේලාවත්තේ බැද්ද	කේ. සීමන් සහ තවත්	කුඹුර	1	3 7
V 110	කුඩා හේනකොට වත්ත	එම	එම	1	3 34
W 110	එම	මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැ.			
X 110	එම	මෙම ඉඩම ඉල්ලුම්කාරයා පී. එම්. උඩුඅප්පු.	පොල්ගස්	0	0 30
Y 110	එම	ඩබ්ලිවු. අබිරත් සහ තවත්	හේන	3	2 14
Z 110	කීර්ලගහදෙනිය	එම			
A 111	දෙල්ගහවත්තේ ඔව්ට	කේ. උච්ච සහ තවත්	එම	1	1 27
B 111	ඔබොඩ්ඩේවත්ත	එලියස් සහ තවත්	පොල්ගස්	0	3 8
C 111	කෝන්ගහවත්ත	ඩබ්ලිවු. දිනේශාමි සහ තවත්	එම	0	0 34
D 111	කෝන්ගහවත්ත	එම	එම	0	0 15
E 111	පහලකෝන්ගහවත්ත	ඩබ්ලිවු. දිනේශාමි සහ තවත්	කුඹුර	0	2 3
F 111	කහටගහවත්ත	එම	එම	0	2 0
G 111	පරනහේනේ ගොඩැල්ල	ඩබ්ලිවු. දිනේශාමි	දෙනිය	0	1 25
H 111	එම	ඇම්. ජන්වි	පොල්ගස්	0	1 33
I 111	අඹගහඔව්ට	ආර්. කේ. අප්පුබඩා	එම	0	0 14
J 111	වැල්ලේඔව් පුවත්වත්ත	පී. බස්නියන් සහ තවත්	එම	0	0 11
K 111	ගරගහහේනේ ගොඩැල්ලේ	ඒ. පී. ඇල්. ද සිල්වා	එම	0	0 18
L 111	පරගහහේනේ කනත්ත	කේ. බබන් අප්පු	හේන	6	0 36
M 111	කීර්ලියගහ උඩුමුල්ල	එම	පොල්ගස්	0	1 10
N 111	කෝම්බේකනත්ත	කේ. ඩබ්ලිවු. දඩු	ඔව්ට	0	0 9
O 111	මද්දේගේ උඩුමුල්ල	ඇස්. ඩී. ඇස්. ඩබ්ලිවු. ගුනසේකර	කෝපි	0	2 0
P 111	හෙල්ලියගහවත්ත	කේ. බබන් අප්පු සහ තවත්	පොල්ගස්	0	2 21
Q 111	එම	කේ. සීමන්	හේන	1	3 22
R 111	එම	කේ. බබන් අප්පු සහ තවත්	කුඹුර	0	1 36
S 111	එම	ඩබ්ලිවු. ඇම්. අනුජිත් අප්පු සහ තවත්	හේන	3	1 35
T 111	එම	බබන්	කුඹුර	0	1 28
U 111	එම	කේ. දිනේශ සහ තවත්	එම	0	2 34
V 111	කබේදිවෙලේ පුවත්වත්ත	කේ. දිනේශ සහ තවත්	හේන	0	2 33
3246	පෙට්ටිගල බැද්ද අද්ද	කේ. දිනේශ සහ තවත්	පොල්ගස්	0	3 39
		පිහිටා තිබෙන්නේ—කටුකොලියේ.	හේන	0	2 4
		පිහිටා තිබෙන්නේ—පටුවක.	එම	0	2 4
		—	ඔව්ට	0	0 21
		—	පොල්ගස්	1	2 5
		—	කුඹුර	3	3 13

කක්සේරුවේ මුදල අක්කරයක් රුපියල් 10යි.

මෙම ඉඩම් සම් අයට අයිතියකි. කල්පනාවෙන් වානම් මවුන්ගේ අයිතිකම්වල බල විකිනීම දවසේදී ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්ගේ ඉදිරිපිට ඇවිත් පෙන්වා ගිවිසීම මෙයින් දන්වනු ලැබේ.

ලන්දන්හි සිටින ආණ්ඩුකරුන් විසින් පවත්වාගෙන යාමට ලක්වනු ලබන භූමි ප්‍රදාන කෙරෙහි විකිණීමේ කොන්දේසිය ගැන කරන දැනුණුදීමට අනුමැතිය ලබාදීමේ ඒකච්ඡදන කොන්දේසිය දැනගන්ව පුළුවන.

ලන්දන්හි පවත්වනු ලබන ආණ්ඩුකරු,
 ජ. නොඵල් වාසර,
 මහසේනපාය වම්බ.

No. 650, s. P.

Colonial Secretary's Office,
 Colombo, December 21, 1888.

ON Tuesday, February 19, 1889, at 12 o'clock noon, and following days, the Government Agent for the Southern Province will put up for sale or settlement, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

One-hundred and forty-four allotments of land situated in the Wellaboda pattu division of Galle district of the Southern Province.

Preliminary plan 1,770. Situation—Ratgama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
R 118	Pinaella	P. Siman	Kumbura	0	2	12
		Situation—Katukoliha.				
T 118	Handandumulle Ihaladeniya	E. Eddoris	do.	0	2	16
U 118	Do.	W. Adrian De Silva	do.	1	1	17
V 118	Do.	M. Andris	Cocoanuts	0	1	3
W 118	Do.	do.	Owita	0	0	30
X 118	Do.	G. Jamis	Cocoanuts	0	2	31
Y 118	Do.	W. Salpadoru	do.	0	0	14
Z 118	Sudduwelatotadeniya	Lenishami	Kumbura	1	3	22
A 119	Handandumullebedda	Odris De Silva	Owita	0	1	0
B 119	Do.	R. C. Eddoris	Cocoanuts	0	0	29
C 119	Do.	K. C. Eddoris	do.	0	3	13
D 119	Do.	R. C. Appubaba	do.	0	0	20
E 119	Do.	G. Mathes De Silva	do.	0	1	35
F 119	Do.	R. Hingappu	do.	0	2	0
G 119	Do.	do.	Owita	0	0	20
H 119	Do.	D. C. Abeyanaika	Cocoanuts	0	1	28
I 119	Do.	S. Udda	do.	0	3	1
J 119	Do.	R. Sinnobaba	do.	0	1	11
K 119	Kolamuttagodalingawatta	A. Matheshami	Chena	0	1	23
L 119	Delgahatota	Philippu	Kumbura	1	1	3
M 119	Do.	Don Bastian De Silva	do.	0	2	19
		Situation—Ratgama.				
N 119	Do.	T. Wirasooriya	do.	3	2	24
		Situation—Katukoliha.				
M 119½	Do.	Don Bastian de Silva	do.	0	0	11
		Situation—Ratgama.				
O 119	Oya-addara	G. Adrian	do.	1	1	9
P 119	Totawella	G. W. Endris	do.	2	3	6
Q 119	Indigahadeniya	A. Bastian and others	do.	1	0	3
R 119	Do.	do.	do.	0	1	23
S 119	Allutambalamlanga	C. Wirasooriya (applied for by D. Eddoris)	Deniya	1	3	2
T 119	Ingalagawakumbura	do.	do.	0	0	22
U 119	Totawila	W. Salo	Kumbura	1	3	38
V 119	Alutambalamlanga	C. Wirasooriya	do.	0	3	2
W 119	Do.	do.	do.	1	1	10
X 119	Egodabaratuduweewatta	K. Juwan	Cocoanuts	1	2	12
Y 119	Do.	do.	Jungle	16	3	34
Z 119	Kollamuttagalalanga	K. Juwan and others	Kumbura	0	2	16
A 120	Do.	do.	Cocoanuts	0	2	10
B 120	Do.	do.	do.	0	2	15
C 120	Batteketiyewela	G. W. Adoris and others	Kumbura	2	0	39
D 120	Do.	do.	do.	0	1	6
E 120	Laduagedeniya	T. W. Babuse and others	do.	1	3	22
F 120	handa-addara	A. W. Allisan and others	do.	0	3	8
G 120	Wardiyalanga	W. Babuse and others	do.	1	2	0
H 120	Batteketiya	M. Alwis	Deniya	0	1	1
I 120	Laduagedeniya	W. Babuse and others	Kumbura	0	0	33
J 120	Do.	do.	do.	0	0	17
K 120	Ambagahawatta	N. A. Don Alwis De Silva	Chena	1	3	5
L 120	Do.	do.	Cocoanuts	0	3	16
M 120	Do.	do.	Chena	0	1	11
N 120	Pappugedeniya	Dandrinse	Kumbura	0	0	24
O 120	Yakadayallaudumulla	W. R. M. De Silva	do.	1	0	38
P 120	Do.	—	do.	1	0	2
Q 120	Nyduwadeniya	—	do.	1	1	35
R 120	Do.	M. Bastian	do.	1	0	12
		Situation—Gonapinuwala.				
S 120	Gongalmaruhamiduwa	—	Cocoanuts	0	3	23

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
Situation—Ratgama.						
T 120	Batteketiyewela	—	Kumbura	1	0	2
U 120	Do.	—	Potatoes	0	3	25
V 120	Do.	G. W. Bastian	do.	0	2	13
Situation—Hikkaduwa.						
X 120	Udadeniya	—	Kumbura	1	0	13
Y 120	Wewakumbura	—	do.	1	2	3
Z 120	Wallapattaela addara	K. Emanis	do.	0	2	12
Situation—Tiranagama.						
A 121	Alutambalamlanga	Elias and others	Kumbura	0	2	30
B 121	Nugagahaduwa	E. Carolis	Cocoanuts	0	1	9
C 121	Alutambalamlanga	Dineshami and others	Kumbura	0	1	37
D 121	Egodabaratuduwewatta	K. Juwan	Owita	0	0	14
E 121	Nugagabalanga	K. Odris and others	do.	1	0	4
F 121	Do.	K. Amanis	Kumbura	1	0	32
G 121	Do.	do.	Owita	0	3	18
Situation—Mawadawila.						
H 121	Mabanyduwa	H. Donderick	Jungle	6	1	11
I 121	Galgahaway	T. Charleshami	Deniya	0	1	30
J 121	Do.	P. Baboris	Kumbura	0	2	20
K 121	Niyduwadeniya	V. Baboris	Kumbura	0	1	32
L 121	Battalawattayella	K. Ondris	do.	1	0	0
M 121	Yakadawalapunchideniya	D. P. Abram De Silva	do.	1	1	16
N 121	Battalawattayella	W. K. Elias De Silva	do.	0	2	3
O 121	Mahagoypalagodamahakoratuwa	D. P. Abram	Cocoanuts	2	0	11
P 121	Ambagahadeniya-addaraowita	do.	Potatoes	0	0	35
Q 121	Yakadawalaudumulleduwa	K. Ondris	Chena	3	0	27
R 121	Do.	do.	Owita	0	2	23
S 121	Watta-addaradeniya	K. Guneris	Deniya	0	2	31
T 121	Do.	do.	do.	0	3	2
U 121	Delgahawatta-addara	do.	Owita	1	0	17
V 121	Wagurumagakumbura	do.	do.	0	0	21
W 121	Delgahawatta	K. Ondoris De Silva	Cocoanuts	0	3	13
X 121	Do.	do.	Jungle and chena	1	1	12
Y 121	Do.	do.	Owita	0	2	31
Z 121	Do.	do.	Potatoes	1	2	16
A 122	Do.	do.	Cocoanuts	2	0	6
B 122	Do.	do.	do.	2	1	0
C 122	Do.	do.	do.	0	2	13
D 122	Do. addara	do.	Owita	0	2	35
E 122	Do.	do.	Kumbura	0	1	14
F 122	Do.	do.	Owita	0	0	19
G 122	Dawatagahawatta	E. Adoris and others	Cocoanuts	3	1	37
H 122	Vidanegewatta	M. A. Mendis and others	Owita	0	2	0
I 122	Do.	do.	Cocoanuts	1	1	7
J 122	Do.	do.	do.	1	0	0
K 122	Niduwwatta	M. Sanchihami	Jungle	1	1	18
L 122	Vidanegewatta	M. A. Mendis and others	do.	0	2	23
M 122	Kahatagahawatta	M. Suaris and others	do.	1	1	21
N 122	Mahaniduwwatta	M. Nadoris	Cocoanuts	1	1	22
O 122	Do.	do.	do.	0	1	27
P 122	Do.	E. Adoris and others	Jungle	4	0	0
Q 122	Do.	M. Nadoris	Cocoanuts	1	0	36
R 122	Do.	do.	Owita	0	0	6
S 122	Kanattewatta	W. Baboris	do.	0	0	39
T 122	Do.	do.	Cocoanuts	0	1	35
U 122	Do.	do.	Jungle	0	1	21
V 122	Kajugahawellelogoda	A. Ellisso	Cocoanuts	1	0	6
W 122	Do.	do.	do.	0	2	14
X 122	Mahaniyduwakele	Sadris	Jungle	1	2	26
Y 122	Do.	R. Endoris	Cocoanuts	0	0	9
Z 122	Galalangawela	Andris	Kumbura	0	3	26
A 123	Do.	D. Carro	do.	0	0	31
B 123	Do.	Agoris	do.	0	0	33
C 123	Do.	M. Suwaris	do.	0	1	13
D 123	Do.	E. Odris	do.	0	1	19
E 123	Ratawigoyipola	E. Donasse and others	do.	1	0	27
F 123	Do.	T. Charles	do.	0	1	35
G 123	Baslappuwa	K. Endoris	do.	1	1	35
H 123	Langameduwa	E. Dotche	do.	1	0	11
I 123	Mahaniyaduwa	H. Haramanis	do.	1	0	8
J 123	Do.	M. Sanchihami	do.	1	0	2
K 123	Kajugahawela	W. Sadris and others	do.	1	3	10
L 124	Yakadawelayelle	T. W. Abanchi	High land	0	0	25
M 124	Mahagoyipola	D. P. Abaran	Kumbura	3	3	10
N 124	Watta-addaradeniya	K. Luneris	do.	1	0	33
O 124	Mahaniyduwakele	T. Sadris	Chena	0	3	4
P 124	Do.	M. Endoris	Cocoanuts	0	2	39
Q 124	Do.	do.	Chena	0	1	25

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		
				A.	R.	P.
3392	Oya-addara	Situation.—Ratgama.	Deniya	0	1	4
3393	Delgahabedde	(Applied for by J. De Silva Wirasooriya)	Jungle	10	2	7
3394	Do.	do.	do.	9	0	37
3395	Indigahadeniya	The Crown	Kumbura	0	0	27
3397	Cappugekele	(Applied for by W.D.D. De Silva)	Jungle	0	1	27
3398	Cappugedeniya	do.	Deniya	1	0	30
3399	Batteketiyewele	The Crown	Owita	0	1	28
3400	Ratgandiwela	The Crown	Owita	1	0	23
3402	Teruwaneowita	do.	High land	1	0	9
3403	Do.	do.	Deniya	1	0	36
3404	Nugagahaduwe	Situation.—Tiranagama. (Applied for by T. K. Udris De Silva)	Jungl	2	1	28
3405	Nugagahalanga	Situation.—Patuwata The Crown	Owita	0	2	5
3406	Ratgamakele	Situation.—Mawadawila.	High land	0	0	16
3408	Ratgandekela or Yakadawela	The Crown	Owita	0	0	11
3409	Yakadawelakele	do.	Jungle	6	2	0

Upset price,—Rs. 10 per acre.

Any persons considering that they have any claims to these lands are hereby required to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 650, s. p.

වර්ෂ 1888 ක්වූ දෙසැම්බර් මස 21 වෙනි දින කොළඹ

මහසෙනෙට්ස් උපකාරණයෙන් කන්තෝරුවේදීය.

මහසෙනෙට්ස් දකුණුපලාතේ ආණ්ඩුවේ ඒජන්ත උපකාරණයේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුවක නිකුත් කළ ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1889 ක්වූ පෙබරවාරි මස 19 වෙනි දින වූ දකුණුපලාත දවල් 12ට ගාල්ලේ කවුච්චේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුම්කරදෙනට යෙදෙනවා ඇත. මහසෙනෙට්ස් වැල්ලබඩපත්තුවේ පලාතේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

පිහිටම 1,770. පිහිටා තිබෙන්නේ—රත්ගම.

කො.	ඉඩම.	අයිතිකම්කරන්නා.	අකුම.	මහත.
R 118	පිහඳාල්ල	පී. පිමන් පිහිටා තිබෙන්නේ—කටුකොළිස්ස.	කුඹුර	0 2 12
T 118	ගන්දමුච්චිල්ලේ ඉහලදෙකිය	ඊ. එච්චේස්	එම	0 2 16
U 118	එම	ඩබ්ලිව්. අලියන්ද සිල්වා	එම	1 1 17
V 118	එම	ඇම්. අන්දිරිස්	පොල්ගස්	0 1 3
W 118	එම	එම	බිච්ච	0 0 30
X 118	එම	ඊ. ජනිස්	පොල්ගස්	0 2 31
Y 118	එම	ඩබ්ලිව්. සල්පච්චේරු	එම	0 0 14
Z 118	ලුද්දුවෙල කොටදෙකිය	ලැයිනිස්ගාමි	කුඹුර	1 3 22
A 119	ගන්දමුච්චිල්ලේ බැද්ද	බ්‍රිද්ජ්ස් සිල්වා	බිච්ච	0 1 0
B 119	එම	ආර්. පී. එච්චේස්	පොල්ගස්	0 0 29
C 119	එම	කේ. පී. එච්චේස්	එම	0 3 13
D 119	එම	ආර්. පී. අල්පුබ්බා	එම	0 0 20
E 119	එම	ඊ. මනෙස්ස සිල්වා	එම	0 1 35
F 119	එම	ආර්. හිත්ගස්සු	එම	0 2 0
G 119	එම	එම	බිච්ච	0 0 20
H 119	එම	ඊ. පී. අබේනාසක	පොල්ගස්	0 1 28
I 119	එම	ඇස්. උඹ්බා	එම	0 3 1
J 119	එම	ආර්. පී. සේනසේන	එම	0 1 11
K 119	කොලච්චිගොඩලග වහන	ඊ. මනෙස්සගාමි	හේන	0 1 23
L 119	දෙල්ගහකොට	පී. පී. පී.	කුඹුර	1 1 3
M 119	එම	දොන් බස්නියන්ද සිල්වා	එම	0 2 19
N 119	එම	පිහිටා තිබෙන්නේ—රත්ගම. ඊ. විරසුරිය	කුඹුර	3 2 24
M 119½	එම	පිහිටා තිබෙන්නේ—කටුකොළිස්ස. දොන් බස්නියන්ද සිල්වා	එම	0 0 11
O 119	මසඅද්දර	පිහිටා තිබෙන්නේ—රත්ගම. ඊ. අදිරියන්	එම	1 1 9
P 119	කොටුවේල්ල	ඊ. ඩබ්ලිව්. එන්දිරිස්	එම	2 3 6

කො.	ඉඩම.	අයිතිකම්කරුන්ගේ නාමය.	අයුම.	මහක. අ. රු. ප.
Q 119	ඉදිගහදෙකිය	ඒ. බස්නියන් සහ තවත්	කුඹුර	1 0 3
R 119	එම	එම	එම	0 1 23
S 119	අළුත් අම්බලමලග	මේ ඉඩමවලට ඉල්ලීමකාරයෙක් නැ. සී. විරසුරිය	දෙකිය	1 3 2
T 119	ඉන්ගලයාවාකුඹුර	මේ ඉඩම ඉල්ලීමකාරයා—ඩී. එදෙරිස්	එම	0 0 22
U 119	තොටවිල	ඩබ්ලිවු. සලෝ	කුඹුර	1 3 38
V 119	අළුත් අම්බලමලග	සී. විරසුරිය	එම	0 3 2
W 119	එම	එම	එම	1 1 10
X 119	එහොඩබරකුඹුවේ වහා	කේ. ජුවන්	පොල්ගස්	1 2 12
Y 119	එම	එම	බැඳ්ද	16 3 34
Z 119	කොල්ලුබිත්තියලලග	කේ. ජුවන් සහ තවත්	කුඹුර	0 2 16
A 120	එම වත්ත	එම	පොල්ගස්	0 2 10
B 120	එම	එම	එම	0 2 15
C 120	බටකැටියේවෙල	ඒ. ඩබ්ලිවු. අදෙරිස් සහ තවත්	කුඹුර	2 0 39
D 120	එම	එම	එම	0 1 6
E 120	ලුබුවෙගේදෙකිය	ටී. ඩබ්ලිවු. බඩුසේ සහ තවත්	එම	1 3 22
F 120	කන්දඅද්දර	ඒ. ඩබ්ලිවු. අලියන් සහ තවත්	එම	0 3 8
G 120	වාසියලග	ඩබ්ලිවු. බඩුසේ සහ තවත්	එම	1 2 0
H 120	බටේකැටිය	ඇම්. අල්විස්	දෙකිය	0 1 1
I 120	ලුබුවෙගේදෙකිය	ඩබ්ලිවු. බඩුසේ සහ තවත්	කුඹුර	0 0 33
J 120	එම	එම	එම	0 0 17
K 120	අඹගහවහා	ඇන්. ඒ. දෙන් අල්විස් ද සිල්වා	සේන	1 3 5
L 120	එම	එම	පොල්ගස්	0 3 16
M 120	එම	එම	සේන	0 1 11
N 120	පස්සගේ දෙකිය	දන්දිනිසේ	කුඹුර	0 0 24
O 120	සකඩවල උඩුබුල්ල	ඩබ්ලිවු. ආර්. ඇම්. ද සිල්වා	එම	1 0 38
P 120	එම	—	එම	1 0 2
Q 120	නයිදුවේ දෙකිය	—	එම	1 1 35
R 120	එම	ඇම්. බස්නියන්	එම	1 0 12
S 120	තොන්ගල්මරුහාමිදුව	පිහිටාතිබෙන්ගේ—ගෝනාපිනුවල.	පොල්ගස්	0 3 23
T 120	බටකැටියේවෙල	පිහිටාතිබෙන්ගේ—රත්ගම	කුඹුර	1 0 2
U 120	එම	—	අල	0 3 25
V 120	එම.	ඒ. ඩබ්ලිවු. බස්නියන්	එම	0 2 13
X 120	ඕඩේදෙකිය	පිහිටාතිබෙන්ගේ—තික්කඩුව.	කුඹුර	1 0 13
Y 120	වැවේකුඹුර	—	එම	1 2 3
Z 120	වල්ලපට්ටාඇලඅද්දර	කේ. එමානිස්	එම	0 2 12
A 121	අළුත්අම්බලමලග	පිහිටාතිබෙන්ගේ—තිරුනාගම.	එම	0 2 30
B 121	නුගහනදුව	එලියස් සහ තවත්	පොල්ගස්	0 1 9
C 121	අළුත්අම්බලමලග	ර්. කරෝලිස්	කුඹුර	0 1 37
D 121	එහොඩ බරකුඹුවේවත්ත	දිනෙස්ගාමි සහ තවත්	ඕවිට	0 0 14
E 121	නුගහනලග	කේ. ජුවන්	එම	1 0 4
F 121	එම	කේ. ඕදිරිස් සහ තවත්	කුඹුර	1 0 32
G 121	එම	කේ. අමානිස්	ඕවිට	0 3 18
H 121	මහනයිදුව	පිහිටාතිබෙන්ගේ—මාවඩවිල.	බැඳ්ද	6 1 11
I 121	ගල්ගහවේ	එච්. දෙන්දිරිස්	දෙකිය	0 1 30
J 121	එම	ටී. වාර්ලිස්ගාමි	කුඹුර	0 2 20
K 121	නයිදුවේදෙකිය	ටී. බබෝරිස්	එම	0 1 32
L 121	බතලවත්තේසල්ල	ටී. බබෝරිස්	එම	1 0 0
M 121	සකඩවල පුංචිදෙකිය	කේ. මන්දිරිස්	එම	1 1 16
N 121	බතලවත්තේසල්ල	ඩී. පී. අබරසු සිල්වා	එම	0 2 3
O 121	මහගොඩපලගොඩ මහ කොරටුව	ඩබ්ලිවු. කේ. එලියස්ද සිල්වා	එම	0 2 3
P 121	අඹගහදෙකිය	ඩී. පී. අබරත්	පොල්ගස්	2 0 11
Q 121	සකඩවල උඩුබුල්ලේ දුව	එම	අල	0 0 35
R 121	එම	කේ. මන්දිරිස්	සේන	3 0 27
S 121	වත්තඅද්දර දෙකිය	එම	ඕවිට	0 2 23
T 121	එම	කේ. ගුණේරිස්	දෙකිය	0 2 31
U 121	දෙල්ගහවත්තඅද්දර	එම	එම	0 3 2
V 121	වගුරුමගකුඹුර	එම	ඕවිට	1 0 17
W 121	දෙල්ගහවත්ත	එම	එම	0 0 21
X 121	එම	කේ. මන්දිරිස්ද සිල්වා	පොල්ගස්	0 3 13
Y 121	එම	එම	බැඳ්ද සහ සේන	1 1 12
Z 121	එම	එම	ඕවිට	0 2 31
A 122	එම	එම	අල	1 1 16
			පොල්ගස්	2 0 6

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 1,660.						
2119	Gurugodella-addarakele	—	Jungle	7	1	38
2120	Kusalkanda	—	do.	8	2	9
2121	Kahatagahahena	—	Kumbura	5	1	14
2125	Kusalkandabedda	—	Jungle	1	2	7
2127	Do.	—	Low sandy land	4	3	2
2130	Hatarahau llawellagoda	—	Jungle	5	2	23
2134	Ulkatubena	—	Cocoanuts	0	2	32
2135	Do.	—	Owita	0	1	18
2140	Batalandেকে	—	Jungle	0	2	36
2141	Do.	—	Cocoanuts	0	1	3
2142	Do.	—	Jungle	2	0	0

Upset price,—Rs. 10 per acre.

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 651, s. P.

වර්ෂ 1888 ක්වූ දෙසැම්බර් මස 21 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ උත්තරාණයේ කන්තෝරුවේදී.

ආර්ථිකයාට දකුණුපලාගේ ආණ්ඩුවේ ඒජන්ත උත්තරාණයේ විසින් මෙහිභවන සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1889 ක්වූ පෙබ්‍රවාරි මස 6 වෙනි දින වූ බද්ද 12ට හික් කඩුවේ නානායකමේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බිරුමිකර දෙවට යෙදෙනවා ඇත.

ආර්ථිකයාට ගබඩාවන්ගේ පලාගේ කොට්ඨාසේ පිහිටා තිබෙන බිම්කැබෙලි 57ක්.

සිතියම 1,629. දිවතුරේ.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අකුම.	මහත.
			අ. රු. ප.	
1691	මාස්විල්කඤ	ඒ. ඩබ්ලිව්. වින්ටර් සිතියම 1,892.	බැද්ද	15 2 19
4461	කැරැන්කැටියේ බැද්ද	ඒ. දිසානායක මුදියන්සේරුලාම	එම	6 2 15
4462	ගල්දොලේ කුඹුර	—	කුඹුර	0 3 30
4463	කැරැන්කැටියේ බැද්ද	ඒ. ඒ. අන්ද්‍රිස් සිතියම 1,915.	බැද්ද	2 0 22
4583	පේරහස්කැටියේ කඤ	ඩබ්ලිව්. බ්‍රානිසා සිතියම 2,122.	එම	3 3 12
2759	ගුරුගොඩවිල්ලේ අද්දර වත්ත	— සිතියම 2,124.	එම	1 2 23
2764	කළුබන්දුවේ වත්ත අද්දර	—	බිච්ච	0 1 2
2765	කළුබන්දුවේ කැලේ	—	බැද්ද	0 0 22
2766	එම වහන	—	පොල්ගස්	1 0 31
3105	පහමෙයා බැද්ද	සිතියම 2,221. පේමිස්ද සිල්වා	මිනිරන්ඉඩම	0 3 21
3106	එම	එම	එම	2 2 9
3110	වෙනරටකඤ	පී. හින්නියා	එම	0 2 4
3111	එම	එම	එම	0 2 4
3114	පුම්බුලන	සිතියම 2,222. එච්. අන්ද්‍රිස්	එම	1 3 5
3115	මදුගලගේ කඤ	ඩී. නේදිස් සහ තවත්	එම	0 1 17
3117	කුසල්කඤ	බී. එන්ද්‍රිස් සහ තවත්	එම	2 2 21
3118	උක්වත්තේ සෙන	මුදියන්සේ රුලාම සහ තවත්	එම	1 3 33
670	පුවක්ගහසෙන	දිවතුරුගමේ පැලාන	සෙන	19 0 32
671	එම	—	එම	1 2 13
672	එම	—	එම	20 0 20
673	වාරිගඳ්දරවිල	—	කුඹුර	3 1 16
113 a	ගෝත් හුඳුල්ලේ සෙන	—	බැද්ද	4 3 25
251	බොකුරුකෙටුසේන නොහොත් කහවගහසෙන	—	එම	29 3 31
113 b	ගෝත් හුඳුල්ලේ සෙන	—	එම	2 0 2
113 c	එම	—	එම	2 2 15
150	මද්දෙවිල බැද්ද	—	බැද්ද	12 2 32
119 a	මිල්ලගෙවල කුඹුර	—	පහන්බිම	1 0 8

නො.	නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
184 a	කැරුණකැටියේ බැඳ්ද	—	බැඳ්ද	2 1 12
184	එම	—	එම	72 3 0
773	සුදුවැලිපත	—	පහත්වීම	1 1 11
774	එම	—	එම	4 0 12
674	පුවක්ගහගේන	—	කුඹුර	0 2 2
675	එම	—	එම	3 3 33
676	ඉලෙසාවෙලේ ඉහතාදුව	—	එම	2 2 30
277	පුවක්ගහගේන	—	එම	7 1 27
678	එම	—	ගේන	0 3 11
679	එම	—	එම	2 2 33
680	ඉත්තාදුව	—	එම	15 2 16
681	ඉලෙසාවෙල	—	කුඹුර	10 3 13
682	පුවක්ගහගේන	—	එම	3 2 35
683	එම	—	එම	7 2 24
684	එම	—	ගේන	2 3 30
685	එම	—	එම	10 1 8
686	එම	—	එම	19 1 20
		සිතියම 395.		
3099	ගකුරුගෙවත්ත	—	බැඳ්ද	8 1 9
D 72	එම	—	වහන	1 1 22
		සිතියම 1,660.		
2119	ගුරුගොඩැල්ලඅද්දර කැලේ	—	බැඳ්ද	7 1 38
2120	කුසල්කඤ්ඤ	—	එම	8 2 9
2121	කහටගහගේන	—	කුඹුර	5 1 14
2125	කුසල්කඤ්ඤ බැඳ්ද	—	බැඳ්ද	1 2 7
2127	එම	—	වැලිසකිකම්භිට	4 3 2
2130	ගහරහවුල්ලවලගොඩ	—	බැඳ්ද	5 2 23
2134	උල්කවුගේන	—	පොල්ගස්	0 2 32
2135	එම	—	ම්භිට	0 1 18
2140	බටලඤ්ඤ කැලේ	—	බැඳ්ද	0 2 36
2141	එම	—	පොල්ගස්	0 1 3
2142	එම	—	බැඳ්ද	2 0 0

තක්සේරුවේ මුදල අක්කරයට රුපියල් 10යයි.

මෙම ඉඩම් සම්පතට අයිතියකියා කල්පනාවෙන්වනාම ඔවුන්ගේ අයිතියකම්වල බල විකිණීම දවසේදී ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ ඉදිරිපිටට ඇවිත් පෙන්වාහිටිනට මෙයින් දන්වනුලැබේ.

මෙම ඉඩම්ගැන වැඩිදුර කාරණා වංශාධිපති සර්වේසර්පනරුල් උන්කාන්සේගෙන්ද විකිණීමේ කොන්දේසිය ගැන කාරණා දකුණුපලාගේ ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේගෙන්ද දනගන්වනුදෙන.

උතුමානත්වගන්සේගේ ආඥාවලෙස,
 ජ. නොඑල් වාකර්,
 මහසෙනෙකාරිස් වම්හ.

No. 652, s. P.

Colonial Secretary's Office,
 Colombo, December 21, 1888.

ON Tuesday, February 5, 1889, at 12 o'clock noon, and following days, the Government Agent for the Southern Province will put up for sale or settlement, at Hikkaduwa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Ninety-five allotments of land situated in the Wellaboda pattu of the Galle district of the Southern Province.

Preliminary plan 1,662. Batapole.

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
2167	Galagawawatta	—	B. Babappu	Owita	0	1	29
2169	Galagawabedda	D. Hingappu	—	Jungle	1	2	23
2170	Nugawatta-addarabedda	P. A. De Silva	—	do.	14	1	27
2172	Nuga-attekele	H. U. De Silva	—	do.	4	0	0
2173	Angurupolagodella-addara	do.	—	Kumbura	0	0	27
C 88	Do.	—	H. E. De Silva & others,	do.	1	2	10
D 88	Do.	—	P. Mendis	do.	1	0	14
2174	Do.	—	Crown	do.	1	0	28
2175	Kumburawattabedda	P. Eboris	do.	Jungle	30	2	38
2176	Kumburawattabedde-addara	—	—	—	—	—	—
	owita	—	K. K. Siman	Owita	0	2	29
2177	Do.	—	Crown	do.	0	3	11
2178	Do.	M. Janis	—	High land	0	0	10

නො.	ඉඩම.	අයිතිකම්කරුන්ගේ නාමය.	අකුම.	මහක. අ. රු. ප.
B 122	දෙල්ගහවත්ත	කේ. ඩන්දිරිස් ද සිල්වා	පොල්ගස්	2 1 0
C 122	එම	එම	එම	0 2 13
D 122	එම අද්දර	එම	ඕවිට	0 2 35
E 122	එම	එම	කුඹුර	0 1 14
F 122	එම	එම	ඕවිට	0 0 19
G 122	දවටගහ වත්ත	ඊ. එච්චෙරිස් සහ තවත්	පොල්ගස්	3 1 37
H 122	විදුනේගේ වත්ත	ඇම්. ඒ. මෙන්දිරිස් සහ තවත්	ඕවිට	0 2 0
I 122	එම	එම	පොල්ගස්	1 1 7
J 122	එම	එම	එම	1 0 0
K 122	නිදුව වත්ත	ඇම්. සාංචිගාමි	බැද්ද	1 1 18
L 122	විදුනේගේ වත්ත	ඇම්. ඒ. මෙන්දිරිස් සහ තවත්	එම	0 2 28
M 122	කහවගහ වත්ත	ඇම්. සුවාරිස් සහ තවත්	එම	1 1 21
N 122	මහනසිදුවේ වත්ත	ඇම්. නන්දෙරිස්	පොල්ගස්	1 1 22
O 122	එම	එම	එම	0 1 27
P 122	එම	ඊ. එච්චෙරිස් සහ තවත්	බැද්ද	4 0 0
Q 122	එම	ඇම්. නන්දෙරිස්	පොල්ගස්	1 0 36
R 122	එම	එම	ඕවිට	0 0 6
S 122	කනන්තේ වත්ත	ඩබ්ලිව්. බබෝරිස්	එම	0 0 39
T 122	එම	එම	පොල්ගස්	0 1 35
U 122	එම	එම	බැද්ද	0 1 21
V 122	කපුගහවෙල්ලේගොඩ	ඒ. එල්ලිසෝ	පොල්ගස්	1 0 6
W 122	එම	එම	එම	0 2 14
X 122	මහනසිදුවේ කැලේ	සාදිස්	බැද්ද	1 2 26
Y 122	එම	ආර්. එන්දෙරිස්	පොල්ගස්	0 0 9
Z 122	ගලලගවෙල	අන්දිරිස්	කුඹුර	0 3 26
A 123	ගලලගවෙල	ඩී. කරෝ	කුඹුර	0 0 31
B 123	එම	අගෝරිස්	එම	0 0 33
C 123	එම	ඇම්. සුවාරිස්	එම	0 1 13
D 123	එම	ඊ. ඔදිරිස්	එම	0 1 19
E 123	රටවිගොසිපල	ඊ. දෙනස්සේ සහ තවත්	එම	1 0 27
F 123	එම	ටී. වාරලිස්	එම	0 1 35
G 123	බස්ලප්පුව	කේ. එන්දෙරිස්	එම	1 1 35
H 123	ලන්ගැන්තේදුව	ඊ. දෙවිචේ	එම	1 0 11
I 123	මහනසිදුව	එච්. හර්මානිස්	එම	1 0 8
J 123	එම	ඇම්. සාංචිගාමි	එම	1 0 2
K 123	කපුගහවෙල	ඩබ්ලිව්. සාදිරිස් සහ තවත්	එම	1 3 10
L 124	සකඩවෙලකැලේ	ටී. ඩබ්ලිව්. අබන්චි	උස්ඉඩම	0 0 25
M 124	මහගොසිපල	ඩී. පී. අබරන්	කුඹුර	3 3 10
N 124	වත්තඅද්දරදෙණිය	කේ. එන්දෙරිස්	එම	1 0 33
O 124	මහනසිදුවේකැලේ	ටී. සාදිරිස්	හේන	0 3 4
P 124	එම	ඇම්. එන්දෙරිස්	පොල්ගස්	0 2 39
Q 124	එම	එම	හේන	0 1 25
3392	මහඅද්දර	පිහිටාතිබෙන්නේ—රත්ගම.	දෙණිය	0 1 4
3393	දෙල්ගහ බැද්ද	මේ ඉඩමවලට ඉල්ලීමකාරයෙක් නැ.	බැද්ද	10 2 7
3394	එම	—	කුඹුර	9 0 27
3395	ඉදිගහදෙණිය	මේ ඉඩමදෙක ඉල්ලීමකාරයා—ජේ. ඩී. සිල්වා විරසුරිය. රාජසත්තක	එම	0 0 27
3397	කපුගේ කැලේ	මේ ඉඩමට ඉල්ලීමකාරයෙක් නැ. රාජසත්තක	බැද්ද	0 1 27
3398	එම දෙණිය	එම	දෙණිය	1 0 30
3399	බටකැටියේවෙල	—	ඕවිට	1 0 28
3400	රත්ගමදිවෙල	මේ ඉඩම තුන ඉල්ලීමකාරයා—ඩබ්ලිව්. ඩී. ඩී. ද සිල්වා.	එම	1 0 23
3402	කෙරුවානේ ඕවිට	එම	උස්ඉඩම	1 0 9
3403	එම	එම	දෙණිය	1 0 36
3404	නුගහගදුව	මේ ඉඩම තුනට ඉල්ලීමකාරයෙක් නැ. පිහිටාතිබෙන්නේ—තිරනාගම. මේ ඉඩම ඉල්ලීමකාරයා—ටී. කේ. ඔදිරිස් ද සිල්වා. පිහිටාතිබෙන්නේ—පටුවක.	බැද්ද	2 1 28
3405	නුගහගලක	රාජසත්තක පිහිටාතිබෙන්නේ—මාවඩවිල.	ඕවිට	0 2 5
3406	රත්ගමකැලේ	රාජසත්තක	උස්ඉඩම	0 0 16
3408	රත්ගමදේකැලේ නොගොත් සකඩවෙල	එම	ඕවිට	0 0 11
3409	සකඩවෙලකැලේ	මේ ඉඩම තුනට ඉල්ලීමකාරයෙක් නැ. එම මේ ඉඩම ඉල්ලීමකාරයා—කේ. යු. ද. සිල්වා.	බැද්ද	6 2 0

කක්සේරුවේ මුදල අත්කරගත් රුපියල් 10යි.

මේ ඉඩම් සම්ප්‍රදාය අයිතියකීයා කල්පනාවෙන්වනවිනම් ඔවුන්ගේ අයිතිකම්වල බල විකිනීම දවසේදී ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්ගේ ඉදිරිපිට ඇතිව පෙන්වාහිටිත්ව මෙයින් දන්වනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ වංසාධිපති සර්වේසර්. ජනරාල් උත්තාන්ගේගෙන්ද විකිනීමේ ඉකාන්දෙසිය ගැණ කාරණ දකුණුදිසාවේ ආන්ඩුවේ ඒජන්ත උත්තාන්ගේගෙන්ද දැනගත්ව පුළුවන.

ලකුමානත්වගන්ගේගේ ආඥාවලෙස,

ජ. නොළල් වාකර්,

මහසෙත්‍රකාරීස් වමිග.

No. 651, s. p.

Colonial Secretary's Office,

Colombo, December 21, 1888.

ON Wednesday, February 6, 1889, at 12 o'clock noon, and the following days, the Government Agent for the Southern Province will put up for sale or settlement, at the Hikkaduwa Resthouse, the under-mentioned portion of Crown Land, on the terms authorised by Government.

Fifty-seven allotments of land situated in the Gangaboda pattu division of the Galle district of the Southern Province.

Preliminary plan 1,629. Situation—Diviture.

Lot	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.
1691	Maswilkanda	A. W. Winter	Jungle	15 2 19

Preliminary plan 1,892. Situation—Diviture.

4461	Kerenketiyabedda	A. Dissanaika Mudaliyar	do.	6 2 15
4462	Galdolakumbura	—	Paddy field	0 3 30
4463	Kerenketiyabedda	G. A. Andris	Jungle	2 0 22

4583	Peragasketiyekanda	Preliminary plan 1,915. W. Babanis	do.	3 3 12
------	--------------------	---------------------------------------	-----	--------

2759	Gurugodella-addarawatta	Preliminary plan 2,122.	do.	1 2 23
------	-------------------------	-------------------------	-----	--------

Preliminary plan 2,124.

2764	Kalubenduawatta-addaradeniya	—	Low land	0 1 2
2765	Kalubenduwakela	—	Jungle	0 0 22
2766	Kalubenduawatta	—	Cocoanuts	1 0 31

Preliminary plan 2,221.

3105	Panamayabedda	James De Silva	Plumbago	0 3 21
3106	Do.	do.	do.	2 2 9
3110	Veneratakanda	P. Hinniya	do.	0 2 4
3111	Do.	do.	do.	0 2 4

Preliminary plan 2,222.

3114	Punchigalana	H. Andris	do.	1 3 5
3115	Madugalanekanda	D. Tedris and others	do.	0 1 17
3117	Kusalkanda	B. Andris and others	do.	2 2 21
3118	Ukattehena	Mudaliyar and others	do.	1 3 33

Village plan of Diviture.

670	Puwakgahahena	—	Chena	19 0 32
671	Do.	—	do.	1 2 13
672	Do.	—	do.	20 0 20
673	Watiyaddarawila	—	Paddy land	3 1 16
118a	Gonnuelluhena	—	Jungle	4 3 25
251	Bokuruketuhena or Kahatagaha-hena	—	do.	20 3 31
118b	Gonnuelluhena	—	do.	2 0 2
118c	Do.	—	do.	2 2 15
150	Maddewilabedda	—	do.	12 2 32
119a	Millattawalakumbura	—	Low land	1 0 8
184a	Kerenketiyabedda	—	Jungle	2 1 12
184	Do.	—	do.	72 3 0
773	Suduwelipata	—	Low land	1 1 11
774	Do.	—	do.	4 0 12
674	Puwakgahahena	—	Paddy land	0 2 2
675	Do.	—	do.	3 3 33
676	Eleyawelaitteduwa	—	do.	2 2 30
677	Puwakgahahena	—	do.	7 1 27
678	Do.	—	Chena	0 3 11
679	Do.	—	do.	2 2 33
680	Ittaduwa	—	do.	15 2 16
681	Eleyawela	—	Paddy land	10 3 13
682	Puwakgahahena	—	Kumbura	3 2 35
683	Do.	—	do.	7 2 24
684	Do.	—	Chena	2 3 30
685	Do.	—	do.	10 1 8
686	Do.	—	do.	19 1 20

Preliminary plan 395. Situation—Diviture.

3099	Hakurugewatta	—	Jungle	8 1 9
D 72	Do.	—	Garden	1 1 22

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
2179	Kumburawattabedda-addara-owita	H. J. De Silva & others	—	High land	0	0	9
E 88	Kumburawatta	—	H. J. De Silva & others	Kumbura	0	3	14
F 88	Mahawila	—	P. Migel & others	do.	0	1	16
2181	Kirimetiyebedda	M. Mendis & another	—	Jungle	5	0	20
2182	Do.	do.	M. Agastinno	Deniya	0	3	22
2184	Kirimetiyeatta	—	M. Endappu	Kumbura	0	3	28
2185	Kirimetiyebedda	M. Andris De Silva	—	Jungle	21	0	6
2186	Polduwekele	D. D. De Silva	—	do.	14	0	26
2192	Iriyagahawelakumbura	—	M. Pedris & others	High land	0	0	25
2193	Paluwattakanattebedda	—	—	Jungle	13	3	31
2194	Miniranwelalanga	M. Mallis	—	Kumbura	0	3	17
2195	Kirimetiya	—	The Crown	Owita	1	1	9
2198	Do. owita	—	do.	do.	0	3	5
G 88	Do.	—	M. Agoris & others	Kumbura	3	0	30
2199	Do.	—	M. Mallis	do.	0	2	1
H 88	Do.	—	M. Natcho & others	do.	3	0	25
2200	Do.	—	do.	do.	0	1	21
2202	Polduwa	T. Uberis	—	Cocoanuts	0	0	25
2203	Polduwaowita	—	M. Appn Sinno & others	Owita	0	3	33
2204	Do.	—	do.	do.	0	2	8
2207	Sadamullekele	—	—	Jungle	1	0	39
2211	Do.	M. Juanis De Silva	—	do.	0	3	39
K 88	Do. okanda	A. Adoris & others	—	Kumbura	0	1	31
Q 88	Mullewattaowita	A. Endoris	—	Owita	0	0	13
1888	Kollanmala-akula	Preliminary plan 1,643.	Situation.—Alutwala.	Jungle	6	3	33
		M. Sedoris	—				
		Preliminary plan 1,660.	Situation.—Batapola.				
2146	Nuggeduwa	—	—	Low sandy land	4	1	35
2147	Kukulawelduwa	—	—	Jungle	10	2	5
2148	Do.	—	—	Potatoes	0	1	1
2149	Do.	—	—	Jungle	5	1	4
		Preliminary plan 1,659.					
2076	Pepaliyagoyppolalangaudumulla	—	The Crown	Kumbura	1	0	17
2077	Manangodakele	—	—	Jungle	51	0	30
R 87	Pepaliyagahagoyppolalangaudumulla	—	D. Romanis and others	do.	2	2	2
2078	Manangodakele	P. Jandoris	—	do.	12	2	26
2079	Manangodapolduwa	—	D. Romanis	Cocoanuts	0	1	10
2080	Manangoda	—	The Crown	Owita	0	0	23
2081	Manangodakele	W. Odris De Silva	—	Jungle	17	0	23
S 87	Manangoda	—	W. Adrian	Kumbura	1	1	29
2082	Manangodakele	G. Alwis De Silva	—	Jungle	6	0	23
2083	Do.	H. Nandoris De Silva	—	do.	14	0	34
2084	Kahawegeyudumuledeniya	—	The Crown	Deniya	0	1	9
T 87	Weralugahagoyppolalangaudumulla	—	G. Juwanis and others	Kumbura	3	3	13
2085	Ratakajubedda or Danketiya-bedda	W. Jandoris De Silva	—	Jungle	37	0	11
3086	Danketiya-bedda	K. Odris De Silva	—	do.	8	1	11
2087	Dikuella-atta	—	K. Elias or Crown	Kumbura	0	0	22
U 87	Danketiyaokanda	—	K. Babanachi	do.	0	2	18
2088	Delgahawatta	—	M. Nandoris	Cocoanuts	1	1	35
2089	Danketiya	—	W. Jandoris De Silva	Owita	1	3	24
2090	Do.	—	K. Nandoris	do.	0	1	23
2091	Do.	W. Jandoris De Silva	—	Kumbura	0	0	10
V 87	Do.	—	W. Odris	do.	0	3	34
W 87	Do.	—	M. Gustinna	do.	0	1	37
2092	Do.	—	K. Babanis	do.	0	0	24
2093	Dikela-attaudumulla	M. Odris De Silva	—	Owita	0	2	36
2094	Dikela-atta	—	K. Elias and others	do.	0	0	21
2095	Delgahawatta	—	H. E. De Silva	Cocoanuts	1	1	27
2096	Do.	—	S. Hendris	do.	0	2	37
X 87	Do.	—	do.	do.	0	2	10
2097	Narangahakumbura	—	do.	Owita	0	0	16
2098	Delgahawatta-addaraowita	—	do.	do.	0	0	10
2099	Danketiya	—	M. Justina	do.	0	0	33
2100	Delgahawatta	—	H. E. De Silva	Cocoanuts	0	2	16
2101	Danketiya	—	K. Elias	do.	0	2	35
2102	Danketiyeawatta	—	J. P. Elias	do.	1	1	35
2103	Do.	—	do.	Cinnamon	0	1	0
2104	Do.	—	J. P. Elias and others	Cocoanuts	0	2	10
2105	Do.	—	M. A. De Silva	do.	0	1	12
2106	Do.	—	do.	do.	0	1	14
2107	Do.	—	K. Baban	do.	1	0	17
2108	Do.	—	do.	do.	0	0	39
2109	Benuwallangaudumulla	—	H. Endris	Kumbura	1	0	8
2110	Minerabedda	M. H. S. De Silva	—	Jungle	25	2	21
2111	Do.	—	W. Juwanis	Owita	0	1	9
2112	Danketiya	—	K. Babanachi	Kumbura	0	2	4
2113	Imbulgahawatta	—	W. Juwanis	Cocoanuts	1	0	11
2114	Danketiya	—	W. Odris and others	Jungle	0	0	15

Lot.	Name of Land.	Name of Applicant.	Name of Claimant.	Description.	Extent.		
					A.	R.	P.
2115	Munamalgahawatta	—	P. Mendis	Cocoanuts	0	1	7
2116	Delgahawatta	—	M. De Silva	do.	0	1	15
2117	Godaparagahawatta	—	M. De Silva and others	do.	0	0	25
Y 87	Eddinagewatta	—	do.	do.	0	0	14
2118	Polgasdicklangabedda	A. H. Andris	—	do.	13	1	28
Preliminary plan 1,662							
2171	Angurupolagodellabedda	—	—	Jungle	99	2	15
2183	Kottambabedda	—	—	do.	53	1	6
2206	Sadamullekele	—	—	do.	55	2	25

Upset price,—Rs. 10 per acre.

NOTE.—Persons considering that they have any claims to these lands are required to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 652, s. p.

වම් 1888 ක්වූ දෙසැම්බර් මස 21 වෙනි දින කොළඹ

මහසෙනරාත් උන්කාන්සේගේ කන්කෝරුවේදිය.

ආර්ථ දියාවේ දකුණුපලාතේ ආණ්ඩුවේ ඒජන්තවරයන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1889 ක්වූ පෙබරවාරි මස 5 වෙනි දිනට අගහරුවාදා දවල් 12ට සහ ඒ එක්ක දවස්වලදීත් හික්කඩු තානායමෙදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුම් කරදෙනට යෙදෙනවා ඇත.

ආර්ථදියාවේ වැල්ලබඩපත්තුවේ පලාතේ පිහිටා තිබෙන බිම්කැබලි 95ක්.

සිතියම 1,662. පිහිටා තිබෙන්නේ—බටපොලේ.

නො.	ඉඩම.	අයිතිකම්කරුන්ගේ නා.	අකුම.	මහත.
				අ. රු. ප.
2167	ගලගාවාවත්ත	බී. බබජය	බිහිට	0 1 29
2169	ගලගාවා බැද්ද	මේ ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැ.	බැද්ද	1 2 23
2170	නුගේවත්තඅද්දර බැද්ද	ඉල්ලුම්කාරයා—ඩී. හින්නිඅජය.	එම	14 1 27
2172	නුගආත්තේකැලේ	ඉල්ලුම්කාරයා—පී. ඒ. ද සිල්වා.	එම	4 0 0
2173	අඟුරුපොල ගොඩැල්ලඅද්දර	—	කුඹුර	0 0 27
C 88	එම	මේ ඉඩමදෙකට ඉල්ලුම්කාරයා—එම්. යු. ද සිල්වා.	එම	1 2 10
D 88	එම	එම්. ජී. ද සිල්වා සහ තවත්	එම	1 0 14
2174	එම	පී. මැන්දිස්	එම	1 0 28
		රාජසන්තක	එම	
2175	කුඹුරේවත්තේ බැද්ද	මේ ඉඩම් තුනට ඉල්ලුම්කාරයෙක් නැ.	බැද්ද	30 2 38
		එම		
2176	කුඹුරේවත්තේ බැද්දඅද්දර	මේ ඉඩම ඉල්ලුම්කාරයා—පී. එච්චරිස්.		
2177	බිහිට	කේ. කේ. සිමන්	බිහිට	0 2 29
	එම	රාජසන්තක	එම	0 3 11
2778	එම	මේ ඉඩම් දෙකට ඉල්ලුම්කාරයෙක් නැ.	උස්ඉඩම	0 0 10
		—		
2179	එම	මේ ඉඩම ඉල්ලුම්කාරයා—ඇම්. ජනිස්.	එම	0 0 9
E 88	කුඹුරේවත්ත	මේ ඉඩම ඉල්ලුම්කාරයා—එම්. ජේ. ද සිල්වා සහ තවත්.		
F 88	මහවිල	එම්. ජේ. ද සිල්වා සහ තවත්	කුඹුර	0 3 14
		පී. මිගෙල් සහ තවත්	එම	0 1 16
2181	කිරිමැව්ගේ බැද්ද	මේ ඉඩම් දෙකට ඉල්ලුම්කාරයෙක් නැ.	බැද්ද	5 0 20
		—		
2182	එම	මේ ඉඩම ඉල්ලුම්කාරයා—ඇම්. මැන්ඩිස් සහ තවත්.	දෙකිය	0 3 22
2184	කිරිමැව්ගේ අත්ත	ඇම්. බ්‍රොක්හින්නෝ	කුඹුර	0 3 28
		ඇම්. එන්දජය		
2185	කිරිමැව්ගේ බැද්ද	මේ ඉඩම් දෙකට ඉල්ලුම්කාරයෙක් නැ.	බැද්ද	21 0 6

නො.	ඉඩම.	අයිතිකමකියන්තා.	අන්තම:	මහක. අ. රු. ප.
2186	පොල්දූවේ කැලේ	මේ ඉඩම ඉල්ලීමකාරයා—ඇම්. අන්දිරිස් ද සිල්වා.	එම	14 0 26
2192	ජ්වයගහවෙල කුඹුර	මේ ඉඩම ඉල්ලීමකාරයා—ඩී. ඩී. ද සිල්වා.	උස්ඉඩම	0 0 25
2193	පාච්චන්දේ කනන්දේබැද්ද	ඇම්. ජේප්පිස් සහ තවත්	බැද්ද	13 3 31
2194	මිනිරන්වෙලලහ	මේ ඉඩම දෙකට ඉල්ලීමකාරයෙක් නැ.	කුඹුර	0 3 17
2195	කිරිමැටිය	මේ ඉඩම ඉල්ලීමකාරයා—ඇම්. මැල්ලිස්.	ඕවිට	1 1 9
2198	එම ඕවිට	රාජසන්තක	එම	0 3 5
G 88	කිරිමැටිය	ඇම්. අගෝරිස් සහ තවත්	කුඹුර	3 0 30
2199	එම	ඇම්. මැල්ලිස්	එම	0 2 1
H 88	එම	ඇම්. නාවිච්චේ සහ තවත්	එම	3 0 25
2200	එම	එම	එම	0 1 21
2202	පොල්දූව	මේ ඉඩම හයට ඉල්ලීමකාරයෙක් නැ.	පොල්ගස්	0 0 25
2203	එම ඕවිට	මේ ඉඩම ඉල්ලීමකාරයා—වී. උබේරිස්.	ඕවිට	0 3 33
2204	එම	ඇම්. අප්පුසිඤ්ඤා සහ තවත්	එම	0 2 8
2207	සඩවුල්ලේකැලේ	එම	බැද්ද	1 0 39
2211	එම	මේ ඉඩම තුනට ඉල්ලීමකාරයෙක් නැ.	එම	0 3 39
K 88	එම ඕකඤ	මේ ඉඩම ඉල්ලීමකාරයා—ඇම්. ජුවානිස් ද සිල්වා.	කුඹුර	0 1 31
Q 88	මුල්ලේවත්තේ ඕවිට	මේ ඉඩම ඉල්ලීමකාරයා—ඒ. එච්චේරිස් සහ තවත්.	ඕවිට	0 0 13
1888	කොල්ලන්මලේ අකුල	මේ ඉඩම ඉල්ලීමකාරයා—ඒ. එච්චේරිස්.		
		සිතියම 1,643. පිහිටාතිබෙන්නේ—අචන්වල.	බැද්ද	6 3 33
		මේ ඉඩම ඉල්ලීමකාරයා—ඇම්. සියච්චේරිස්.		
2146	නුගේදූව	සිතියම 1,660. පිහිටාතිබෙන්නේ—බටපොලේ.	වැලිඉඩම	4 1 35
2147	කුකුලාවැල්ලූව	—	බැද්ද	10 2 5
2148	එම	—	අල	0 1 1
2149	එම	—	බැද්ද	5 1 4
2076	පැපලියගොසිපලලහඋඩුමුල්ල	සිතියම 1,659.	කුඹුර	1 0 17
R 87	පැපලියගොසිපල උඩුමුල්ල	රාජසන්තක ඩී. රොමානිස් සහ තවත්	එම	2 2 2
2078	මානන්ගොඩ කැලේ	මේ ඉඩම හයට ඉල්ලීමකාරයෙක් නැහැ.	බැද්ද	12 2 26
2077	එම	මේ ඉඩම ඉල්ලීමකාරයා—පී. ජන්චේරිස්.	එම	51 0 30
2079	මානන්ගොඩ පොල්දූව	—	පොල්ගස්	0 1 10
2080	මානන්ගොඩ	ඩී. රොමානිස් රාජසන්තක	ඕවිට	0 0 23
2081	මානන්ගොඩ කැලේ	මේ ඉඩම තුනට ඉල්ලීමකාරයෙක් නැහැ.	බැද්ද	17 0 23
S 78	මානන්ගොඩ	මේ ඉඩම ඉල්ලීමකාරයා—ඩබ්ලිව්. ඕප්පිස් ද සිල්වා.	කුඹුර	1 1 29
2082	මානන්ගොඩ කැලේ	ඩබ්ලිව්. අප්පිස් මේ ඉඩමට ඉල්ලීමකාරයෙක් නැහැ.	බැද්ද	6 0 23
2083	එම	මේ ඉඩම ඉල්ලීමකාරයා—ඒ. අල්විස් ද සිල්වා.	එම	14 0 34
2084	කහවෙහේ උඩුමුල්ලේ දෙනිය	මේ ඉඩම ඉල්ලීමකාරයා—එච්. නන්චේරිස් ද සිල්වා.	දෙනිය	0 1 9
T 87	වෙරළගහගොසිපලේ උඩුමුල්ල	රාජසන්තක ඒ. ජුවානිස් සහ තවත්	කුඹුර	3 3 13
		මේ ඉඩම දෙකට ඉල්ලීමකාරයෙක් නැහැ.		

නො.	ඉඩම.	අයිතිකම්කරුන්ගේ නාමය.	අන්දම.	මහක. අ. රු. ප.
2085	රටකැපුබැඳිද නොහොත් දන්කැටියේ බැඳිද	—	බැඳිද	37 0 11
මේ ඉඩම ඉල්ලුම්කාරයා—විචිල්ලු. ජන්පෙරිස් ද සිල්වා.				
2086	දන්කැටියේ බැඳිද	—	එම	8 1 11
මේ ඉඩම ඉල්ලුම්කාරයා—කේ. ඕද්දිස් ද සිල්වා.				
2087	දිකුආලේලේඅත්ත	කේ. එලියස් නොහොත් රාජසත්තක	කුඹුර	0 0 22
U 87	දන්කැටියේ ඕකඤ	කේ. බබන්වි	එම	0 2 18
2088	දෙල්ගඟවත්ත	ඇම්. නන්පෙරිස්	පොල්ගස්	1 1 35
2089	දන්කැටිය	විචිල්ලු. ජන්පෙරිස් ද සිල්වා	ඕවිට	1 3 24
2090	එම	කේ. නන්පෙරිස්	එම	0 1 23
මේ ඉඩම පහට ඉල්ලුම්කාරයෙක් නැහැ.				
2091	එම	—	කුඹුර	0 0 10
මේ ඉඩම ඉල්ලුම්කාරයා—විචිල්ලු. ජන්පෙරිස් ද සිල්වා.				
V 87	එම	විචිල්ලු. ඕද්දිස්	එම	0 3 34
W 87	එම	ඇම්. ජස්නිස්සා	එම	0 1 37
2092	එම	කේ. බබානිස්	එම	0 0 24
මේ ඉඩම තුනට ඉල්ලුම්කාරයෙක් නැහැ.				
2093	දික්ආලඅත්තේ උඩුමුල්ල	—	ඕවිට	0 2 36
මේ ඉඩම ඉල්ලුම්කාරයා—ඇම්. ඕද්දිස් ද සිල්වා.				
2094	දික්ආලඅත්තේ	කේ. එලියස් සහ තවත්	එම	0 0 21
2095	දෙල්ගඟවත්ත	එච්. ජී. ද සිල්වා	පොල්ගස්	1 1 27
2096	එම	ඇස්. හෙන්රිස්	එම	0 2 37
X 87	එම	එම	එම	0 2 10
2097	නාරත්ගඟ කුඹුර	එම	ඕවිට	0 0 16
2098	දෙල්ගඟවත්තේ අද්දර ඕවිට	එම	එම	0 0 10
2099	දන්කැටිය	ඇම්. ගුස්නිනා	එම	0 0 33
2100	දෙල්ගඟවත්ත	එච්. ජී. ද සිල්වා	පොල්ගස්	0 2 16
2101	දන්කැටිය	කේ. එලියස්	එම	0 2 35
2102	දන්කැටියේ වත්ත	ජේ. පී. එලියස්	එම	1 1 35
2103	එම	එම	කුරුඳු	0 1 0
2104	එම	එම සහ තවත්	පොල්ගස්	0 2 10
2105	එම	ඇම්. ඒ. ද සිල්වා	එම	0 1 12
2106	එම	එම	එම	0 1 14
2107	එම	කේ. බබන්	එම	1 0 17
2108	එම	එම	එම	0 0 39
2109	වෙනුවල්ලත්තේ උඩුමුල්ල	එච්. එන්දිරිස්	කුඹුර	1 0 8
මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැ.				
2110	මිනේර බැඳිද	—	බැඳිද	25 2 21
මෙම ඉඩම ඉල්ලුම්කාරයා ඇම්. එච්. සිල්වා.				
2111	එම	විචිල්ලු. ජුවානිස්	ඕවිට	0 1 9
2112	දන්කැටිය	කේ. බබන්වි	කුඹුර	0 2 4
2113	ඉඹුල්ගඟවත්ත	විචිල්ලු. ජුවානිස්	පොල්ගස්	1 0 11
2114	දන්කැටිය	විචිල්ලු. ඕද්දිස් සහ තවත්	බැඳිද	0 0 15
2115	මුනම්ලේගඟවත්ත	පී. මැන්දිස්	පොල්ගස්	0 1 7
2116	දෙල්ගඟවත්ත	ඇම්. ඩී. ද සිල්වා	එම	0 1 15
2117	ගොඩපරගඟවත්ත	එම සහ තවත්	එම	0 0 25
Y 87	එදිනගේ වත්ත	එම	එම	0 0 14
මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැ.				
2118	පොල්ගස්දික්ලඟ බැඳිද	—	එම	13 1 28
මෙම ඉඩම ඉල්ලුම්කාරයා ඒ. එච්. අන්දිරිස්. සිතියම 1,662.				
2171	අහුරුපොලගොඩැල්ලේ බැඳිද	—	කැලේ	99 2 15
2183	කොට්ටමිමේ බැඳිද	එම	එම	53 1 6
2206	සාදමුල්ලේ කැලේ	—	එම	55 2 25

මෙම ඉඩම වලට ඉල්ලුම්කාරයෙක් නැ. තක්සේරුවේ මුදල අක්කරයකට රුපියල් 10යි.

මෙම ඉඩම යම් අයට අයිතියකින් කල්පනාවෙනවානම් ඔවුන්ගේ අයිතිකම්වල බල විකිණීම දවසේදී ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යයන්ගේ ඉදිරිපිටට ඇවිත් පෙන්වා හිටින්නට මෙයින් දන්වනු ලැබේ.

මෙම ඉඩම ගැණ වැඩිදුරකාරණා වංසාධිපති සරච්චේර් ජනරාල්වනාන්සේගෙහි විකිනීමේ කොන් දේසිය ගැණ කාරණා දකුණුදිසාවේ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යයන්ගේගෙහි දැනගන්නට පුළුවන.

උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
 ජී. නොඑල් වාකර්,
 මහසෙක්‍රයාරිස් මහත.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 539, E. P.

Colonial Secretary's Office,
Colombo, December 31, 1888.

ON Friday, February 22, 1889, and the following days, the Government Agent of the Eastern Province will put up to auction, at his office at Batticaloa, the under-mentioned allotments of Crown Land, upon terms authorised by Government.

Preliminary plan 1,370. Situation—Eruruville in Manmunai.

Lot.	Extent. A. R. P.	Description.	Name of Applicant.
3298	11 1 14	Vinilayadiinttu velichenai, planting garden and field	A. Kantan and another
3299	5 1 29	Do. field	K. Manakapillai
3348	5 1 18	Preliminary plan 1,392.—Kurinchamunai, Manmunai. Chippimadukadu	K. P. Velanthen
3350	6 1 24	Preliminary plan 1,394.—Sotiankaddu, Manmunai. Meenachchiadimadukadu, paddy field	M. Nakandappodi and another
3331	9 2 28	Preliminary plan 1,389.—Tirukkoil, Akkaraipattu. Moraiodaikadu, forest	S. Pattiniyer
3332	0 2 20	Manalodaikadu, cocoanut and plantain	K. Sinnattampi
3333	0 1 0	Do. forest	General sale
3334	1 1 35	Maraiodaikaduchenai	K. Annamalai
3335	3 1 18	Navalkadu, chenai	A. PUNCHIRALA
3336	0 0 9	Koviladivalavu, cocoanut	Meerasaibu
3337	34 0 26	Vettikulattupumi, forest chenai, fit for paddy	K. Akamatulevvai Katsarsaibu
3338	0 0 34	Putuvalavu, cocoanut	S. Pattiniyer
3339	0 3 8	Do.	S. Kanapatippillai Udiyar
3340	3 1 17	Preliminary plan 1,396.—Tampiluvil, Akkaraipattu. Manalkadu chenai	K. Kannappan
3341	0 0 8	Putuvalavu, cocoanut	Katpakam, widow of Kumarapodi
3342	2 1 14	Manalkadu jungle	V. Manakapodi
3343	0 0 21	Do. new clearing	K. Marimuttu
3344	4 3 0	Preliminary plan 1,391.—Tampiluvil. Palakadamulaikadu chenai	S. Annamalai
3345	6 1 36	Do.	do.
3346	3 1 13	Do.	K. Sinnapillai
3347	1 2 0	Tamankulattupumi field	S. Annamalai
3320	1 3 4	Preliminary plan 1,387.—Santiveli, Koralaipattu. Jungle	K. Tampimuttu
3321	2 3 31	Do.	J. Matthes
3322	1 2 34	Pirappankattupallam	S. Tampimuttu & V. Pattiniyan
Y 26	0 1 6	Garden encroachment	V. Kanapati
Z 26	0 1 0	Do.	Vagasear
3323	1 0 6	Preliminary plan 1,388.—Santiveli, Koralaipattu. Jungle	K. Panikkan
3324	2 0 35	Do.	C. Kantappan
3325	2 1 32	Do.	K. Sinnattampi
3326	0 0 27	Garden encroachment	do.
3327	0 0 32	Jungle fit for cocoanut	do.
3328	0 0 19	New clearing	do.
3329	0 1 8	Garden encroachment	do.
3330	2 1 26	Jungle fit for cocoanut	K. Velan
U 168	7 2 6	Preliminary plan 523—Eraur. Vembadiveli field	R. D. Somanader
3019	9 0 12	Preliminary plan 1,293—Putur Eraur. Kudaramavadikadu jungle	T. Vetharum
910	22 0 23	Preliminary plan 1,054—Palamunai, Akkarai pattu. Pichchankulikadu	J. Atamkandu

Further information respecting these lands and the conditions of sale may be obtained from the Government Agent, Batticaloa.

By His Excellency's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 539, E. P.

கொலோனியல் சர்க்கிற்ந்தாரா ஆபீசில்,
கொழும்பு, 1888 ம் ஆண்டு மார்ச்சுமாதம் 31 ந் உ.

கஅஅக் ஆண்டு மாசியீர் உஉ திகதியாகிய வெள்ளிக்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் கிழக்கு மாகாணத்து கவர்ணமேந்து ஏசனறவர்கள் தனது ஆபீசில் இந்நடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உததரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம், ஏலத்திற்குறி விற்பார்.

காணித்துண்டுகள், கிழக்குமாகாணத்து மட்டக்களப்பு டிஸ்திரிக்கி விருக்கின்றன.

படம் 1,370. இனுறுவிலை மணமுனை.

விசாலம்.
அ. நா. ப.

இல.	கேள்விகாரண.	விபா.	விசாலம்.	அ. நா. ப.
3298	அ. கந்தனுமமறுபேரும	விணிலையடிபூத்த வெளிசேனை வாளைத்தோட்டம் வயல்	11	1 14
3299	க. மானாகபிளனை	விணிலையடிபூத்த வெளியயல்	5	1 29
3348	க. வேலாயுதன	படம் 1,392. குறிஞ்சாமுனை. சிப்பிமடுக்காடு	5	1 18
3350	ம. நாகண்டாப்போடி	படம் 1,394. சோதையனகட்டு. மீனாச்சிமடுக்காடு வயல்	6	1 24
3331	ச. பத்தினியர்	படம் 1,389. கிருக்கோயில அக்கரைப்பற்று. மொரூடைக்காடு	9	2 28
3332	க. சின்னத்தம்பி	மணலோடைக்காடு தெனனை வாளை	0	2 20
3333	பொதுவிற்பனவு	சோலைக்காடு	0	1 0
3334	க. அண்ணாமலை	மொரூடைக்காடு சேனை	1	1 35
3335	அ. புருசுரூளை	நாவல்காடு சேனை	3	1 18
3336	மீருசாடவு	கோவிலடிவளவு தென்னமரம்	0	0 9
3337	க. அகமதுலெவ்வை காதர்சாய்வு	வெட்டிக்குளத்துப்பூமி சேனை வயல்	34	0 26
3338	ச. பத்தினியர்	புதுவளவு தென்னமரம்	0	0 34
3339	ச. கணபதிப்பிளனைஉடையார	ஓடி	0	3 8
3340	க. கண்ணப்பன	படம் 1,390. தம்பிலுவில். மணல்காடு சேனை	3	1 17
3341	குமரப்பொடி கைமை கற்பகம்	புதுவளவு தென்னமரம்	0	0 8
3342	வ. டானாகப்போடி	மணல்காடு	2	1 14
3343	க. மாரிமுத்த	ஓடி புதிதாகத் துப்பரவுபண்ணினது	0	0 21
3344	ச. அண்ணாமலை	படம் 1,391. தம்பிலுவில். பாலைக்காடு மூலைக்காடு சேனை	4	3 0
3345	ஓடி	ஓடி	6	1 36
3346	க. சின்னப்பிளனை	ஓடி	3	1 13
3347	ச. அண்ணாமலை	தாமன்குளத்துப்பூமி	1	2 0
3320	க. தம்பிமுத்த	படம் 1,387. சந்திவெளி கோறனைப்பற்று காடு	1	3 4
3321	இ. மத்தேல	ஓடி	2	3 31
3322	ச. தம்பிமுத்த வ. பத்தினியன	பிரப்பங்காட்டுப்பள்ளம்	1	2 34
Y 26	வ. கணபதி	வளவுகூட்டியடைத்தது	0	1 6
Z 26	வாகசியா	ஓடி	0	1 0
3323	க. பணிககன	படம் 1,388. சந்திவெளி. காடு	1	0 6
3324	ச. கந்தப்பன	ஓடி	2	0 35
3325	க. சின்னத்தம்பி	ஓடி	2	1 32
3326	ஓடி	வளவுகூட்டியடைத்தது	0	0 27
3327	ஓடி	காடு தென்னம்பிளனைக்கேற்றது	0	0 32
3328	ஓடி	புதிதாகத் துப்பரவுபண்ணினது	0	0 19
3329	ஓடி	வளவுகூட்டியடைத்தது	0	1 8
3330	க. வேலன	காடு தென்னம்பிளனைக்கேற்றது	2	1 26
U 168	மெஸ். ஆர். டி. சோமனாதா	படம் 523. ஏரூரூர். வேம்படிவெளி வயல்	7	2 6
3019	த. வேதாரம்	படம் 1,293. புதூர் ஏரூரூர். கூடாரமாவடிக்காடு	9	0 12
910	இ. ஆதங்கண்டு	படம் 1,054. பாலைமுனை அக்கரைப்பற்று. பீச்சாங்குளிக காடு	22	0 23

இக்காணிகளைப்பற்றிய மேலதனமான விளம்பரங்களையும் விற்பனவினகொந்திசுகளையும்பற்றி மட்டக்களப்பு அரசாட்சிஏசனறுத துரையவர்களிடம் வினுவியறிந்துகொள்ளலாம்.

அதியுத்தமதேசாதிபதியவர்களினது கட்டளையின்படி,

ஈ. நொவல் உவாக்கர்,
இராசாங்கலிகிதர்.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 286, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, December 27, 1888.

ON Wednesday, February 6, 1889, and following days, at noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Four allotments of land situated in the Kalagampalata division of the Nuwarakalawiya district of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 404.—Undurewa korale.						
1571	Nabeddewela	—	Neglected field	9	2	3
Preliminary plan 413.—Negampaha korale.						
1598	Pattinigama	Wannihami Arachchi	Scrub jungle	8	1	12
Preliminary plan 418.—Negampaha korale.						
1605	Kalengkutti	Wannihami Arachchi	Scrub jungle	6	3	24
Preliminary plan 422.—Kiralewa korale.						
1619	Rambewa	—	Low jungle	0	3	28

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Anuradhapura.

By His Excellency's command,
E. NOEL WALKER,
Colonial Secretary.

No. 286, N.-C. P.

වර්ෂ 1888 ක්වූ දෙසැම්බර් මස 27 වෙනි දින කොළඹ මහසෙනෙවරියාගේ උත්තාන්තේශයේ කන්තෝරුවේදීය.

උතුරු මැදදිසාවේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේ විසින් මෙහිපහත සඳහන්වන ආණ්ඩුවස්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1889 ක්වූ පෙබ්‍රවාරි මස 6 වෙනි දින සහ ඊළඟ දවස්වල දවාලා අනුරාධපුරේ කවිචේරියේදී වෙන්දේසිකර විකුනනට යෙදෙනවා ඇත.

උතුරු මැදදිසාවේ ක්වර්කලාපිස පලාතේ කලාගම්පලාත සහ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි.

නො.	ගම.	සිතියම 404. උදුරවකෝරලේ. ඉල්ළුමකාරයා.	අන්දම.	මහත.		
				අ.	ර.	ප.
1571	නමබැවෙල	—	පාඪකුඹුරු	9	2	3
සිතියම 413.—නැගම්පහකෝරලේ.						
1598	පත්තිනිගම	වත්තිගාමි ආරච්චි	පදුරුකැලේ	8	1	12
සිතියම 418.—නැගම්පහකෝරලේ.						
1605	කලක්කුවිටි	වත්තිගාමි ආරච්චි	එම	6	3	24
සිතියම 422.—කිරලව කෝරලේ.						
1619	රැඹුව	—	ලපටිකැලේ	0	3	28

මෙම ඉඩම්ගැණ වැඩිදුරකාරණ වංසාධිපති සර්වේසර්පනරුල් උත්තාන්තේශයෙහි විකිනීමේ කොන්දේසිය ගැණ කාරණ අනුරාධපුරේ ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේශයෙහි දැනගත්වුවහ.

උතුමානන්වහන්සේගේ ආඥාවලස,
ජ. නොඵල් වාකර්,
මහසෙනෙවරියාගේ මහ.

No. 287, N.-C. P.

Colonial Secretary's Office,
Colombo, December 27, 1888.

ON Wednesday, February 6, 1889, and the following days, at noon, the Government Agent for the North-Central Province will put up to auction, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorised by Government.

Thirty-five allotments of land situated in the Nuwaragam palata division of the Nuwarakalawiya district of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		
				A.	R.	P.
Preliminary plan 408.—Kanadara korale.						
1577	Medirippu	Kapuruhami Lekama and another	Jungle	4	1	1
Preliminary plan 410.—Nuwaragam korale.						
1584	Ponnarankulama	—	do.	5	2	13
1585	Do.	—	do.	8	1	2
1586	Do.	—	do.	14	2	23
1587	Do.	—	do.	16	0	27
1588	Do.	—	do.	15	1	12
1589	Kombichchikulama	—	do.	13	0	29
1590	Do.	—	do.	21	0	0
Preliminary plan 414.—Eppawala korale.						
1599	Dikwewa	Kirihami Menikrala	Scrub jungle	7	1	4
Preliminary plan 421.—Eppawala korale.						
1613	Sangattawa	—	Jungle	6	2	0
1614	Do.	—	Forest	8	3	32
1615	Do.	—	do.	11	2	29
1616	Do.	—	do.	6	2	25
1617	Do.	—	do.	9	3	36
Preliminary plan 424.—Nuwaragam korale.						
1626	Basawakkulam	Hetuhami	Jungle	4	0	38
1627	Do.	—	do.	5	2	5
Preliminary plan 425.—Nuwaragam korale.						
1629	Haggomugama	—	do.	8	1	0
1630	Do.	—	do.	5	1	31
Preliminary plan 426.—Nuwaragam korale.						
1631	Ulukulama	Punchirala and others	do.	0	3	3
1632	Do.	Wannihami Vel-vidane	do.	0	3	0
Preliminary plan 427.—Nuwaragam korale.						
1633	Elapankadawala and dagama	Ku-Sinnategamaralage Appurala	do.	1	0	19
Preliminary plan 428.—Vilachchiya korale.						
1635	Ihalakongasdigiliya	R. D. M. Punchirala Ratamahatmaya	do.	5	1	24
Preliminary plan 434.—Vilachchiya korale.						
1669	Kudawewa	V. Korala and others	Paddy field	32	2	5
Preliminary plan 440.—Nuwaragam korale.						
1677	Perumiyankulama	E. W. P. A. Punchirala	High jungle	22	2	8
Preliminary plan 442.—Vilachchiya korale.						
1696	Uppana	S. Appakutti Vel-vidane and others	Jungle planted	3	3	21
Preliminary plan 446.—Nuwaragam korale.						
1694	Anuradhapura	Ratanapala Anunayaka Unnanse	Cleared ground	3	2	33
Preliminary plan 441.—Nuwaragam korale.						
1678	Do.	N. Sumanasara Unnanse	Jungle	25	0	17
1679	Do.	do.	do.	28	2	34
1680	Do.	do.	do.	8	2	0
1681	Do.	—	do.	21	3	6
1682	Do.	—	do.	15	0	0
1683	Do.	—	do.	25	0	0
1684	Do.	—	do.	33	0	17
1685	Do.	—	do.	10	2	10
Preliminary plan 450.—Kanadara korale.						
1703	Paluwewa	Wannihami Lekama	High jungle	1	1	5

Further information respecting these lands may be obtained from the Hon. the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Anuradhapura.

By His Excellency's command,

E. NOEL WALKER,
Colonial Secretary.

No. 287, N.-C. P.

වම් 1888 ක්වු දෙසැම්බර්මස 27 වෙනිදින කොළඹ

මහසෙනෙකාරිස්ථානයේ කන්තෝරුවේදී.

භූමිමැදිසාවේ ආණ්ඩුවේ එජන්තලානයේ විසින් මෙහිපහත සඳහන්වන ආණ්ඩුවසන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1889 ක්වු ජෙබරවාරි මස 6 වෙනි දින සහ ඊලඟ දිනවල දවැලට අනුරාධපුර කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවාදා.

උතුරු මැද දිසාවේ නුවරකලාවිය පලාතේ නුවරගම පලාතය න කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි,
සිතියම 408. කන රු රු කෝරලේ.

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහක. අ. රු. ප.
1577	මුදිරිප්පුව	කපුරුගාමි ලේකම සහ තවත් එක්කෙනෙක් සිතියම 410. නුවරගම කෝරලේ.	කැලේ	4 1 1
1584	—	—	එම	5 2 13
1585	—	—	එම	8 1 2
1586	—	—	එම	14 2 23
1587	—	—	එම	16 0 27
1588	—	—	එම	15 1 12
1589	කොම්බිවිවිකුලම	—	එම	13 0 29
1590	එම	—	එම	21 0 0
1599	දික්වැව	සිතියම 414. එප්පාවල කෝරලේ. කිරිගාමි මැතිකරුල සිතියම 421.	පදුරුකැලේ	7 1 4
1613	සත්තට්ටුව	—	කැලේ	6 2 0
1614	එම	—	මුකලාන	8 3 32
1615	එම	—	එම	11 2 29
1616	එම	—	එම	6 2 25
1617	එම	—	එම	9 3 36
1626	බසවක්කුලම	සිතියම 424. නුවරගම කෝරලේ. හේතුගාමි	කැලේ	4 0 38
1627	එම	—	එම	5 2 5
1629	ගග්ගොමුගම	සිතියම 425.	එම	8 1 0
1630	එම	—	එම	5 1 31
1631	උළක්කුලම	සිතියම 426. පුන්විරල සහ තවත්	එම	0 3 3
1632	එම	වන්නිගාමි වෙල්විදුනේ	එම	0 3 0
1635	ඉහලකෝන්ගස් දිගිලිය	සිතියම 428. විලවිචිය කෝරලේ. ආර්. ඩී. ඇම්. පුන්විරල රටේ මහත්මයා	එම	5 1 24
1669	කුඩාවැව	සිතියම 434. වී. කෝරල සහ තවත්	කුඹුරුඉඩම	32 2 5
1677	පෙරුමියන් කුලම	සිතියම 440. නුවරගම කෝරලේ. ජී. ඩබ්ලිව්. පී. ඒ. පුන්විරල	මුකලාන	22 2 8
1696	උප්පනේ	සිතියම 442. විලවිචියකෝරලේ. ඇස්. අප්පකුට්ටි වෙල්විදුනේ සහ තවත්	වැවිලිකරපුඉඩම	3 3 0
1694	අනුරාධපුරේ	සිතියම 446. නුවරගමකෝරලේ. රත්නපාල අනුනායක උනනාන්සේ	එලිකල ඉඩම	3 2 33
1678	එම	සිතියම 441. ඇන්. සුමනසාරඋන්නාන්සේ	කැලේ	25 0 17
1679	එම	එම	එම	28 2 34
1680	එම	එම	එම	8 2 0
1681	එම	එම	එම	21 3 6
1682	එම	එම	එම	15 0 0
1683	එම	එම	එම	25 0 0
1684	එම	එම	එම	33 0 17
1685	එම	එම	එම	10 2 10
1703	පාළුවැව	සිතියම 450. කනදරුකෝරලේ. වන්නිගාමි ලේකම	මුකලාන	1 1 5

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා වංසාවිපති සර්වේසර්පනරුල් උන්නාන්සේගෙන්ද විකිනීමේ කොන්
දේසිය ගැන කාරණා අනුරාධපුරේ ආණ්ඩුවේ උප්ප්පන්තඋන්නාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

උතුරු මහත්මයාන්සේගේ ආඥාවලෙස.
ජී. නොඑල් වාකර්.
මහසෙයුතාරිස් වම්මන.

NOTICES UNDER THE FOREST ORDINANCE.

WHEREAS it has been proposed to constitute certain land a reserved forest: And whereas notice thereof has been published in the *Government Gazette* of March 23, 1888: And whereas I, Stephen Montague Burrows, have been appointed Forest Settlement Officer in respect of the said land: I hereby give notice, under the provisions of section 7 of the Ordinance No. 10 of 1885, as follows:—

(a) The proposed forest is situated in the villages Andawala, Linipitiya, and Kumbaloluwa; in the Pallesiyapattu of Matale east, and is bounded on the north by Ambana and Talayaye-ela, on the east by the villages of Opalgala and Nagalla and Nagalla estate, on the south by Gammaduwa estate and the Crown forest Dambalagalla, and on the west by the Crown forests Talayaya, Kahatagahamulayaya, Paragolleyaya, Warakagashenamukalana, Nagolleyaya, the temple land described in title plan 64,727, and Kumbaloluwa village, containing in extent 1,693 acres 3 roods and 8 perches, being the lots described in preliminary plan No. 3,386, as follows:—

Lot.	Name of Land.	Extent.			Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.			A.	R.	P.
Z 511	Talayaya	87	1	0	C 514	Ambegahamulakumbura	0	3	0
A 512	Do.	1	0	19	D 514	Ambegahamulapillewa	0	1	30
B 512	Tennewellakumbura	6	0	4	E 514	Asweddumekumbura and pillewa	1	1	24
C 512	Kalugahatennekumbura	0	3	25	F 514	Wediyapitiyaya	0	3	24
D 512	Do.	0	3	9	G 514	Maragahamedayaya or Marugaha-			
9393	Ka'ugahamulakumbura	1	0	34		kanda or Gurulagahamulayaya	63	0	0
E 512	Kolongahawattekumbura	1	0	37	H 514	Bulugahamullakumbura, Edangedara-			
F 512	Kalugahatennekumbura	1	2	31		kumbura, Maggalakumbura, Pitiya-			
G 512	Parayaya	58	3	4		gedarakumbura, Kendagalakum-			
H 512	Do.	7	3	34		bura, Kendagahakumbura, and			
I 512	Do.	2	1	4		Gambirigahakumbura	6	2	21
J 512	Do.	1	2	52	I 514	Puwakgahakumbura and Pitiyege-			
K 512	Kahatagahamulayaya	71	2	3		darakumbura	6	0	10
L 512	Serugahakumbura	0	2	28	J 514	Pitiyegedarakumburapillewa	0	1	3
M 512	Nagahakumbura	0	2	39	K 514	Dalapatpangukumbura, Waggala-			
N 512	Kosgahakumbura	1	3	20		kumbura, Kedetikumbura, Giriha-			
O 512	Kondagahakumbura	4	3	38		puwayakumbura, Dombagahakum-			
P 512	Parayaya	0	3	38		bura, Siyambalagahakumbura, and			
Q 512	Tittawelgabelleyaya	72	0	0		Maragahakumbura	7	1	39
R 512	Do.	6	0	35	L 514	Ehelagahakumbura	0	3	3
S 512	Heyhatkadekumbura	1	2	27	M 514	Petiyegeedarakumburapillewa	0	0	24
T 512	Do.	1	1	24	N 514	Telangahakumbura, Talgahakumkura,			
U 512	Do.	1	0	19		Udakumbura, and Katupolgala-			
V 512	Ranhena or Ratamirisgolleyaya	18	3	16		kumbura	4	2	16
W 512	Do.	5	1	12	O 514	Galkanattakumbura	0	2	7
X 512	Pitakandemukalana	105	3	22	P 514	Welegedarakumbura, Nataramele-			
Y 512	Pitakandeyaya	30	0	22		kumbura, Paragahakumbura, Damba-			
Z 512	Dulgalayaya	54	0	28		gahakumbura, and Galkotuwegedara-			
A 513	Lolugahakumburapillewa	1	2	29	Q 514	Kolugahakotuwekumbura	1	0	31
B 513	Migahakumburapillewa	1	2	21	R 514	Datangahamulatennakumbura	1	1	29
C 513	Do.	0	3	5	S 514	Dodangahamulatennakumbura	0	1	25
D 513	Kottambagahakumburapillewa	0	3	8	T 514	Madupitakandekumbura	0	3	16
E 513	Migahakumburapillewa	1	0	6	U 514	Pansalawatta	0	2	3
F 513	Waduwaya-elakumburapillewa	0	2	20	V 514	Pitagedarawatta and Ankelimidella-			
G 513	Millagahakumbura	1	1	37		watta	2	1	30
H 513	Mililagahakumbura	0	2	35	W 514	Vitagedarawatta and other gardens	4	2	22
I 513	Salugahamullakumbura, Migaha-				X 514	Welegedarawatta	1	2	4
	kumbura, Kohombagahakumbura,				Y 514	Kalugalakotuwakumburapillewa	0	1	29
	Mililagahakumbura, Kumbukga-				Z 514	Mahakanattegedarawatta and other			
	bagedarakumbura, Dambagaha-	6	1	6		gardens	32	3	32
	mulakumbura				A 515	Welikandewatta	0	0	25
J 513	Kalugahamulakumbura, Viharakum-	7	1	27	B 515	Do.	4	0	7
	bura, and Wadumekumbura				C 515	Tennewatta	1	0	13
K 513	Bambaragahakotuwakumbura, Mili-	1	1	1	D 515	Maragahakumburapillewa	1	0	7
	lagahakumbura, and Wadume-				E 515	Liyangahamulawatta	2	3	11
	kumburapillewa				F 515	Dodangahamulatennawatta	0	3	11
L 513	Galapisayaya	59	2	2	G 515	Do.	0	3	21
M 513	Nikadawalagahamulamukalana	1	3	27	H 515	Do.	2	1	5
N 513	Kongahamedayaya	72	1	30	I 515	Welikandewatta	2	3	17
O 513	Pitiyagalayaya	0	3	19	J 515	Do.	0	0	26
P 513	Migastennayaya	31	0	0	K 515	Lunumideliyhena	20	3	22
Q 513	Millagahakumburapillewa	0	2	20	L 515	Ratatoragahawatta	2	0	25
R 513	Bambaragahakotuwapillewa	1	0	0	M 515	Dodangahamultennawatta	3	1	24
S 513	Galagawagedarawatta and other	28	0	22	N 515	Ratatoragahawatta	2	0	29
	gardens				O 515	Do.	3	0	4
T 513	Wedrappitiyayaya	1	0	5	P 515	Ratatoragalayaya	9	2	0
U 513	Magawelamukalana	0	2	39	Q 515	Ratatoragalawatta	0	2	23
V 513	Batagalayaya	30	1	3	R 515	Ratatoragalayaya	5	1	8
W 513	Wedrappitiyaya	65	0	0	S 515	Ratatoragalayaya and Ratamirishena	9	1	21
X 513	Pihillekotuwa	0	1	39	T 515	Do.	1	0	0
Y 513	Appulanegedarawatta	1	0	30	U 515	Ratatoragalayaya	1	1	26
Z 513	Maragahamulawatta	0	1	16	V 515	Do.	5	3	23
A 514	Ambagahamulawatta	0	3	24	W 515	Rangachchariyaya	67	0	0
B 514	Gamehelakumburapillewa	0	1	27					

Lot.	Name of Land.	Extent.			Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.			A.	R.	P.
X 515	Embillawelgalayaya	46	1	38	E 516	Medapitakandayaya and Polgahamula-	2	1	33
Y 515	Do.	18	3	4		kumbura	1	3	23
Z 515	Balagalayaya	103	3	0	F 516	Medapitakandawatta	1	1	27
A 516	Rilgalagawahena	5	2	28	G 516	Hapugahamulakumbura	0	0	37
B 516	Ratatoragalayaya	27	3	0	H 516	Hapugahamulakumburapillewa	0	3	10
9894	Andawalamukalana	4	0	36	I 516	Hapugahamulamukalana	1	1	33
9895	Talagabakotuwa	0	1	7	J 516	Hapugahamulahena	0	2	39
9856	Galapillamukalana	0	2	32	K 516	Durumudellahena	2	2	26
9897	Andawelamukalana	2	0	38	L 516	Hapugahamulamukalana	1	0	9
9898	Welakandamukalana	4	3	36	M 516	Durumullawatta	0	2	24
9899	Do.	23	2	22	N 516	Do.	1	0	21
9400	Medekumburalandemukalana	0	0	11	9405	Nagalla estate	0	0	17
9401	Lindagawahena or Warakagashena mukalana or Galgodapanlamukalana	37	0	26	9406	Do.	9	2	16
9402	Nagulayaya	50	1	8	9407	Do.	27	1	14
9403	Ponamadatenamukalana	6	2	24	9708	Pallegalayaya or Salumalagalawalayaya	3	3	13
9404	Gatandamukalana	1	0	23	9409	Do.	43	3	16
C 516	Medapitakandayaya	14	3	0	9410	Dambaghamukalana	63	2	18
D 516	Embillawelgollayaya	7	0	9	O 516	Paragalayaya	10	3	9
					P 516	Galeruwedyaya			

(b) During the interval between the publication of this notification and to date fixed by the Proclamation declaring the forest to be reserved, no right shall be acquired in and over the land situated within the said limits except by inheritance or succession, or under a grant or contract in writing made or entered into by or on behalf of the Crown or some person in whom such right or power to create the same was vested, and on such land no new house shall be built or plantation formed, no fresh clearings for cultivation or for any other purpose shall be made, and no trees shall be cut for the purpose of trade or manufacture, except with the permission in writing of the Government Agent or Assistant Government Agent of the district.

(c) On the reservation of the forest the following consequences will ensue:—

Rights in respect of which no claim has been preferred, and the existence of which no knowledge has been acquired, shall thereupon be extinguished.

Rights to pasture or forest produce which shall have been admitted shall not be alienated by way of grant, sale, lease, mortgage, or otherwise, without notice thereof to the Government Agent, except in the case of rights continued for the beneficial enjoyment of any land or house.

No right of any description shall be acquired in or over a reserved forest except by inheritance or succession, or under a grant or contract in writing made by or on behalf of the Crown or some person in whom such right, or the power to create such right, was vested when the Proclamation declaring the forest which it is intended to reserve to be reserved was published. Any forest officer may, under certain restrictions, stop any public or private way or water-course in a reserved forest

A person who in a reserved forest—

- (a) trespasses or pastures cattle, or wilfully causes cattle to trespass;
- (b) causes any damage by negligence in felling any tree or cutting or dragging any timber;
- (c) wilfully strips off the bark or leaves or otherwise damages any tree;
- (d) in contravention of any rules made by the Government Agent of the Province in that behalf, hunts, shoots, fishes, poisons water, or set traps or snares or guns, or uses any explosive substance—

shall be guilty of an offence, and be liable on conviction to a fine which may extend to Rs 50, or when the damage resulting from his offence amounts to more than Rs. 25, to double the amount of such damage.

Any person who—

- (a) makes any fresh clearing prohibited by section 8; or
- (b) sets fire to a reserved forest, or, in contravention of any rules made by the Government Agent, kindles any fire or leaves any fire burning in such manner as to endanger the reserved forest or any part thereof;

or who in a reserved forest—

- (c) kindles, keeps, or carries any fire, except at such season and in such manner as the forest officer especially empowered in this behalf may from time to time notify;
- (d) fells, girdles, lops, taps, or burns any tree;
- (e) quarries stone, burns lime or charcoal, or collects, subjects to any manufacturing process, or removes any forest produce;
- (f) clears or breaks up any land for cultivation or any other purpose,—

shall be guilty of an offence, and be liable to be punished with imprisonment for a term which may extend to six months or with fine which may extend to Rs. 500, or with both, in addition to such compensation for damage done to the forest as the convicting court may direct to be paid. Such compensation, when awarded, shall be treated in all respects as a fine, shall be recoverable as such, and shall not exceed the amount of fine which such court has power to impose.

Whenever fire is caused wilfully or by gross negligence in a reserved forest by any person having rights in such forest or having permission to practice chena cultivation therein, or by any person in his employment, or whenever any person having rights in such forest contravenes the provisions of section 24, the Governor may (notwithstanding that a penalty has been inflicted under section 27 in respect of such fire) direct that in such forest, or any specified portion thereof, the exercise of all or any of the rights of pasture or to forest produce shall be extinguished or suspended for such period as he thinks fit, and may withdraw any permission to practise chena cultivation in such forest or portion.

(d) I hereby require every person claiming any right or making any claim to any land or portion of any land within the above-mentioned limits, either to present to me before March 21, 1889, a written statement specifying, or to appear before me on or before March 21, 1889, and state, the nature of such right or claim.

S. M. BURROWS,
Forest Settlement Officer.

සම කිසි ඉඩම්වගයක් තහනම්වූ මුකලානක් කෙරීමට යෝජනාකර තිබෙන බැවින්ද, ඒ ගැන දැන්වීමට පත් වූ 1888 ක්වු මාර්තු මස 23 වෙනි දින දරණ ආණ්ඩුවේ ගැසට්ටුවලට ප්‍රසිද්ධ කළ බැවින් සහ එම ඉඩම් ගැන ස්ථිතව මොන්ටේස් බරෝස් සහ මම කැලෑ සම්බන්ධ කටයුතු බේරණ මුලාදානියාමෙන් පත්කරණු ලැබූ බැවින්, වසි 1885 ක්වු නොවෙර 10යේ රෙගුලාසියේ 7 වෙනි වගන්තියේ ප්‍රකාර මම විසින් මෙසේ දැනුම් දෙමි.

(a) යෝජනාකර තිබෙන මුකලාන පිහිටා තිබෙන්නේ මාතලේ නැගෙනහිර පලාතේ පල්ලේසිය පත්තුවේ ආදාමල, ලිනිපිටිය සහ කුඹල්බඵවසන ගම්වලය. මායිම්—ලතුරට අඹන සහ නලයායේ ඇලද, නැගෙනහිරට—බිපල්ගල නාගල්ල යන ගම් සහ නාගල්ලේ වත්තද, දකුණට ගම්මඩුවේ වත්ත සහ දඹලගල්ල යන රාජසත්තක මුකලානද, බස්නාහිරට—තලයාය, කහටගහමුලයාය, පරගොල්ලේ යාය, වරකාගස්සේනේ මුකලාන, නාගොල්ලේ යාය යන රාජසත්තක මුකලානද, නොවෙර 64,727වේ පිඹුරුකඩදැසියේ සදහන්වෙන විහාරසත්තක ඉඩම සහ කුඹල්බඵවේ ගමද සහ මායිම්තුල අක්කර 1,693 රූ. 3 පර්චස් 8ක් විසාලදැති නොවෙර 3,386යේ පිඹුරු කඩදැසියේ සදහන්වෙන බිම්කට්ටි වේ.

මහත.			මහත.		
නො.	නම.	අ. රූ. ප.	නො.	නම.	අ. රූ. ප.
Z 511	තලයාය	87 1 0	U 513	මගවෙල මුකලාන	0 2 39
A 512	එම	1 0 19	V 513	බටගලයාය	31 1 3
B 512	කැන්තේවෙලේ කුඹුර	6 0 4	W 513	වැඩිඅප්පිටියේ යාය	65 0 0
C 512	කඵගහකැන්තේ කුඹුර	0 3 25	X 513	පිහිල්ලේ කොටුව	0 1 39
D 512	එම	0 3 9	Y 513	අපුල්ලනගෙදර වත්ත	1 0 30
9393	කඵගහමුල කුඹුර	1 0 34	Z 513	මාරගහමුල වත්ත	0 1 16
E 512	කෝන්ගහවත්තේ කුඹුර	1 0 37	A 514	අඹගහමුල වත්ත	0 3 24
F 512	කඵගහකැන්තේ කුඹුර	1 2 31	B 514	ගමේ ගෙලකුඹුරේ පිල්ලාව	0 1 27
G 512	පරයාය	58 3 4	C 514	අඹගහමුල කුඹුර	0 3 0
H 512	එම	7 3 34	D 514	අඹගහමුල පිල්ලාව	0 1 30
I 512	එම	2 1 4	E 514	අසාද්දමේ කුඹුර සහ පිල්ලාව	1 1 24
J 512	එම	1 2 32	F 514	වෙහියාපිටියාය	0 3 24
K 512	කහටගහමුල යාය	71 2 3	G 514	මාරගහමුදයාය නොහොත් මාර ගහකඤ නොහොත් ගුරුලගහ මුලයාය	63 0 0
L 512	සේරුගහ කුඹුර	0 2 28	H 514	මුඵගහමුලකුඹුර, ඉඩන්ගෙදර කුඹුර, මත්ගලකුඹුර, පිටියේ ගෙ දරකුඹුර, කැඤගල කුඹුර, කැඤගහ කුඹුර සහ ගම්බිරිගහ කුඹුර	6 2 21
M 512	නාගහ කුඹුර	0 2 39	I 514	පුවත්ගහ කුඹුර සහ පිටියේ ගෙ දර කුඹුර	6 0 10
N 512	කොස්ගහ කුඹුර	1 3 20	J 514	පිටියේගෙදර කුඹුරේ පිල්ලාව	0 1 3
O 512	කොන්ඩගහ කුඹුර	4 3 38	K 514	දඵපත්පංශකුඹුර, වගලකුඹුර, කැන්දුටි කුඹුර, ගිරිහපුවතාචා කුඹුර, දෙඹගහකුඹුර, පියඹලා ගහ කුඹුර සහ මාරගහ කුඹුර	7 1 39
P 512	පරයාය	0 3 38	L 514	ඇහැලගහ කුඹුර	0 3 3
Q 512	තිකාවැල්ලබෙල්ලේ යාය	72 0 0	M 514	පිටියේගෙදර කුඹුරේ පිල්ලාව	0 0 24
R 512	එම	6 0 35	N 514	නෙලමගහ කුඹුර, තල්ගහ කුඹුර, උඩකුඹුර සහ කටුපොලගල කුඹුර	4 2 16
S 512	හේගත්තඹේ කුඹුර	1 2 27	O 514	ගල්කනත්තේ කුඹුර	0 2 7
T 512	එම	1 1 24	P 514	වෙලේ ගෙදර කුඹුර, නකරවෙ ලේ කුඹුර, පරගහ කුඹුර, දඹ ගහ කුඹුර සහ ගල්කොටුවේ ගෙදර කුඹුර	9 1 9
U 512	එම	1 0 19	Q 514	කොඵගහකොටුවේ කුඹුර	1 0 31
V 512	රත්තේන නොහොත් රත්මිරිස් ගොල්ලේ යාය	18 3 16	R 514	දනත්ගහ මුලකැන්තේ කුඹුර	1 1 29
W 512	එම	5 1 12	S 514	දෙඩන්ගහමුලකැන්තේ කුඹුර	0 1 25
X 512	පිටකන්දේ මුකලාන	105 3 22	T 514	මඩුපිටකැන්තේ කුඹුර	0 3 16
Y 512	පිටකන්දේයාය	30 0 22	U 514	පත්සලවත්ත	0 2 3
Z 512	දුල්ගල යාය	54 0 28	V 514	පිටගෙදරවත්ත සහ අත්කෙලි මඩැල්ලේ වත්ත	2 1 30
A 513	ලෝඵගහකුඹුරේ පිල්ලාව	1 2 29	W 514	පිටගෙදර වත්ත සහ තවත් වතු	4 2 22
B 513	මිගහකුඹුරේ පිල්ලාව	1 2 21	X 514	වෙලේගෙදරවත්ත	1 2 4
C 513	එම	0 3 5	Y 514	කඵගලකොටුවේ කුඹුරේ පිල්ලාව	0 1 29
D 513	කොට්ටම්බාගහ කුඹුරේ පිල්ලාව	0 3 8	Z 514	මහකනත්තේගෙදර වත්ත සහ තවත්වතු	32 3 32
E 513	මිගහකුඹුරේ පිල්ලාව	1 0 6	A 515	වැලිකන්දේවත්ත	0 0 25
F 513	වඩුවායේඇලේ කුඹුරේ පිල්ලාව	0 2 20	B 515	එම	4 0 7
G 513	මිල්ලගහ කුඹුර	1 1 37	C 515	කැන්තේ වත්ත	1 0 13
H 513	මිල්ලගහකුඹුර	0 2 35	D 515	ගරගහකුඹුරේ පිල්ලාව	1 0 7
I 513	සොල්ඵගහ මුල්ලේ කුඹුර, මිගහ කුඹුර, කොහොඹගහ කුඹුර, මිල්ලගහ කුඹුර, කුඹුත් ගහගෙදර කුඹුර, දඹගහ මුල කුඹුර	6 1 6	E 515	ලීසන්ගහමුලවත්ත	2 3 11
J 513	කඵගහමුල කුඹුර, විහාරේ කුඹුර සහ වඩුමේ කුඹුර	7 1 27	F 515	දෙඩන්ගහමුලකැන්තේ වත්ත	0 3 11
K 513	බඹරගහ කොටුවේ කුඹුර, මිල්ල ගහ කුඹුර සහ වඩුමේ කුඹුරේ පිල්ලාව	1 1 1	G 515	එම	0 3 21
L 513	ගලපිසයාය	59 2 2			
M 513	තිකදවලාගහමුල මුකලාන	1 3 27			
N 513	කෝන්ගහමඩ යාය	72 1 30			
O 513	පිටියේගල යාය	0 3 19			
P 513	මිගස්කැන්තේයාය	31 0 0			
Q 513	මිල්ලගහකුඹුරේ පිල්ලාව	0 2 20			
R 513	බඹරගහකොටුවේ පිල්ලාව	1 0 0			
S 513	ගලයාචාගෙදර වත්ත සහ තවත්වතු	28 0 22			
T 513	වෙදරපිටියේ යාය	1 0 5			

නො.	නම.	මහත.	නො.	නම.	මහත.
		අ. රු. ප.			අ. රු. ප.
H 515	දෙවන්ගහමුල නැන්ගේ වත්ත	2 1 5	9401	ලීදගාවාසේන නොහොත් වරකා ගස් හේනේ මුකලාන නොහොත් ගල්ගොඩපාටුල මුකලාන	37 0 26
I 515	වැලිකන්දේවත්ත	2 3 17	9402	නාගොලයාය	50 1 8
J 515	එම	0 0 26	9403	පොනමඩනැත්තේ මුකලාන	6 2 24
K 515	එනුමිදුල්ල සේන	20 3 22	9404	ගැටැදුමුකලාන	1 0 23
L 515	රටතෝරගහ වත්ත	2 0 25	C 516	මැදපිටකන්දේයාය	14 3 0
M 515	දෙවන්ගහමුලනැන්ගේ වත්ත	3 1 24	D 516	ඇඹිල්ල වෙල්ගොල්ලේයාය	7 0 9
N 515	රටතෝරගහවත්ත	2 0 29	E 516	මැදපිටකන්දේයාය සහ පොල් ගහමුල කුඹුර	2 1 33
O 515	එම	3 0 4	F 516	මැදපිටකන්දේවත්ත	1 3 23
P 515	රටතෝරගලයාය	9 2 0	G 516	හපුගහමුලකුඹුර	1 1 27
Q 515	රටතෝරගලවත්ත	0 2 23	H 516	හපුගහමුල කුඹුරේපිල්ලාව	0 0 37
R 515	රටතෝරගලයාය	5 1 8	I 516	හපුගහමුල මුකලාන	0 3 10
S 515	රටතෝරගලයාය සහ රටමිරිස්සේන	9 1 21	J 516	හපුගහමුලසේන	1 1 33
T 515	එම	1 0 0	K 516	දුරුහුදුල්ලේ සේන	0 2 39
U 515	රටතෝරගලයාය	1 1 26	L 516	හපුගහමුල මුකලාන	2 2 26
V 515	එම	5 3 23	M 316	අරුමුල්ලේ වත්ත	1 0 9
W 515	රත්ගමමාරියාය	67 0 0	N 516	එම	0 2 24
X 515	ඇඹිල්ලවෙල්ගලයාය	46 1 38	9405	නාගල්ලේ වත්ත	1 0 2
Y 515	එම	18 3 4	9406	එම	0 0 17
Z 515	බලගලයාය	103 3 0	9407	එම	9 2 16
A 516	රියාගලගාවා සේන	5 2 28	9408	පල්ලේගලයාය නොහොත් එඵමුලගලවලයාය	27 1 4
B 516	රටතෝරගලයාය	27 3 0	9409	එම	3 3 13
9394	ආදවල මුකලාන	4 0 36	9410	දඹගහමුකලාන	43 3 16
9395	කලගහකොටුව	0 1 7	O 516	පරගලයාය	63 2 18
9396	ගලපිල්ල මුකලාන	0 2 32	P 516	ගලරුවැසියාය	10 3 9
9397	ආදවල මුකලාන	2 0 38			
9398	වෙලකන්දේ මුකලාන	4 3 36			
9399	එම	23 2 22			
9400	මැදකුඹුරේලන්දේ මුකලාන	0 0 11			

(b) මෙම දැන්වීම ප්‍රසිද්ධකල වකවානුවේ පවත් මුකලාන තහනම්එකක් බවට ප්‍රසිද්ධපත්‍රයෙන් නියමකරණලද දින අනරතුරේදී ඉහතකී මාසිමතුල ඉඩමට උරුමවාසියක් නොහොත් පරම්පරාගතව අයිතිවාසිකමකින් නොහොත් ආණ්ඩුව විසින් හෝ ආණ්ඩුවවෙනුවෙන් හෝ ලියවිල්ලකින් දෙනලද්දවු දීමනාවකින් නොහොත් ගිවිසිමකින් නොහොත් එයාකාර දීමනාවක් දීමට සුතුප්‍රකාර බලේලන් සමකෙනෙක් විසින් දෙනලද දීමනාවකින් නොහොත් ගිවිසිමකින් මිස වෙන අදමකින් අයිතිවාසිකමක් ලැබිය නොහැකිය. එකී ඉඩමේ ආණ්ඩුවේ ඒජන්තලානාන්සේ නොහොත් උපඒජන්තලානාන්සේ විසින් ලියවිල්ලකින් දෙනලද අවසරපිට මිස අමුතු ගෙයක් ගොඩනගනවටවත් වැවිල්ලක් කරනවටවත් වැවිම හෝ වෙන කිසියම් කරුණක් සදහා අමුතු එලිකිරිමක් කරනවටවත් වෙලදමපිණිස හෝ ගස්තකමාන්තයක් උදෙසා ගස්කොලන්ආදියක් කපනවටවත් බැරිය.

(c) තහනම්මු මුකලානක්කිරිමෙන් පහත සදහන්වෙන කරුණු වලංගුවෙන්ට යෙදෙනවා ඇත:—
අයිතිවාසිකම් පෙන්වා නොසිටියාවුද, එසේ අයිතිවාසිකම් හිබෙනබව දැනගන්ට නොලැබුනාවුද, උරුම ඒ කරණකොටගෙණම නැතිවෙන්ට යෙදේ.

සම් ඉඩමක නොහොත් ගෙදරක ප්‍රයෝජනය සදහා පැවතආවාමු අයිතිවාසිකම් අත්හැර හැබැබවට ඒත්තුගන්ට යෙදුනාවු කැලැවෙන් ලැබෙන ප්‍රයෝජනවලට සහ හරකුන්ට වල්කැවිමට ඇති අයිතිවාසිකම් දීම නාවකින් හෝ විකිනිමකින් හෝ බදුදීමනාවකින් හෝ උකස්කිරිමකින් හෝ වෙන අදමකින් ආණ්ඩුවේ ඒජන් තලානාන්සේට නොදන්වා පහකරන්ට බැරිය.

උරුමවාසියකින් නොහොත් අනුවයන අයිතිවාසිකමකින් නොහොත් ආණ්ඩුව විසින් හෝ වෙනුවෙන් හෝ ලියවිල්ලකින් දෙනලද දීමනාවක් පිට නොහොත් ගිවිසිමක්පිට නොහොත් තහනමක්කරන්ට අදහස්කරණ මුකලාන තහනම් මුකලානක් හැටියට ප්‍රසිද්ධකරන්ට යෙදුනාවු වකවානුවේදී එසේ දීමනාවක් දීමට සුතු ප්‍රකාර බලේලන් සමකෙනෙක් විසින් ලියවිල්ලකින් දෙනලද්දවු දීමනාවක් නොහොත් ගිවිසිමක් පිට මිස වෙන කොසි අදමකින් නුමුත් තහනම්මු මුකලානට මොනාකාර අයිතිවාසිකමක්වත් ලබාගත නොහැකිය. සම් කිසි තහනම්වලට සටන්ව තහනම්මු මුකලානක් තුල හිබෙන ප්‍රසිද්ධ නොහොත් රහස් පාරවල්ද වතුරපාරවල්ද නව ත්වන්ට කැලැ ඒජන්තකෙනෙකුට පුඵවන.

තහනම්මු මුකලානකට යමකෙනෙක්:—

- (a) අවසරනැතුව ගියොත් නොහොත් හරක් තණ කැවුවොත් නොහොත් ඔනෑකමින් හරක් එහි යන්ට ඇරියොන්ද.
- (b) යම් ගහක් කැපිමේදිවත්, ලීදුආදියක් කපා ඇදගනණ යාමේදිවත්, අප්‍රවේසමිකමින් අලාභයක් කරන්ට යෙදුනොන්ද.
- (c) නමාගේ හිතුවක්ට යම් ගහක පොතු කොල හුරුගැණිමෙන්වත්, වෙන අදමකින්වත් ගහකට අත්තරුකරන්ට යෙදුනොන්ද.
- (d) දීසාමේ ආණ්ඩුවේ ඒජන්තලානාන්සේ විසින් ඒ සම්බන්ධව සාදනලද නියෝගවලට විරුධව දඩ යම්කරන්ටවත්, වෙහිනිබන්ටවත්, මසුන් අල්ලන්ටවත්, වතුරට වසදමන්ටවත්, උගුල්වල පුඩු තබන්ටවත් තුව ක්කුබදින්ටවත්, වෙන පුපුරණ ප්‍රවෘත්තියක් පාවිච්චිකරන්ට යෙදුනොත් ඔහු අපරාධයක්කලාවු වරදකාරයෙක් වෙනවා සහ එසේ වරදකාරයෙක් බව ඔප්පුලනවිට රුපියල් 50ක් දක්වා දඩයකටද, ඔහුගේ අපරාධය කරණ කොටගෙණ පැමිනෙන්නාවු අලාභය රුපියල් 25කට වැඩිවු විට ඒ අලාභයවාගේ මිගුණයක්වු දඩයකටද යටත් වෙනවා ඇත.

තවද:—

- (a) අටවෙනි වගන්තියේ තහනම්කරණලද අමුතු එලිකිරිමක් කරන්නාවුද.
- (b) නොහොත් තහනම්මු මුකලානකට ගිනිනිබන්නාවුද, නොහොත් ආණ්ඩුවේ ඒජන්තලානාන්සේ විසින් පණවන්ට යෙදෙන්නාවු නියෝගවලට එදිරිවන තහනම්මු මුකලානකට නොහොත් එයින් කොටසකට අනතුරුවෙන අදමට ගින්නක් පත්තුකරන්නාවුද, ගින්නක් ඇවිලෙන්ටආර යන්නාවුද.

(c) නොහොත් කැලෑ ඒජන්තාණය විසින් මේකාරණව සම්බන්ධව කලින්කලට සටහන්කරනට යෙදුණු නොවූ සෘතු වලදී ඔහු විසින් කරන්නාවූ අදහස්වලට මිස ගිණුරක් පත්තුකරන්නාවූද, තබන්නාවූද, ගෙණ ගත්තාවූද.

(d) නොහොත් යම් ගහක් කපන්නාවූද, ගැරබදින්නාවූද, කඳුබෑන්නාවූද, මදින්නාවූද, පුළුස්සන්නාවූද.

(e) නොහොත් ගල් හාරන්නාවූද, හුණු හෝ අතුරු හෝ පුළුස්සන්නාවූද, හස්තකම් නිවසපිණිස ද්‍රව්‍ය එකතුකරන්නාවූද, කැලෑ වලවැලආදිය ගෙණගන්නාවූද.

(f) නොහොත් වැවිලිකිරීම සඳහා නොහොත් වෙන කරුණක් සඳහා යම් ඉඩමක් ඒලීකරන්නාවූ නොහොත් කොටන්නාවූ යම් කෙනෙක් අපරාධයක් කලාවූ වරදකාරයෙක් වෙතවා සහ හයමාසයක් දක්වා දීර්ඝ ඇත්තාවූ කල්ගණනකට ගිරඅඩස්සිකිරීමෙන් හෝ රුපියල් 500ක් දක්වා දඩයකින් හෝ ඒ දෙකින් හෝ අවිච්චිලාභී මට සටහන්වෙතවා ඇත. විනිශ්චයකලාවූ උසාවිය විසින් අලාභය සඳහා නියමකරනට යෙදෙන්නාවූ මුදල තුන් ගෙවිය යුතුය. එසේ අලාභය සඳහා නියමකරන්නාවූ මුදල දඩයක් අනුමට සියළු ආකාරයෙන්ම කල්ප නාකරනට යෙදෙනවාත්ඇත. එවැනි මුදල එකී උසාවියට දඩගහනට බලයකිබෙන්නාවූ මුදලට වඩා වැඩි නොවේය.

තහනම් මූකලානකට අයිතිවාසිකම් ඇත්තාවූ යම් කිසිකෙනෙක් විසින් හෝ හේන් වැඩකිරීමට බලය ලත් කෙනෙක් විසින් හෝ එහි වැඩට පංචාර්තු යම් කෙනෙක් විසින් හෝ තහනම්වූ මූකලානකට ඔහුගේ හිතුවක්කාරකමින් නොහොත් තදබල නොසැලකිලිකමින් ගින්නක් පත්තුකරනට යෙදුණේවිනම් නොහොත් එවැනි මූකලානකට අයිතිවාසිකම් ඇති කෙනෙක් 24 වෙනි වගන්තියේ සඳහන්වූ කාරණා කඩකරනට යෙදුණේවිනම් (එවැනි ගිනිඇවිලීම ගැණ 27 වෙනි වගන්තිය යටතේ අවිච්චිකලව නොසලකා) එවැනි මූකලානේ නොහොත් එයින් නියමකරණ ලද්දේවූ කොට්ඨාසයකට හරකුන්ට වල්කැවීමට ඇති අයිතිවාසිකමද, කැලෑවල වැලආදියට ඇති අයිතිවාසිකමද නැතිකරනට හෝ, උතුමානත්වහන්සේට සැහේස කියන කාලයකට තහනම්කරනට හෝ උතුමානත්වහන්සේට පුළුවන්වත් ඇර එවැනි මූකලානේ නොහොත් කොට්ඨාසයේ හේන් වැඩකිරීමට දිනිබෙන අවසරය නැතිකරනට පුළුවන.

ඉහත සඳහන්කල මායිම් තුල කිසිම ඉඩමකට හෝ කොටසකට උරුම හෝ අයිතිවාසිකම් කියන්නාවූ කිසියම් අයෙක් එසේම උරුම හෝ අයිතිවාසිකම් සඳහන්කර ලියවිල්ලකින් වම් 1889 ක්වූ මාර්තුමාසේ 21 වෙනි දිනට මත්තෙන් දැනුම්දෙන්නට හෝ වම් 1889 ක්වූ මාර්තු මස 21 වෙනි දිනදී මාදුරිපිට පෙනිහිට එසේම උරුමවාසිකම් හෝ උරුමවල සහිතව කියාහිටින්නටවත් ඕනෑය.

ඇස්. ඇම්. බරෝස්,
කැලෑ සම්බන්ධවූ කටයුතු ණේරණ මූලාදානියා,

වම් 1888 ක්වූ දෙසැම්බර් මස 11 වෙනි දින මාතලේදීය.

LAND ACQUISITION NOTICES.

I DO hereby give public notice that I have been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section sixth, to take order for the acquisition of the following land, to wit:—

An allotment of land situated in Bankshall street in Ward No. 2, within the Municipality of Colombo, Western Province.

Preliminary plan 8,870.

Lot.	Description.	Name of Claimant.	Extent. A. R. P.
E 507	Sand	Mohamadu Abdul Cader	0 0 5.57

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the spot on January 15, 1889, at 8 o'clock A.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

Colombo Kachcheri,
December 14, 1888.

F. R. SAUNDERS,
Government Agent.

වම් 1876 ක්වූ අවුරුද්දේ නොමමර 3 වෙනි ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට—මෙහි පහත සඳහන් වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස වම් 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ හත්වෙනි කාණ්ඩේ කරනිබෙන පංචාර්තු වල ප්‍රකාර ආන්ඩුකාරක මන්ත්‍රණසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වහන්සේ විසින් මට අනකරනට යෙදුනව මෙයින් දැනුම්දන්නා ඇත. එනම්:—

බස්නාහිරදිසාවේ කොළඹ නගරයතුල දෙවෙනි කොට්ඨාසයේ බන්ගසාලවිදියේ පිහිටි ඉඩමකවිටිස නොමමර 8,870 සිතියම.

නො.	විස්තර.	අයිතිකමකියන්නා.	මහඟ. අ. රු. ප.
E 507	වැලි	මුහම්මද අබ්දුල්කාදර්	0 0 5.57

ඉහතකී ඉඩමට තමනමුන්ට ඇහොවූ අයිතිවාසිකම් තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අයවිසින් වම් 1889 ක්වූ ජනවාරි මස 15 වෙනි දින උදේ අවේ කනිසමට එම ඉඩමේදී මාදුරිපිටට පැමිණ කියාහිටින්නට ඕනෑවා සහ මෙම ඉඩමවෙනුවට ලැබෙනමුදල්ගැන ඇහොවූ අයිතිවාසිකමේ අනුම සහ තොරතුරුත් කියාහිටින්නට ඕනෑබව මෙම ඉඩම් අයිතිවාසිකම් ඇති සියළුදෙනාගෙන්ම මෙයින් ඕනෑකලා ඇත.

වම් 1888 ක්වූ දෙසැම්බර් මස 14 වෙනි දින කොළඹ කවිවෙරියේදීය.

ඇස්. ආර්. සාන්ඩර්ස්,
ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ.

இதின் கீழ் சொல்லப்படுகிற காணிகளை பெற்றுக்கொள்ளும்பொருட்டு கவுண்டி ம ஆண்டின் காணிபெற்றுக்கொள்வதைப்பற்றிய கட்டளைச்சட்டத்தின் கூ ம பிரிவின பிரகாரம் தேசாதிபதிய வர்கள் பிரமாணவிதிச்சங்கத்தாருடைய ஆலோசனை அனுமதியுடன், எனக்குக் கட்டளைசெய்திரு ப்பதை இதனால் அறியப்பண்ணுகிறேன். அதாகிறது.—

மேற்குமா காணத்தில நகரச்சங்கத்துக்குள் அடங்கிய 2 நொம்பர் பகுதியாகிய சம்பாங்கோட்டுத் தெருவில் இருக்கும் ஒருநிலம்.
பி. பிளான 8,870.

இல.	வீபரம்.	உரித துப்பேசுவோர்.	வீசாலம்.
E 507	மணல	மொகமது அப்துலகாதர்	அ. நா. ப.
			0 0 5.57

மேற்குறித்த காணிகளுக்கு உரிததுப்பேசுகின்ற சகலபேரும் தானாகவல்லது அவரவருடைய காரிய காரரால் கவுண்டி ம ஆண்டு தைமாதம் கடு ந தேதி காலமே அ மணிகு என்முகதாவில் வெ ளிப்பட்டு சொல்லிக்கொள்ளவேண்டுவதுமல்லாமல் அந்தக்காணிக் குப்பெற்றுக்கொள்ளப்படும் ப ணததையும் அதைப்பெற்றுக்கொள்வதற்குண்டான உரிததையுஞ்சொல்லவேண்டியது.

கொழும்பு கச்சேரியில்,
கவுண்டி ம ஆண்டு மார்பழிமாதம் மிச ந் தேதி.

எம். ஆர். சாண்டர்ஸ்,
கொவ்வணமென்ற ஏஜன்ட்.

I DO hereby give public notice that I have been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section sixth, to take order for the acquisition of the following lands, to wit:—

Ninety allotments of land situated in the villages Paiyagala and Kuda Paiyagala, in Kalutara Totamune in the Kalutara district, Western Province.

Preliminary plan 8,807.

Situation—Kuda Paiyagala in Kalutara Totamune. Description—Old cocoa.

Lot.	Name of Land.	Name of Claimant.	Extent.		
			A.	R.	P.
Y 7	Galsobodawatta	P. B. D. Kaitan Appu and others	0	0	14
Z 7	Wellabodawatta	do.	0	0	5.25
A 8	Do.	H. J. Fernando	0	0	14
B 8	Wellabodamahawatta	D. D. De Silva and others	0	1	13.25
C 8	Kallavoreawatta	do.	0	1	18.50
D 8	Do.	J. De Silva Tanapotea and others	0	0	4.75
E 8	Do.	D. De Silva	0	0	20
F 8	Tanapotayawatta	J. De Silva Tanapotaya and others	0	0	3.25
G 8	Do.	D. De Silva and others	0	0	10
H 8	Do.	M. B. Cooray	0	0	6
I 8	Do.	M. M. B. Cooray	0	0	8
J 8	Radawatta	P. L. E. Cooray	0	0	5.75
K 8	Do.	L. P. Silva and others	0	0	5
L 8	Do.	P. R. M. Fernando	0	0	4.25
M 8	Do.	L. R. B. Silva and others	0	0	5
N 8	Hompalayawatta	R. Sapher Silva	0	0	9.25
O 8	Do.	T. M. F. Cooray	0	0	9
P 8	Do.	H. Silva Tanapotaya and others	0	0	7.75
Q 8	Hompalayawatta or Daladawatta	H. K. J. Fernando	0	0	31
R 8	Daladawatta	Jeromeus Appuhami and others	0	0	14.25
S 8	Do.	P. T. M. Cooray	0	0	7
S 8½	Do.	do.	0	0	5.25
T 8	Do.	Jeromeus Appuhami and others	0	0	15
T 8½	Do.	do.	0	0	8.25
U 8	Ambabodawatta	H. De Silva Tanapotaya and others	0	0	15.50
U 8½	Do.	do.	0	0	7
V 8	Do.	L. K. P. P. Perera	0	0	6
V 8½	Do.	do.	0	0	1.50
W 8	Horatuwa or Saraborayawatta	Mariyano	0	0	0.25
X 8	Ambabodawatta	L. K. P. P. Perera and others	0	0	27
Y 8	Ratanawagurawatta	M. B. Ferdinandus and others	0	1	2.50
Y 8½	Do.	do.	0	0	17
Z 8	Ratanawagurawatta or Ambewatta	D. G. Gunawardana and others	0	0	4.75
Z 8½	Do.	do.	0	0	3.50
A 9	Ratanawagurawatta	P. L. R. P. Cooray and others	0	0	12.50
B 9	Do.	K. Anthonis Perera and others	0	0	7.25
C 9	Do.	E. M. Fernando and others	0	0	2.75
D 9	Do.	D. J. Wikramasinha and others	0	0	21.25
E 9	Do.	H. J. Fernando	0	0	0.25
F 9	Do.	O. M. D. Harmanis Appu	0	0	4
G 9	Do.	H. J. Fernando	0	0	4
H 9	Do.	E. M. Fernando and others	0	0	8.25
I 9	Do.	K. Anthonis Perera and others	0	0	8
J 9	Do.	H. J. Fernando	0	0	25.50
K 9	Malgaha	D. J. Wikramasinha	0	0	35

Lot.	Name of Land.	Name of Claimant.	Extent.		
			A.	R.	P.
L 9	Ishakarawatta	H. J. Fernando and others	0	0	27.25
L 9½	Do.	do.	0	0	12.50
M 9	Uswatta or Elabodawatta	K. Anthonis and others	0	0	28.75
M 9½	Do.	do.	0	0	1.50
N 9	Rendagewatta	R. J. Perera	6	0	33.50
O 9	Wellabodamahawatta	K. Anthonis Perera and others	0	1	39
P 9	Rendagewatta	K. J. Perera	0	0	9
Q 9	Orupurewatta	H. J. Fernando	0	0	14.50
R 9	Do.	P. L. Silva	0	0	17.75
S 9	Do.	H. J. Fernando	0	0	21.75
T 9	Elakanuwe or Gattuawatta	do.	0	0	37.50
U 9	Pelapolwatta	R. C. church and others	0	0	12
V 9	Do.	D. P. Alexander and others	0	0	5.25
W 9	Do.	R. C. church land	0	0	14
X 9	Do. or Bandarawatta	D. J. Jayawardana and G. D. Cornelis Appu and others also D. C. De Silva, late Postmaster	0	0	9.50
Y 9	Pelapolwatta	do.	0	0	10.25
Z 9	Do.	G. D. Cornelis Appu	0	0	10
A 10	Do.	A. Abenayeka	0	0	11
B 10	Bandarawatta	H. J. Fernando	0	0	15
C 10	Do.	D. J. Jayawardana and P. K. Perera and others	0	0	6.50
D 10	Dummalamodarawatta	D. N. Jayawardana, P. D. Leon, and others	0	0	17
E 10	Do.	H. J. Fernando and others	0	0	13
F 10	Do.	P. Anis Silva and others	0	0	16.50
G 10	Do.	D. G. Juanis Appu and B. D. Appu and others	0	0	11
H 10	Do.	G. D. Juwanis Appu and others	0	0	0.75
I 10	Do.	J. B. Silva and K. Jeronis Appu	0	0	6.50
J 10	Do.	H. D. Hendrick Appuhami and others	0	0	5.50
K 10	Do.	B. B. G. Perera and others	0	0	5.75
L 10	Do.	P. P. Fernando and others	0	0	5.50
M 10	Do.	P. Anis Silva and others	0	0	6.25
N 10	Do.	D. J. Jayawardana, Registrar	0	0	16.50
O 10	Do.	J. H. Silva and others	0	0	33.50
P 10	Iansiawatta	D. A. P. Fernando, P. D. Silva and others	0	0	37.50
Q 10	Do.	H. J. Fernando and others	0	0	27.25
R 10	Do.	H. J. Fernando	0	0	26
S 10	Do.	H. J. Fernando and others	0	0	33.25
S 10½	Do.	do.	0	0	17
T 10	Do.	K. P. A. Silva, J. Silva, and others	0	0	31.25
T 10½	Do.	do.	0	0	12
U 10	Do.	H. J. Fernando and others	0	1	1
U 10½	Do.	do.	0	0	15.50
V 10	Palamagobodatuduweewatta	P. F. Perera and others	0	0	8.25
W 10	Do.	V. F. Silva and others	0	0	5.75
X 10	Do.	M. A. Fernando and others	0	0	6
Y 10	Do.	M. D. Guneratna and others	0	0	9

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the spot, on January 14, 1889, and following days, at 8 o'clock A.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kalutara Kachcheri,
December 19, 1888.

H. L. CRAWFORD,
Assistant Government Agent.

විෂි 1876 ක්වූ අවුරුද්දේ නොමමර 3නේ ආදුපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස වෂි 1876යේ ඉඩම් ලබාගැනීමේ ආඥා පත්‍රයේ හත්වෙනි කාන්තේ කරතිබෙන පොර්තුගල ප්‍රකාර ආණ්ඩුකාරක මන්ත්‍රණසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන් වහන්සේ විසින් මට අනුකරයට යෙදුනබව මෙයින් දැනුම්දුන් නාඥන.

බස්නාහිර දිසාවේ කළුතර නොවලයේ පසියාගල සහ කුඩා පසියාගල යන ගම්වල පිහිටි ඉඩම්කවරි අනුව.

විස්තර—පරණපොල්. පත්තුව—කළුතර නොවලයේ. ගම—කුඩාපසියාගල.

නො.	ඉඩම.	අයිතියකියන්නා.	මහත.
Y 7	ගලබඩවත්ත	පී. බී. ඩී. කසිනන්අප්පු සහ තවත්අය	0 0 14
Z 7	වැල්ලබඩවත්ත	එම	0 0 5.25
A 8	එම	එච්. ජේ. ප්‍රනාන්දු	0 0 14
B 8	වැල්ලබඩ මහවත්ත	ඩී. ඩී. ද සිල්වා සහ තවත්අය	0 1 13.25
C 8	කල්ලමෝරුවත්ත.	එම	0 1 18.50
D 8	එම	ජේ. ද සිල්වා නානාපතියා සහ තවත්අය	0 0 4.75
E 8	එම	ඩී. ද සිල්වා	0 0 20
F 8	තනපටියාවත්ත	ජේ. ද සිල්වා නානාපතියා සහ තවත්අය	0 0 3.25
G 8	එම	ඩී. ද සිල්වා සහ තවත්අය	0 0 10
H 8	එම	ඇම්. බී. කුරේ	0 0 6
I 8	එම	ඇම්. ඇම්. බී. කුරේ	0 0 8

කො.	ඉඩම.	අයිතිකමකියන්තා.	මහත.
			අ. රු. ප.
J 8	රදුවන්ත	පී. ඇල්. ඊ. කුරේ	0 0 5-75
K 8	එම	ඇල්. ජේ. සීල්වා සහ තවත්අය	0 0 5
L 8	එම	පී. ආර්. ඇම්. ප්‍රනාන්දු	0 0 425
M 8	එම	ඇල්. ආර්. බී. සීල්වා සහ තවත්අය	0 0 5
N 8	කොම්පලයා වත්ත	ආර්. සම්පාර් සීල්වා	0 0 9-25
O 8	එම	ටී. ඇම්. ඇප්. කුරේ	0 0 9
P 8	එම	එච්. සීල්වා තානාපතියා සහ තවත්අය	0 0 7-75
Q 8	එම නොහොත් දලඬුවන්ත	එච්. කේ. ජේ. ප්‍රනාන්දු	0 0 31
R 8	දලඬුවන්ත	ජේරෝමියුස් අප්පුහාමි සහ තවත්අය	0 0 14-25
S 8	එම	පී. ටී. ඇම්. කුරේ	0 0 7
S 8½	එම	එම	0 0 5-25
T 8	එම	ජේරෝමියුස් අප්පුහාමි සහ තවත්අය	0 0 15
T 8½	එම	එම	0 0 8-25
U 8	අඹබොඩ වත්ත	එච්. ද සීල්වා තානාපතියා සහ තවත්අය	0 0 15-50
U 8½	එම	එම	0 0 7
V 8	එම	ඇල්. කේ. පී. පී. ප්‍රේරු	0 0 6
V 8½	එම	එම	0 0 1-50
W 8	කොරව නොහොත් සර බරයා වත්ත	මරියානු	0 0 0-25
X 8	අඹබඩ වත්ත	ඇල්. කේ. පී. පී. ප්‍රේරු සහ තවත්අය	0 0 27
Y 8	රතනාවගුරේ වත්ත	ඇම්. බී. ප්‍රදීනාන්දස් සහ තවත්අය	0 0 2-50
Y 8½	එම	එම	0 0 17
Z 8	එම නොහොත් අඹවතන	ඩී. ජී. ගුනවර්ධන සහ තවත්අය	0 0 4-75
Z 8½	එම	එම	0 0 3-50
A 9	රතනා වගුරේ වතන	පී. ඇල්. ආර්. පී. කුරේ සහ තවත්අය	0 0 12-50
B 9	එම	කේ. අන්තෝනිස් ප්‍රේරු සහ තවත් අය	0 0 7-25
C 9	එම	ඊ. ඇම්. ප්‍රනාන්දු සහ තවත්අයත්	0 0 2-75
D 9	එම	ඩී. ජේ. වික්‍රමසිංහ සහ තවත්අය	0 0 21-25
E 9	එම	එච්. ජේ. ප්‍රනාන්දු	0 0 25
F 9	එම	ඔ. ඇම්. ඩී. හරමානිස්අප්පු	0 0 4
G 9	එම	එච්. ජේ. ප්‍රනාන්දු	0 0 4
H 9	එම	ඊ. ඇම්. ප්‍රනාන්දු සහ තවත්අය	0 0 8-25
I 9	එම	කේ. අන්තෝනිස්ප්‍රේරු සහ තවත්අය	0 0 8
J 9	එම	එච්. ජේ. ප්‍රනාන්දු	0 0 25-50
K 9	මල්ගහවත්ත	ඩී. ජේ. වික්‍රමසිංහ	0 0 35
L 9	සනාකරේවත්ත	එච්. ජේ. ප්‍රනාන්දු සහ තවත්අය	0 0 27-25
L 9½	එම	එම	0 0 12-50
M 9	උස්වත්ත නොහොත් ඇලි බඩවත්ත	කේ. අන්තෝනිස් සහ තවත්අය	0 0 28-75
M 9½	එම	එම	0 0 1-50
N 9	රේන්දගෙවත්ත	ආර්. ජේ. ප්‍රේරු	0 0 33-50
O 9	වැල්ලබඩමසවත්ත	කේ. අන්තෝනිස් ප්‍රේරු සහ තවත්අය	0 0 1-39
P 9	රේන්දගෙවත්ත	කේ. ජේ. ප්‍රේරු සහ තවත්අය	0 0 9
Q 9	මිරුපුරේවත්ත	එච්. ජේ. ප්‍රනාන්දු	0 0 14-50
R 9	එම	පී. ඇල්. සීල්වා	0 0 17-75
S 9	එම	එච්. ජේ. ප්‍රනාන්දු	0 0 21-75
T 9	ඇලකනුවේ නොහොත් ගත්තුවත්ත	එම	0 0 37-50
I 10	දුම්මලමෝදර	ගම—පසියාගල.	
J 10	එම	ජේ. බී. සීල්වා සහ කේ. ජේරෝනිස් අප්පු	0 0 6-50
K 10	දුම්මලමෝදර	එච්. ඩී. හෙන්ඩ්‍රික්අප්පුහාමි සහ තවත්අය	0 0 5-50
L 10	එම	බී. බී. ජී. ප්‍රේරු සහ තවත්අය	0 0 5-75
M 10	එම	පී. පී. ප්‍රනාන්දු සහ තවත්අය	0 0 5-50
N 10	එම	පී. ආනිස්සීල්වා සහ තවත්අය	0 0 6-25
O 10	එම	ඩී. ජේ. ජයවර්ධන (රේජිස්ත්‍රාර්)	0 0 16-50
P 10	ලන්සියාවත්ත	ජේ. එච් සීල්වා සහ තවත්අය	0 0 33-50
Q 10	එම	ඩී. ඒ. පී. ප්‍රනාන්දු, පී. බී. සීල්වා සහ තවත්අය	0 0 37-50
R 10	එම	එච්. ජේ. ප්‍රනාන්දු සහ තවත්අය	0 0 27-25
S 10	එම	එච්. ජේ. ප්‍රනාන්දු	0 0 26
S 10½	එම	එච්. ජේ. ප්‍රනාන්දු සහ තවත්අය	0 0 33-25
T 10	එම	එම	0 0 17
T 10½	එම	කේ. පී. ඒ. සීල්වා, ජේ. සීල්වා සහ තවත්අය	0 0 31-25
U 9	පැලපොල්වත්ත	එම	0 0 12
V 9	එම	ආර්. පී. දේවසථානිය සහ තවත්අය	0 0 12
		ඩී. පී. ඇලැක්සන්ඩර් සහ තවත්අය	0 0 5-25

இல.	பெயர்.	கேள்வீக்காரன பெயர்.	விசாலம. அ. நா. ப.
U 8	அமபகொடவதத	எச். டி. சிலவாதன பொத்தயாவும் ம	0 0 15.50
U 8½	ஹெ	ஹெ	0 0 7
V 8	ஹெ	எல். கே. பீ. பீ. பெரேரா	0 0 6
V 8½	ஹெ	ஹெ	0 0 1.50
W 8	ஒறதுவா அலலது சுறதொறயா வதத	மரியாணு	0 0 0.55
X 8	அமபபொடவதத	எல். கே. பீ. பீ. பெரேராவும் மறு	0 0 27
Y 8	றட்டனுவகுருவதத	எம். வீ. பறனாந்துவுமமறு	0 1 2.50
Y 8½	ஹெ	ஹெ	0 0 17
Z 8	ஹெ அலலது அமபவதத	டி. ஜி. குணவாதனவும மறு	0 0 4.75
Z 8½	ஹெ	ஹெ	0 0 3.50
A 9	றட்டனுவகுருவதத	பீ. எல். ஆ. பீ. கூறேயும் மறு	0 0 12.50
B 9	ஹெ	கே. அந்தோனிபெரேராவும் மறு	0 0 7.25
C 9	ஹெ	ஈ. எம். பறனாந்துவுமமறு	0 0 2.75
D 9	ஹெ	டி. சே. வீக்கிறமசிங்கவும மறு	0 0 21.25
E 9	ஹெ	எச். சே. பறனாந்து	0 0 0.25
F 9	ஹெ	ஓ. எம். பீ. டி. அறமானிஸ அப்பு	0 0 4
G 9	ஹெ	எச். எ. பறனாந்து	0 0 4
H 9	ஹெ	ஈ. எம். பறனாந்துவும மறு	0 0 8.25
I 9	றட்டனுவகுருவதத	கே. அந்தோனிபெரேராவும்மறு	0 0 8
J 9	ஹெ	எச். செ. பறனாந்து	0 0 25.50
K 9	மலகாவதத	டி. சே. வீக்கிறமசிங்க	0 0 35
L 9	இலகாகாறவதத	எச். எ. பறனாந்துவுமமறு	0 0 27.25
L 9½	ஹெ	ஹெ	0 0 12.50
M 9	யுஸ்வதத அல்லது எல்பொடவதத அந்தோனியும் மறு		0 0 28.75
M 9½	ஹெ	ஹெ	0 0 1.50
N 9	றண்டகாவதத	ஆர். சே. பெரேரா	0 0 33.50
O 9	வெலபொடமாவதத	கே. அந்தோனிபெரேராவும் மறு	0 1 39
P 9	றண்டகாவதத	கே. சே. பெரேரா	0 0 9
Q 9	ஒறுபூறவதத	எச். எ. பறனாந்து	0 0 14.50
R 9	ஹெ	பீ. எல். சிலவா	0 0 17.75
S 9	ஹெ	எச். சே. பறனாந்து	0 0 21.75
T 9	இலக்கணுவ அல்லது தததுவதத	ஹெ	0 0 37.50
U 9	பல்பொலவதத	குறிச்சி.—பயயாகலை.	
V 9	ஹெ	வேதக்கோவிலும் மறுபேறும்	0 0 12
W 9	ஹெ	டீ. எல். எல். சாண்டரும மறு	0 0 5
X 9	ஹெ அலலது வண்டாரவதத	வேதக்கோவிலநிலம்	0 0 14
Y 9	பெலாபொல்வதத	டீ. சே. சயவாதனவுமஜி. டீ. சே. கொனேவிஸ அப்பு வும மறுபேறும் இன்னும் போஸ்டமாத்றாயி ருந்த டி. சி. டி. சிலவா	0 0 9.50
Z 9	ஹெ	ஹெ	0 0 10.25
A 10	ஹெ	ஜி. டி. கொனேவிஸ அப்பு	0 0 10
B 10	வண்டாறவதத	ஏ. அபனாயகக	0 0 11
C 10	ஹெ	எச். எ. பறனாந்து	0 0 15
D 10	தும்மலாமோதறவதத	டி. ஜே. சயவாதனவும பீ. சே. பெரேராவும்மறுபேறும்	0 0 6.50
E 10	ஹெ	டி. என். சயவாதன பீ. டி. வீயோணும் மறுபேறும்	0 0 17
F 10	ஹெ	எச். எ. பறனாந்துவும மறுபேறும்	0 0 13
G 10	ஹெ	பீ. அனிஸசிலவாவும் மறுபேறும்	0 0 16.50
H 10	ஹெ	டீ. ஜி. ஜவானிஸ அப்பு வீடி அப்புவும மறு	0 0 11
I 10	ஹெ	ஜி. டி. யுவானிஸ அப்பு மறு	0 0 0.75
J 10	ஹெ	சே. வீ. சிலவா, கே. சொரேனிஸ அப்புவும மறு	0 0 6.50
K 10	ஹெ	எச். டீ. என். திசிககப்புவும மறு	0 0 5.50
L 10	ஹெ	ஈ. டீ. ஜி. பெரேராவும் மறு	0 0 5.75
M 10	ஹெ	பீ. பீ. பறனாந்துவும மறு	0 0 5.50
N 10	ஹெ	பீ. அனிஸசிலவாவும் மறு	0 0 6.25
O 10	ஹெ	டீ. சே. சயவாதன நெறிஸத திரா	0 0 16.50
P 10	லனசியாவதத	சே. எச். சிலவாவும் பறு	0 0 33.50
Q 10	ஹெ	டீ. எ. பீ. பறனாந்து பீ. டி. சிலவாவும் மறு	0 0 37.50
R 10	ஹெ	எச். எ. பறனாந்துவும மறு	0 0 27.25
S 10	ஹெ	எச். சே. பறனாந்து	0 0 26
S 10½	ஹெ	எச். சே. பறனாந்துவும மறு	0 0 33.25
T 10	லனசியாவதத	ஹெ	0 0 17
T 10½	ஹெ	கே. பீ. எ. சில்வா சே. சில்வாவும் மறு	0 0 31.25
U 10	ஹெ	ஹெ	0 0 12
U 10½	ஹெ	எச். சே. பறனாந்துவும மறு	0 1 1
V 10	பலமாகொபொடதடுவாவதத	ஹெ	0 0 15.50
W 10	ஹெ	பீ. எவ். பெரேராவும் மறுபேறும்	0 0 8.25
X 10	ஹெ	எ. எவ். சில்வாவும் மறு	0 0 5.75
Y 10	ஹெ	ம. எ. பறனாந்துவும மறு	0 0 6
		எம். டி. குணாதனவும மறு	0 0 9

மேற்குறித்தகாணிகளுக்கு உரித்துப்பேசுகின்றசகலபேரும் தானாகவல்லது அவருடையகா
ரியகாரால் கடிபுகம் (வந) தைமீ சக ந தேதியும் அடுத்தகாடகளிலும் காலமே அம்ணிக்கு
எனமுதகாவில வெளிப்பட்டு அந்தஇடத்திலதானே சொலவிக்கொள்ளவேண்டிவரும்ல்லாமல்
அந்தகாணிக்கு பெற்றுக்கொள்ளப்படும் பணத்தையும் அதைப்பெற்றுக்கொள்வதற்குண்டான
உரித்தையும் சொல்லவேண்டியது.

கொழும்பு சச்சேரி,
கடிபுகம் (வந) மார்களிமீ சக ந வ.

எச். எல். கொரபோட்
உதவி அரசாட்சியின் ஏஜென்ற்.

WITH reference to the notice dated the 3rd ultimo, published in the *Gazette* of the 21st ultimo, it is hereby notified that persons interested in the allotment of land bearing No. A 27, called Policevalavu, in the town of Trincomalee, for the acquisition of which I have been directed to take order under "The Land Acquisition Ordinance of 1876," should appear at the Trincomalee kachcheri on the 12th instant, instead of on the 4th instant, to state the nature of any claim they may have thereto.

Trincomalee Kachcheri, January 4, 1889.

C. E. D. PENNYCUICK,
Assistant Government Agent.

MISCELLANEOUS DEPARTMENTAL NOTICES.

A MEETING will be held in the Haputale Church on Monday, the 21st instant, at 9 A.M., for the purpose of electing Trustees for the current year, and to transact any other business that may come before the Meeting.

ROBT. ANDREWS,
Treasurer.

Haputale, January 1, 1889.

FOUND by the police, a £10 note. The owner is requested to apply to the Police Court.

Police Court,
Colombo, December 21, 1888.

W. H. HERFT,
Chief Clerk.

MEMORANDUM of the Arrivals and Departures of Coolies for the Month of November, 1888.

Ports.	Arrivals.	Departures.	Number since the commencement of the year.	
			Arrivals.	Departures.
<i>Colombo.</i>				
Men	1,692	1,749	21,531	21,443
Women	191	182	3,060	2,370
Children	177	40	2,902	1,435

Ports.	Arrivals.	Departures.	Number since the commencement of the year.	
			Arrivals.	Departures.
<i>Negombo.</i>				
Men	89	48	537	379
Women	14	3	63	34
Children	—	2	24	23
<i>Kalpitiya.</i>				
Men	15	6	30	46
Women	—	—	1	2
Children	—	—	—	—
<i>Vankalai.</i>				
Men	1,467	1,354	9,656	10,824
Women	337	231	1,735	1,699
Children	74	70	328	465
<i>Pesalai.</i>				
Men	—	—	28,131	11,732
Women	—	—	7,803	2,016
Children	—	—	1,430	464
Total	4,056	3,685	77,231	52,932

Customs, Colombo,
December 28, 1888.

G. S. WILLIAMS,
Principal Collector.

Abstract of Traffic, and Tonnage of Goods forwarded by Rail, for the Week ended December 2, 1888.

REVENUE.	Amount. Rs. c.	1888.		1887.	
		Tons.	cwt.	Tons.	cwt.
Passengers	17,257 19	102	14	86	11
Horses	304 51	29	8	18	4
Carriages	201 83	58	7	74	18
Dogs	63 0	18	1	24	2
Live Stock	115 75	231	5	326	8
Mails	435 71	346	4	178	8
Parcels	1,487 35	50	8	72	8
Merchandise	49,634 67	1,238	6	1,296	4
		49	16	68	16
		961	8	885	9
		28	2	40	3
		139	11	100	4
		16	14	28	5
		102	10	100	4
		209	7	122	19
		—	—	—	—
		—	—	119	2
Total for the Week	69,500 1	3,582	1	3,542	5
Total corresponding last year	65,777 60				
Increase	3,722 41				

Train Mileage = 11,036.

W. T. PEARCE,
General Manager.

Abstract of Traffic, and Tonnage of Goods forwarded by Rail, for the Week ended December 9, 1888.

REVENUE:	Amount.		PARTICULARS.	1888.		1887.	
	Rs.	c.		Tons.	cwt.	Tons.	cwt.
Passengers	17,924	51	First Class Goods	108	16	84	18
Horses	201	41	Arrack	18	15	45	1
Carriages	48	58	Cocconut	38	11	29	6
Dogs	61	0	Cocconut Oil...	17	13	27	15
Live Stock	80	0	Coffee	155	5	481	10
Mails	425	56	Tea	275	14	160	13
Parcels	1,518	58	Cinchona	45	8	40	10
Merchandise	51,254	57	Rice	1,207	18	1,176	14
			Salt	58	11	76	2
			Other Second Class Goods...	1,207	16	1,054	3
			Timber wrought & unwrought	29	9	27	10
			Plumbago	129	1	129	1
			Manure	21	3	29	19
			Other Third Class Goods	75	6	54	8
			Railway Material	195	7	105	9
			Breakwater Material	—	—	—	—
			Public Works Material	—	—	—	—
Total for the Week	71,514	21	Total	3,584	13	3,522	19
Total corresponding last year	66,355	60					
Increase	5,158	61					

Train Mileage = 11,274.

W. T. PEARCE,
General Manager.

LIST of Books for Sale at the Government Record Office:—

	Rs.	c.
Administration Reports, bound volumes	5	0
Do. single copies or each 4 pp.	0	5
Ceylon Blue Books, from 1880 to 1887	0	0
Sessional Papers, bound volumes	10	0
Do. single copies for each 4 pp.	0	6
Ordinances, separate copies of, in English, Sinhalese, or Tamil	0	5
Customs Annual Returns	1	0
Heads of Minutes, 1824-49	1	0
Epitome of Government Minutes, 1849-71	1	0
Dickman's Manual (1872 edition)	5	0
Pybus's Mission to Kandy	0	50
Customs Tariff	0	25
Mahawanso, Pali, Part I.	7	50
Do. Part II.	7	50
Do. Sinhalese, Part I.	5	0
Do. Part II.	5	0
Nitinighanduwa, English	1	0
Do. Sinhalese	1	0
Rama-Nathan's Reports	22	0
Report on Brown Scale, or Bug, on Coffee	1	0
Ceylon Calendars, 1855 to 1862	2	0
Saddharmalankaraya	2	0
Dravidian Comparative Grammar	13	0
Census of Ceylon, 1881	20	0
Instructions for Planting Liberian Coffee	0	1
Governors' Addresses, 2 vols.	10	0
Winslow's Dictionary, Tamil	27	50
Report of the Executive Commissioner for the Ceylon Section of the Colonial and Indian Exhibition, 1886	0	50
Tables for calculating Pensions under the Widows' and Orphans' Pension Fund Ord.	0	25
Vincent's Forest Report	2	50
Reports of the Temple Lands Commissioners, 1857 to 1865	0	50
Papers relating to Buddhist Temporalities, 1876	1	0
The Green-Scale Bug in connection with the Cultivation of Coffee.—Observations by Mr. E. Ernest Green (illustrated)	1	0

	Rs.	c.
Ceylon Civil List for 1888 and previous years... each	1	0
Report on Anæmia, or Beri-Beri, of Ceylon:— By W. R. Kynsey, F.R.C.P., Principal Civil Medical Officer, &c., Ceylon	2	0
Mannár: a Monograph.—By J. W. S. Boake, c.c.s.	1	0
Colonial Office List, 1888	3	0

Government Record Office, Colombo.
A. M. ASHMORE,
Record Keeper.

PUBLICATIONS for Sale at the Government Printing Office:—

<i>The Ceylon Government Gazette</i> , published on Fridays.		
Subscription, payable in advance, per quarter	Rs.	c.
Single copies	3	0
	0	25
<i>The Supreme Court Circular</i> , published from time to time		
Subscription, per volume of 52 numbers, with Digest, payable in advance	6	50
Copies of back volumes are obtainable, viz. :—		
Volume I.	3	25
Volumes II.—IV., each	6	50
Volume V.	13	0
Volumes VI. and VII., each	6	50
Separate numbers	0	12½
	0	25
<i>Charges for Advertisements in the Gazette.</i>		
A column	7	50
Two-thirds of a column	5	0
Half a column	4	0
For small notices not exceeding 20 lines	2	50
Second and third insertions (consecutive) two-thirds and one-half, respectively, of the above rates.		

GEO. J. A. SKEEN,
Government Printer.

Total Quantities of the following Articles Exported from the Ports of Colombo and Galle during the under-mentioned Periods.

Vessels.	Date of Clearing.	For what Port.	Plantation Coffee.	Native Coffee.	Tea.	Cacao.	Trunk Cinchona.	Branch Cinchona.	Cinchona Chips.	Cocanuts.	Copperah.	Cocanut Oil.	Cocanut Ponnac.	Cinnamon.	Cinnamon Oil.	Citronella Oil.	Cardamoms.	Ebony.	Punbago.	Coir Rope.	Coir Junk.	Coir Yarn.	Coir Fibre.	Sapan-wood.	Orchilla.	Kitool Fibre.	Deer Horns.		
COLOMBO.	1888.																												
ss. Mira	... 28/12	London	2182	—	207024	—	163413	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	160	—	—	—	—	—	—	
ss. Karamania	... 28/12	do.	930	—	204086	—	123656	—	—	—	—	—	—	—	—	—	1106	—	—	—	53	—	—	—	—	—	—	126	
ss. Oroya	... 28/12	do.	473	249	13753	—	—	—	—	—	—	—	—	—	—	—	200	—	—	—	90	59	—	—	—	—	—	54	
ss. Massilia	... 29/12	Australia	739	98	34532	10	—	—	—	—	—	—	—	1300*	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	
GALLE.																													
ss. Pelican	... 28/12	London	—	—	8120	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Clan Stuart	... 28/12	do.	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—
ss. Goa	... 31/12	Bombay	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—	—

* And Chips 1680 lb.

Importation of Rice from Indian Ports during the Week. TO GALLE:—

From Calcutta.....Bags 5,784.

From Calcutta.....Bags 23,243
Bombay..... " 20
Southern India " 21,046

Total ... Bags 44,309

TO COLOMBO:—

Customs, Colombo, January 3, 1889.

G. S. WILLIAMS,
Principal Collector.

NOTICES CALLING FOR TENDERS.

SEALED Tenders (in duplicate), marked "Tenders for the supply of Bricks and Tiles to the Ceylon Government Railway," will be received by the Colonial Secretary at his office up to 12 noon on Monday, January 14, 1889, from persons willing to contract for the supply of bricks and tiles for the year 1889, to be delivered at the Kandy station, as per under-mentioned specification, viz. :-

Bricks.—To be the best engineer bricks, size 9 in. by 4 in. by 3 in., sound, clean cut, hard and well burned, of uniform size, and shape.

Tiles.—To be made from the best clay, sound, hard, and well burned, of uniform quality, size, and shape.

The following are the various kinds required, viz. :-

Bricks.—Stock bricks, 9 in. by 4 in. by 3 in.
 Triangular bricks, 2 in. thick (3 to a circle of 13 in. in diameter.)
 Square bricks, 2 in. thick, 13 in. by 13 in.
 Oblong bricks, 9 in. by 5 in. by 2 in.

Tiles.—Ridge tiles, 16 in. long.
 Ordinary { 13 in. long.
 Half round }

Each tender must specify the rate per 1,000 for bricks and tiles, and samples of same must be forwarded to the General Manager of the Railway.

A deposit of Rs. 25 should be made by each tenderer, which will be returned on acceptance or otherwise of the tender.

The person whose tender is accepted will be required to deposit Rs. 100 in cash as security for the faithful performance of his contract, and will be required to enter into the necessary security bond, which bond may be drawn by the tenderer's own lawyer, but must be approved of by the Attorney-General.

The Government reserves to itself the right, without question, of rejecting all or any tenders.

Any further information required can be obtained on application to the General Manager of the Railway.

A. R. DAWSON,
 for Colonial Secretary.

Colonial Secretary's Office,
 Colombo, December 20, 1888.

The deposit must be made at the Treasury or Kachcheri, and the deposit receipt must be produced to the officer issuing the form of tender as his authority for making the issue.

No tender will be considered unless it is on such printed forms—to be obtained at the office of the Colonial Storekeeper—and unless accompanied by a letter signed by two responsible persons, whose addresses must be given, engaging to become sureties for the due fulfilment of the contract.

The amount of security to be given, and all other necessary information, can be ascertained on application at the Colonial Storekeeper's office.

The person whose tender has been accepted by Government will be required to bear the expense of having security bonds prepared for the due performance of his contract, which bonds will be subject to the approval of the Attorney-General, but may be drawn by the tenderer's own lawyers.

The Government reserves to itself the right, without question, of rejecting any or all tenders, and the right of accepting any portion of a tender.

A. R. DAWSON,
 for Colonial Secretary.

Colonial Secretary's Office,
 Colombo, December 19, 1888.

SEALED Tenders in (duplicate), marked on the envelopes "Tender for provisioning Hospitals," will be received by the Hon. the Colonial Secretary at his office up to 12 noon on Monday, January 7, 1889, from persons willing to contract for supplies for the use of the under-mentioned Government Civil Hospitals for one year commencing from February 1, 1889 :-

	Security.
	Rs.
Civil Hospital, Kurunegala	800
Do. Chilaw	250

2. The tenders are to be made upon forms which will be supplied upon application to the Principal Civil Medical Officer and Inspector-General of Hospitals or to the Medical Officer in charge of the respective Hospitals; and no tender will be considered unless it is furnished on the recognised form, and unless accompanied by a letter signed by two responsible persons, whose addresses must be given, engaging to become security for the due fulfilment of the contract. Each tender should be for provisioning one hospital only.

3. Every tenderer will be required to make a deposit (on applying for forms) of Rs. 25 for hospitals where Rs. 250 and under are required as security and Rs. 50 in all other cases; and should any person decline to enter into the contract and bond after he has tendered, or fail to furnish approved security, such deposit will be forfeited to the Crown; all other deposits will be returned after the contract has been signed. The deposit must be made at the Treasury or Kachcheri, and the deposit receipt must be produced to the officer issuing the form as his authority for making the issue.

4. When required samples must be deposited.
 5. Sufficient sureties will be required to join in a bond for the due fulfilment of each contract. The amount of security is given opposite the name of each station. When required title deeds or cash must be deposited. The person whose tender has been accepted by Government will be required to bear the expenses of having security bonds prepared for the due performance of his contract, which bonds will be subject to the approval of the Attorney-General, but may be drawn by the tenderers' own lawyers.

6. Any further information can be obtained on application to the Principal Civil Medical Officer and Inspector-General of Hospitals.

SEALED Tenders (in duplicate), marked on the envelopes "Tender for ———, Colonial Store," will be received by the Hon. the Colonial Secretary at his office up to 12 noon on Monday, January 14, 1889, from persons willing to contract for the under-mentioned service during the year 1889 :-

Conveyance by Carts.
 Particulars of Service.

	Rates.
Ratnapura, for conveying mattresses, cumblies, &c. ... per cwt.	
Avisawella do. do. ... "	
Karawanella do. do. ... "	
Balangoda do. do. ... "	
Pelmadulla do. do. ... "	
Haputale do. do. ... "	
Ratnapura, for conveying stores in boxes, or heavy goods ... "	
Avisawella do. do. ... "	
Karawanella do. do. ... "	
Balangoda do. do. ... "	
Pelmadulla do. do. ... "	
Haputale do. do. ... "	

Deposit for tender forms, Rs. 50.

A deposit as noted above will be required before any form of tender is issued; and should any person decline to enter into the contract and bond after he has tendered, or fail to furnish approved security, such deposit will be forfeited to the Crown. All other deposits will be returned upon signature of contract.

SEALED Tenders (in duplicate), marked on the envelopes "Tender for Transport of Materials from Hambantota to Hambagamuwa Tank," will be received at the Colonial Secretary's office up to noon on Monday, January 21, 1889, from persons willing to contract for the under-mentioned service:—

The transport of materials from Hambantota to Hambagamuwa tank, in Kongala Bintenna, Uva, by carts during 1889.

The tenders are to be made on forms which will be supplied upon application at the office of the Government Agent, Badulla, and Assistant Government Agent, Hambantota, and no tenders will be considered unless it is furnished on the recognised form.

A deposit of Rs. 20 will be required before any form of tender is issued; and should any person decline to enter into the contract and bond after he has tendered, or fail to furnish approved security, such deposit will be forfeited to

the Crown. All other deposits will be returned upon signature of a contract.

Sufficient sureties will be required to join in a bond for the due fulfilment of the contract. The amount of the bond, and all other necessary information, can be ascertained upon application at the office of the Provincial Engineer, Badulla, and District Engineer, Hambantota.

The Government reserves to itself the right, without question, of rejecting any or all tenders, and the right of accepting any portion of a tender.

Time required for the completion of the work should be stated in the tender.

There is a natural road from Tanamalwila to Hambagamuwa, 24 miles in length.

A. R. DAWSON,
for Colonial Secretary.

Colonial Secretary's Office,
Colombo, December 27, 1888.

ROAD COMMITTEE NOTICES.

NOTICE is hereby given that the Resthouse at Ratnapura will be closed to travellers from January 2 to 7, 1889.

ALFRED CLARK,
Secretary.

Provincial Road Committee,
Colombo, December 29, 1888.

interested in the Dikoya, Wanarajah, and Bathford Valley roads, within the Dikoya district, for the purpose of electing a Local Committee to perform the duties imposed upon such Committee by the said Ordinance.

The meeting will be held at the Darawella Cricket Pavilion at 2 o'clock P.M. on January 15, 1889.

M. S. CRAWFORD,
for Chairman.

Provincial Road Committee's Office,
Kandy, December 18, 1888.

I HEREBY give notice, in terms of "The Branch Roads Ordinance, 1874," of my intention to hold a general meeting of the proprietors or resident managers of estates

MUNICIPAL COUNCIL NOTICES.

Minutes of Proceedings of a General Meeting of the Municipal Council of Galle held in the Municipal Office on Saturday, December 8, 1888, at 1.30 p.m.

Present:—The Chairman; Dr. W. Dias; W. E. De Vos, Esq.; J. R. Black, Esq.; Simon Perera Abeyewardana, Esq.; and E. R. Anthonisz, Esq.

1. The Minutes of the Meeting held on November 3 last were read and confirmed.

2. The following documents were submitted, viz.:—(1) Monthly Statement of Receipts and Disbursements up to November 30, 1888; (2) Progress Reports for November, viz., Report on permanent repair of roads, Report on general upkeep of roads, Report on progress of works.

3. Submitted complaint made by certain residents of Pedlar and Lighthouse streets laid over for consideration at last meeting.

Resolved,—That the Chairman be authorised to take such action as the By-laws provide.

4. Submitted a letter dated November 23, 1888, from Mr. G. Fernando, expressing willingness on the part of the shareholders of Forbesgewatta to give on a fair valuation a block of land for a flood outlet.

Resolved,—That an appraisement of the land be made by appraisers to be appointed, one by the Council and the other by the owners; and that the Atapatu Mudaliyar of Galle be requested to act as the Council's appraiser.

5. Submitted notice of action against the Council given by Mr. W. D. De Vos, Proctor, on behalf of Mr. Edward Creasy, for recovery of damages for the injury sustained by his horse by a stone slab over the Rampart road sewer giving way.

Resolved,—That the matter be referred to the Standing Committee to take such steps as they may deem proper.

6. Submitted report on sale of the Gintota and Morowak korale road tolls for 1889.
Resolved,—That the sales be confirmed.

7. Submitted the following recommendations made by the Standing Committee at their Meeting held this day, as contained in the following extracts from the Minutes of the Meeting:—

“(1) Submitted correspondence with the Municipal Council of Co lombo regarding fees for licenses to possess and transport petroleum:

“Resolved,—That as the fees recovered under the Petroleum Ordinance within the Municipality of Colombo are, by sanction of Government, credited to the funds of that Municipality, an application be made to His Excellency the Governor that he may be pleased to authorise the appropriation by this Council of the fees collected within the Galle Municipality.

“(2) Submitted a memorandum showing the expenditure on permanent repair of roads up to November 30, 1888.

“Resolved,—That it be recommended to the Council that the vote under this head be increased by Rs. 1,700.

“(3) Submitted a complaint from Mr. D. M. Karunaratna, of Dangedara, of the nuisance caused by people of the neighbourhood in the open drain behind his house.

“Resolved,—That as a means of preventing the nuisance a road be constructed by the side of the drain to connect the Talapitiya and Mataara roads; and that it be recommended to the Council that authority be procured from Government for the acquisition of the land required for the proposed road.

“(4) Submitted Police Court Case No. 298.

“Resolved,—That in view of the difficulty of securing prompt punishment for infringement of the Sanitary By-laws, and the inconvenience and loss of time to the officers of the Council involved in the present arrangement of Municipal cases being heard in the Police Court of Galle, the Chairman be requested to represent matters to Government, and apply that he be authorised to deal with all offences cognizable by a Municipal Magistrate, which he could legally do if appointed Additional Police Magistrate for the Municipal limits.”

Resolved,—That the recommendations (1) to (4) be approved.

J. E. ANTHONISZ,
Secretary.

Statement of Receipts and Disbursements on account of the Municipal Fund from January 1 to November 30, 1888.

No. 1.—GENERAL ACCOUNT.

PARTICULARS.	Estimated Amount.		Receipts.		PARTICULARS.	Estimated Amount.		Disbursements.	
	Rs.	c.	Rs.	c.		Rs.	c.	Rs.	c.
Balance in Chartered Mercantile Bank on December 31, 1887	—	—	2,573	25	Establishment ...	11,958	0	8,929	45
Amount realised by assignment to New Oriental Bank of claim on Oriental Bank	—	—	1,031	83	General office contingencies	1,040	0	620	95
Repayment of loan to assessment account	—	—	266	87	Revenue services	1,065	0	804	10
Taxes	8,550	0	9,084	13	Lighting	1,937	0	1,337	44
Tolls	17,495	48	15,941	0	Sanitary charges	4,996	0	4,172	53
Licenses under the Ordinance...	4,055	0	1,997	65	Market charges...	740	0	344	91
Licenses under the By-laws	5,832	0	5,379	13	Miscellaneous	2,717	50	1,777	96
Judicial fines	680	0	553	24	Public works	19,220	0	13,083	69
Rents	1,817	0	1,519	74					
Miscellaneous	656	87	1,472	33					
			39,819	22	Balance			31,071	3
								8,748	19
								39,819	22

No. 2.—ASSESSMENT ACCOUNT.

PARTICULARS.	Estimated Amount.		Receipts.		PARTICULARS.	Estimated Amount.		Disbursements.	
	Rs.	c.	Rs.	c.		Rs.	c.	Rs.	c.
Balance in Chartered Mercantile Bank on December 31, 1887	—	—	1,834	0	Police bill, 2nd half of 1887	5,000	0	4,832	0
Assessment tax for 1887	2,910	0	3,261	45	Do. 1st half of 1888	5,000	0	4,840	17
Do. for 1888	7,400	0	5,836	12	Commission to collector	630	0	551	88
Amount realised by assignment to New Oriental Bank of claim on Oriental Bank	—	—	266	87	Stationery and printing	100	0	27	0
					Assessment clerk and shroff	330	0	302	50
					Do. peon, batta to	50	0	33	75
					Payment to general account on loan of Rs. 503-18	—	—	266	87
			11,198	44				10,854	17
					Balance...			344	27
								11,198	44

The Municipal Office,
Galle, November 3, 1888.

J. E. ANTHONISZ,
Secretary.

Progress Report of Work done from January 1 to November 31, 1888.

Particulars.	Amount of Vote.		Value of Work done in November.		Value of Work done up to November 30.		Nature of Work done.
	Rs.	c.	Rs.	c.	Rs.	c.	
Permanent repair of roads	6,320	0					
Metalled roads	—	—	644	20	5,768	18	Metalled 75 lines of Fort streets, 12 lines of Old and New gate road, 31 lines of Market roads, 57½ lines of Hirimbure road, 6 lines of China garden road, 18 lines of Rocky point road, 68½ lines of Wakwella road, and 5 lines of Kandawatta road.
Gravelled roads	—	—	—	—	1,400	0	Gravelled 44 lines of Kumbalwella road, 32 lines of Bope road, 5 lines of Kitulampitiya road, 12 lines of Hirimbure cross road, 15 lines of Morris road, 5 lines of Hall road, and 25 lines of Circular road.
Upkeep of roads and bridges	3,000	0					
Roads	—	—	83	50	721	80	Repaired Fort streets, Old and New Gate road, Market roads, Hirimbure road, Dickson road, China garden road, Rocky point road, Kumbalwella road, Wakwella road, Kandawatta road, Templar road, Hume road, Morris road, Talapitiya road, Circular road, Kong-tree road, and Cripps road.
Bridges	—	—	98	50	1,483	65	Repaired Hume road bridge, Ice House bridge, Bope iron bridge, Kahaduawatta bridge, Galwadugoda bridge, At-oya bridge, Miliduwe bridge, and Moragoda-ela bridge. Used 220 planks and 2 beams.
Lighting	1,400	0	100	0	1,123	84	Lighting 48 lamps in the Fort and 11 outside.
Repair of lamps, &c.	95	0	2	50	35	0	Repaired 11 lamps and painted lamps and lamp-posts.
Scavenging	1,200	0	100	0	1,205	0	Filth removed daily from public places and private dwellings.
Sweeping streets	2,196	0	185	0	2,077	0	Markets, streets, roads, and public places swept daily.
Working latrines	1,200	0	75	0	930	0	Seven public latrines on the dry-earth system worked.
Watering streets	100	0	—	—	86	0	Watered Fort and Bazaar streets.
Carts, new and repair of old	450	0	—	—	180	75	Cost of two new iron carts and a cart and cask, and repairing scavenging and hand carts.
Planting ornamental trees	100	0	—	—	26	14	Cost of flower-pots, enclosure for plants, transit of plants from Peradeniya.
Canals and swamps	800	0	71	50	557	89	A new road formed over ground reclaimed from the Kepu-ela; cleared Moragoda-ela; and filling the sides of Pitigala-ela
Repair of Municipal buildings	600	0	33	0	527	20	Repaired bathing-wells, fish, Fort, and refuse meat markets, betel sheds, slaughter-house, fish auction shed, cart sheds, Kaluwella latrine, foot bridge, and lime-washed markets.
Minor works	400	0	—	—	170	0	Cost of garden seats, &c.
Improving drainage, suburbs	900	0	—	—	836	0	Cost of drains opposite the jail and at Dangedara.
Improving drainage, Fort, and erecting windmill	1,000	0	300	0	663	50	Repaired drains, erected windmill, built a cistern for sea water.

The Municipal Office,
Galle, December 8, 1888.

J. E. ANTHONISZ,
Secretary.

NOTICES OF INSOLVENCY.

In the District Court of Colombo.

No. 1,599. In the matter of the insolvency of John William De Rooy, of Colombo.
NOTICE is hereby given that a meeting of the creditors of the above-named insolvent will take place at the sitting of this court on January 24, 1889, to grant certificate to the insolvent.

By order of court,
 J. W. MACK,
 Colombo, December 21, 1888. Secretary.

No. 1,622. In the matter of the insolvency of Frank Alexander Ferdinand, of Wall street in Colombo.

WHEREAS Frank Alexander Ferdinand, of Wall street in Colombo, has filed a declaration of insolvency, and whereas an order was made for the sequestration as insolvent of his own estate, under the Ordinance No. 7 of 1853:—Notice is hereby given that the said court has adjudged him an insolvent accordingly, and that two public sittings of the court, to wit, on January 31 and February 14, 1889, will take place for the said insolvent to surrender and conform to, agreeably to the provisions of the said Ordinance, and for the taking of the other steps set forth in the said Ordinance, of which creditors are hereby required to take notice.

By order of court,
 J. W. MACK,
 Colombo, December 20, 1888. Secretary.

In the District Court of Kandy.

No. 1,250. In the matter of the insolvency of Kathan Kangany, of Alagamala in Dikoya.

WHEREAS the above-named Kathan Kangany was on December 20, 1888, adjudged insolvent by the district court of Kandy, and an order has been made by the said court placing the estate of the said insolvent under sequestration in the hands of the Fiscal:—Notice thereof is hereby given to all concerned, and notice is also hereby given that the said court has appointed that two public sittings of the court will be held, to wit, on January 25, 1889, and February 8, 1889, for the said insolvent to surrender and conform, and for such other proceedings in the said matter as may then be competent under the Ordinance No. 7 of 1853, intituled "An Ordinance for the due collection, administration, and distribution of insolvent estates."

By order of court,
 B. W. JAYASEKARA,
 Kandy, December 23, 1888. Secretary.

No. 1,251. In the matter of the insolvency of K. S. Nagalingam, of Kandy.

WHEREAS the above-named K. S. Nagalingam was on December 28, 1888, adjudged insolvent by the district court of Kandy, and an order has been made by the said court placing the estate of the said insolvent under sequestration in the hands of the Fiscal:—Notice thereof is hereby given to all concerned, and notice is also hereby given that the said court has appointed that two public sittings of the court will be held, to wit, on February 1 and 15, 1889, for the said insolvent to surrender and conform, and for such other proceedings in the said matter as may then be competent under the Ordinance No. 7 of 1853, intituled "An Ordinance for the due collection, administration, and distribution of insolvent estates."

By order of court,
 B. W. JAYASEKARA,
 Kandy, December 28, 1888. Secretary.

In the District Court of Batticaloa.

No. 32. In the matter of the insolvency of Edward Alexander Speldewinde, of Pulyantivu, Batticaloa.

WHEREAS Edward Alexander Speldewinde, of Pulyantivu, Batticaloa, has filed a declaration of insolvency and a petition for the sequestration as insolvent of his own estate, under the Ordinance No. 7 of 1853, and whereas an order was made for the sequestration as insolvent of his own estate under the Ordinance No. 7 of 1853:—Notice is hereby given that the said court has adjudged him an insolvent accordingly, and that two public sittings of the court, to wit, on January 21 and February 21, 1889, will take place for the insolvent to surrender and conform to, agreeably to the provisions of the said Ordinance, and for the taking of the other steps set forth in the said Ordinance, of which creditors are hereby required to take notice

By order of court,
 JAMES COLOMB,
 Batticaloa, December 10, 1888. Secretary.

NOTICES OF FISCALS' SALES.

North-Western Province.

In the District Court of Chilaw.

Warnakulasuriya Ichampulige Siman Fernando,
 Arachchirala of Nainamadam..... Plaintiff.
 No. 25,875. Vs.
 Wikkrama Arachchige Santiago Fernando,
 Police headman of Dummalakotuwa Defendant.

NOTICE is hereby given that on Wednesday, January 23, 1889, at 1 o'clock in the afternoon, will be sold by public auction at the premises the right, title, and

interest of the said defendant in the following property, viz. :—

The garden called Delgahawatta in which the defendant resides, situated at Dummalakotuwa, bounded on the north and west by the garden belonging to the defendant, on the east by the garden belonging to Jose Fernando, and on the south by the owita belonging to Juan Livera, about 7 acres in extent, containing about 400 cocoanut trees, together with all the other productive trees standing thereon.

Deputy Fiscal's Office,
 Chilaw, December 22, 1888.

E. T. NOYES,
 Deputy Fiscal.

Eastern Province.

In the District Court of Batticaloa.

Sastri Valanther Aronakeri Plaintiff.
No. 24,594. Vs.Muttukumar Chellamma, widow of Kandepper
Veerakattie, administratrix to the estate of the
late K. Veerakattie..... Defendant.**N**OTICE is hereby given that on Friday, February 8,
1889, at 2 o'clock in the afternoon, will be sold by
public auction at the premises the following property,
viz. :-Two paddy lands called Sinnakolom and Sandavellie,
lots Nos. D, J, T, Y, and C, North-west pattu, situated atBuffalo island in the district of Batticaloa ; bounded or
reputed to be bounded on the north by land of Kanna
Panikken, on the south by Pallavellie, on the east by
Pallavellie Kaneche, and on the west by land of Marukker
Valanden, containing or reputed to contain in extent 67
acres 2 roods 7 perches, with all water-rights ; specially
mortgaged with the plaintiff by bond No. 525, dated
April 2^d, 1882, and declared by the judgment entered in
the above case specially bound and executable for the
said judgment on the footing of the said mortgage ; and
the right, title, and interest of the said Kandepper Veera-
kattie, deceased, in and to the same at the date of the
aforesaid mortgage.Fiscal's Office,
Batticaloa, December 28, 1888.Thos. M. TWIGG,
Deputy Fiscal.**UNOFFICIAL ANNOUNCEMENTS.****I**, CHARLES MATTHEW FERNANDO, of Lincoln's
Inn, Barrister-at-Law, do hereby give notice that I
shall, six weeks hence, apply to the Hon. the Judges of the
Supreme Court to be admitted and enrolled an Advocate of
the said Court.

January 3, 1889.

CHAS. M. FERNANDO.

WITH reference to the notice dated March 23, 1885,
and appearing in the *Ceylon Government Gazette*
of that date, I do hereby notify that unless my signature
with a cross is witnessed both by my son H. H. Peris andM. S. Fernando, of Tanque Salgado, Colombo, it should
not be deemed to be genuine, and that from this date any
document to which my signature with a cross is witnessed
by my son H. H. Peris should not be deemed to be
genuine unless it is witnessed by the said M. S. Fernando
also.

Mark of + HENAWATTAGE PETER PERIS.

Witnesses :

H. H. PERIS.

M. S. FERNANDO.

Mutwal, Colombo, December 21, 1888.